

**Open Educational Resources**  
The Open University of Sri Lanka

මූලදුව්‍යවල විස්තරාත්මක රසායනය

*p*-ගොනුව

රසායන විද්‍යා අධ්‍යනාංශය  
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

# 1. 13 වන කාණ්ඩයේ මූලදුව්‍ය

B
Al
Ga
In
Tl

## හැඳින්වීම

මෙම පාඨමේ දී 13 වන කාණ්ඩයේ මූලදුව්‍යයන්හි හෝ බෝරේන් පැවුලේ මූලදුව්‍යයන්හි රසායනය පිළිබඳව සාකච්ඡා කරනු ලබන අතර මෙහි දී බොරේන් සහ ඇලුමිනියම් වෙත වැඩි අවධානයක් යොමු කෙරේ. මෙම කාණ්ඩය (පුරුණ වගුවේ III හෝ IIIB කාණ්ඩය) බෝරේන් (B), ඇලුමිනියම් (Al), ගැලියම් (Ga), ඉන්ඩියම් (In) සහ තැලියම් (Tl) මූලදුව්‍ය වලින් සමන්විත වේ. මෙම මූලදුව්‍යයන්හි අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය  $ns^2np^1$  වේ (1.1 වගුව බලන්න).

**1.1 වගුව:** 13 වන කාණ්ඩයේ මූලදුව්‍යවල ගුණ සමහරක්

	ඉලෙක්ට්‍රෝන වින්‍යාසය	දුවාංකය m.p./ °C	තාපාංකය b.p./ °C	අරය $r(M^{3+})$	මක්සිකරණ විහාරය $E^\circ(M^{3+}/M) / V$	මක්සිකරණ අංකය O.N.
<b>B</b>	[He] $2s^22p^1$	2300	3930	20	-0.89	+3
<b>Al</b>	[Ne] $3s^23p^1$	660	2470	50	-1.89	+3
<b>Ga</b>	[Ar] $3d^{10}4s^24p^1$	30	2400	62	-0.53	+3
<b>In</b>	[Kr] $4d^{10}5s^25p^1$	157	2080	81	-0.34	+3, +1
<b>Tl</b>	[Xe] $4f^{14}5d^{10}6s^26p^1$	304	1467	95	+1.26	+3, +1


මූලදුව්‍ය සියල්ල ම +3 මක්සිකරණ අවස්ථාව පෙන්වයි. s-ගොනුවේ මූලදුව්‍ය ස්ථායි මක්සිකරණ අවස්ථා එකක් (කාණ්ඩ අංකය) පමණක් පෙන්නුම් කළ ද මෙම කාණ්ඩයේ මූලදුව්‍ය ස්ථායි මක්සිකරණ අවස්ථා එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පෙන්වයි. උදාහරණයක් ලෙස විශාල ම මූලදුව්‍ය වන Tl අවම මක්සිකරණ අවස්ථාව ලෙස +1 පෙන්නුම් කරන අතර  $Tl^+$  අයනය  $Tl^{3+}$  අවස්ථාවට මක්සිකරණය කළ හැක. මෙහිදී ඉලෙක්ට්‍රෝන යුගලය ( $6s^2$ ) අඩු ගක්ති s-කාසිකවල පවතින අතර  $6s$  ඉලෙක්ට්‍රෝන පිට කිරීම,  $6p$  ඉලෙක්ට්‍රෝන පිට කිරීමට වඩා අපහසු වේ. මෙය නිෂ්ඨීය යුගල ආවරණය (inert pair effect) ලෙස හඳුන්වයි. 1.1 වගුවෙහි දැක්වෙන පරිදි කාණ්ඩය ඔස්සේ පහළට යාමේ දී ත්‍රිසංයුත් අයනවල අයනික අරය වැඩි වේ.

බෝරේන් සුළු වශයෙන් ලෝහ ලක්ෂණ සහිත අලෝහ මූලදුව්‍යයක් ලෙස සළකන අතර, මෙම කාණ්ඩයට අයන් අනෙකුත් සියලු ම මූලදුව්‍ය ලෝහ වේ. මෙම කාණ්ඩයේ අනෙකුත් සාමාජිකයන් සමග සසදන කළ බෝරේන්වලට ඉහළ පළමු, දෙ වන සහ තෙ වන අයනිකරණ ගක්ති අයන්

ඇත. අනෙකත් මූලද්‍රව්‍යවල සංයෝග ප්‍රධාන වශයෙන් අයනික වුව ද, බෝරෝන්හි සංයෝග ප්‍රධාන වශයෙන් සහස්‍යුත වේ.

## 1.1 පැවැත්ම සහ නිස්සාරණය

කොල්මනයිට් ( $\text{Co}_2\text{B}_6\text{O}_{11}\cdot 5\text{H}_2\text{O}$ ), මිනෝබෝරික් අම්ලය සහ බෝරක්ස් ( $\text{Na}_2\text{B}_4\text{O}_7\cdot 4\text{H}_2\text{O}$  හෝ  $\text{Na}_2\text{B}_4\text{O}_7\cdot 10\text{H}_2\text{O}$ ) ලෙස ස්වභාවයේ බෝරෝන් පවතී. බෝරක්ස් අම්ල සමග ප්‍රතික්‍රියාවෙන් බෝරික් අම්ලය ( $\text{B}(\text{OH})_3$  හෝ  $\text{H}_3\text{BO}_3$ ) ලබාදෙන අතර එය රත් කිරීමේ දී ජලය ඉවත් වී බෝරික් මක්සයිඩ් ( $\text{B}_2\text{O}_3$ ) ලබා දේ.



සේවීයම් හෝ මැග්නීසියම් සමග  $\text{B}_2\text{O}_3$  මක්සිහරණය කිරීමෙන් දුම්මුරු පැහැති, ස්ථිරිකරුපී නොවන කුඩාක් ලෙස බෝරෝන් ලබා දේ.



විදුත් වාපයක් හමුවේ දී,  $\text{H}_2$  මගින්  $\text{BBr}_3$  මක්සිහරණය කිරීම මගින් ද බෝරෝන් නිපදවා ගත හැකි ය.



පෘථිවී කබාලේ තෙවැනියට බහුල මූලද්‍රව්‍යය ඇශ්‍රුම්නියම් ය. ඇශ්‍රුම්නොසිලික්ට, මැරී, කෙයොලින් (kaolin), මයිකා (mica) සහ ගොල්ඩ්ස්පාර (feldspar) වල ඇශ්‍රුම්නියම් අඩංගු වේ. වඩාත් වැදගත් ඇශ්‍රුම්නියම් නිධිය බොක්සයිඩ් (bauxide) වන අතර එමගින් මහා පරිමාණයෙන්  $\text{Al}$  නිස්සාරණය කෙරේ. බොක්සයිඩ් ( $\text{Al}_2\text{O}_3$ ) වල අපද්‍රව්‍ය ලෙස සිලිකා සහ අයන් මක්සයිඩ් පවතී.  $\text{Al}_2\text{O}_3$  පිරිසිදු කිරීමේ ත්‍රියාවලයේ දී පළමුවෙන් ම එම නිධි, කෝස්ට්‍රික් සේවා ( $\text{NaOH}$ ) සමග පිරියම් කොට  $[\text{Al}(\text{OH})_4]^-$  අයන සහිත දාවණයක් ලබා ගැනීම සිදු කෙරේ.



මෙම දාවණය තුළින්  $\text{CO}_2$  යැවීමෙන්  $\text{Al}(\text{OH})_3$  අවක්ෂේප කර ගත හැකි ය.



$\text{Al}(\text{OH})_3$  රත්කිරීම මගින් සංගුද්ධ ඇශ්‍රුම්නියම් මක්සයිඩ් ( $\text{Al}_2\text{O}_3$ ) අවක්ෂේප කරගනු ලැබේ.



ඇශ්‍රුම්නියම් මක්සයිඩ්, ඉහළ ද්‍රව්‍යක් දරන බැවින් විදුත් විවිධේනය සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය  $\text{Al}_2\text{O}_3$  ලබා ගැනීම සඳහා එය පමණක් ම භාවිතා කළ නො හැක.  $\text{Al}_2\text{O}_3$ , කුයොලයිට් ( $\text{Na}_3\text{AlF}_6$ ) සමග මිනිරන් ආස්ථරයකින් යුත් යකඩ බඳුනක් කැනෙක්ඩය ලෙස ත්‍රියාකරන කේපයක් තුළ 800–1000°C ට රත් කිරීමේ දී ද්‍රව්‍ය බවට පත් වේ. මෙහි දී කාබන් කුරක් ඇනෙක්ඩය වශයෙන් භාවිතා කෙරේ. විදුත් විවිධේනයේ දී කැනෙක්ඩය අසලින්  $\text{Al}$  විසර්ජනය වන අතර, ඇනෙක්ඩය අසලින් මක්සිජන් නිදහස් වේ.



## ත්‍රියාකාරකම

- 1.1  $\text{Na}^+$ ,  $\text{Mg}^{2+}$  සහ  $\text{Al}^{3+}$  හි අයනික අරයන් සපයන්න.
- 1.2  $\text{Al}_2\text{O}_3$  වලින්  $\text{Al}$  තිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ පියවර සහ ලැබෙන එලයන් සඳහන් කරන්න.



## 1.2 ප්‍රයෝගන

න්‍යුජ්‍යාකාරකවල නියුටෝන් ප්‍රතිග්‍රාහකයක් (neutron absorber) ලෙස බෝරෝන් හාවිතා කෙරේ. බෝරෝන් නයිටොයිඩ් (BN) ඉතාමත් තද, අවසිරුම් (abrasive) ද්‍රව්‍යයක් වේ. පයිරෙක්ස් (Pyrex) නමින් හඳුන්වන තාප ප්‍රතිරෝධී බෝරෝසිලිකේට් විදුරු නිපදවීම සඳහා බෝරෝක්ස් උපයෝගී කරගනු ලැබේ.

ආහාර පිළින හාණ්ඩ්, ද්‍රව්‍යවන සඳහා ගන්නා ද්‍රව්‍ය (packaging materials) (අැලුම්නියම් ගොයිල්) සහ ආහාර ගබඩා කර තබන හාජන නිපදවීම සඳහා  $\text{Al}$  උපයෝගී කර ගනී.  $\text{Al}_2(\text{SO}_4)_3$  ජලය පිරිසිදු කිරීම සඳහා ද,  $\text{Al}(\text{OH})_3$  ගිනි නිවන ද්‍රව්‍යයක් (fire extinguisher) ලෙස ද හාවිතා කරයි. ගැලියම් (Ga) අර්ථ සන්නායකයක් වන අතර එය ආලෝක විමෝචක බියෝඩ (light emitting diodes) නිපදවීම සඳහා හාවිතා කරගනු ලැබේ.


## 1.3 බෝරෝන් සහ අැලුම්නියම්වල ඔක්සයිඩ්

බෝරෝන් සහ අැලුම්නියම් උහයගුණී ගතිග්‍රණ පෙන්වයි. එනම් මෙම මූලද්‍රව්‍ය සහ ඒවායේ ඔක්සයිඩ් අම්ල සහ හැම්ම දේ වර්ගය සමග ම ප්‍රතික්‍රියා කරයි. බෝරෝන් සහ අැලුම්නියම්, ජලිය හැම්ම දාවණයක් සමග ප්‍රතික්‍රියාවෙන්, පිළිවෙළින් මෙටාබෝරෝට් (BO<sub>2</sub><sup>-</sup>) සහ අැලුම්නොට් (AlO<sub>2</sub><sup>-</sup>) යන අයනයන් ලබා දේ.




හාජ්මික මාධ්‍යයේ දී, අැලුම්නොට් අයන (AlO<sub>2</sub><sup>-</sup>), සංකීර්ණ අයන රසක මිශ්‍රණයක් ලෙස පවතී. උදා:  $[\text{Al}(\text{OH})_4]^-$ ,  $[\text{Al}(\text{OH})_4(\text{H}_2\text{O})_2]^-$  හෝ  $[\text{Al}(\text{OH})_6]^{3-}$

අනෙකුත් ලෝහ මෙන් නොව, බෝරෝන්,  $\text{H}_2\text{SO}_4$  හෝ  $\text{HNO}_3$  අම්ල සමග  $\text{H}_2$  ලබා නො දෙන අතර බෝරෝන් මගින් අම්ල ඔක්සයිඩ් සහ මෙටාබෝරෝට් අම්ලය බවට පත් වේ.



අැලුම්නියම්,  $\text{HCl}$  හා  $\text{H}_2\text{SO}_4$  සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රූජන් පිට කරන නමුත් එය  $\text{HNO}_3$  සමග ප්‍රතික්‍රියා නො කරයි. මෙහි දී  $\text{HNO}_3$  මගින් ලෝහ පැළැඳිය අක්‍රිය කොට තැබීම සිදු වේ.

බෝරෝන්, ඔක්සයිඩ් සමග (රත් කළ විට), බෝරික් ඔක්සයිඩ්, ( $\text{B}_2\text{O}_3$ ) දෙනු ලබන නමුත් සාමාන්‍යයෙන් එය පිළියෙළ කරගනු ලබන්නේ, බෝරික් අම්ලය රත් කිරීම මගිනි.



බෝරික් ඔක්සයිඩ්, සනයක් (glassy solid) ලෙස හෝ ස්ථාවික සනයක් (crystalline solid) ලෙස හෝ ආකාර දෙකකින් පවතී.  $\text{B}_2\text{O}_3$  ආන්තරික ලෝහ ඔක්සයිඩ් සමග රන් කළ විට එය ලාක්ෂණික වර්ණයන්ගේ යුත් මෙටාබෝරිට සාදයි. මෙය ගුණාත්මක අකාබනික විශ්ලේෂණයේ දී භාවිත වන බෝරික්ස් කැටිති පරික්ෂාව ලෙස හඳුන්වයි. උදාහරණයක් ලෙස බෝරික්ස් කැටිති පරික්ෂාවේ දී  $\text{CoO}$  තද නිල් පැහැයක් දේ.




බෝරික් අම්ලය ජලයේ දිය වී  $[\text{B}(\text{OH})_4]^-$  සහ  $\text{H}_3\text{O}^+$  යන අයනයන් සාදයි.




එනම්  $\text{H}_3\text{BO}_3$  හි ආම්ලිකතාව ඇති වන්නේ, ජල අණුවකින්  $\text{OH}^-$ -ප්‍රතිග්‍රහණය කොට  $\text{H}^+$  අයන නිපදවීම මගින් වන අතර,  $\text{H}_3\text{BO}_3$  මගින් දායක කරන  $\text{H}^+$  මගින් නොවේ. එනම්  $\text{H}_3\text{BO}_3$  වූසිපෝටික් (triprotic) අම්ලයක් නො වන අතර මොනොප්‍රෝටික් (monoprotic) ඒක භාණ්මික අම්ලයක් වේ.




$\text{H}_3\text{BO}_3$  ඉතා දුබල අම්ලයක් වුව ද, මැනිටෝල්  $\text{HOCH}_2[\text{CH}(\text{OH})_4]\text{CH}_2\text{OH}$  හෝ ග්ලිසරෝල්  $\text{HOCH}_2\text{CH}(\text{OH})\text{CH}_2\text{OH}$  වැනි සිස්-චිහ්නයෙනාක්සි (cis-dihydroxy) සංයෝග එක් කිරීමෙන් සාපේශ්‍ය ලෙස පුබල ඒකභාෂ්මික අම්ල බවට පරිවර්තනය කළ හැකි ය.



මෙම සංයිද්ධිය බෝරික් අම්ලය හා ඇල්කොහොලෝල් අතර සංකීරණයක් සැදීම නිසා සිදුවන්නක් ලෙස සැලකිය හැක. මෙම සංකීරණය ( $\text{HY}$ ), ගිනෙය්ජ්‍යත්වීන් දරුණුකාය ලෙස යොදා ගනිමින්  $\text{NaOH}$  සමග අනුමාපනය කළ හැකි ය.



ඒකභාෂ්මික අම්ලයක් යනු කුමක් ද? ඒකභාෂ්මික අම්ලයක් යනු අම්ල අණුවක් අයනිකරණයෙන් එක් ප්‍රෝටෝනයක් පමණක් ලබා දෙන අම්ලය කි. උදා:  $\text{HCl}$ ,  $\text{HBr}$ ,  $\text{HCN}$  ත්‍රිභාෂ්මික (triprotic) අම්ල අණුවක් ප්‍රෝටෝන 3 ක් නිපදවනු ලබයි. උදා:  $\text{H}_3\text{PO}_4$ .




## ඇලුමිනියම් ඔක්සයිඩ්

ඇලුමිනියම් ඔක්සයිඩ්  $\text{Al}_2\text{O}_3$  විද්‍යාගාරයේ දී නිපදවාගනු ලබන්නේ, ඇලුමිනියම් කුඩා වාතයේ රත් කිරීමෙන් හෝ එහි හයිඛොක්සයිඩ් රත් කිරීමෙන්.

ඇලුමිනියම් ලවණ දාවණයකට, හයිඛොක්සයිඩ් අයන එක් කළ විට ඇලුමිනියම් හයිඛොක්සයිඩ් ජේලැටිනීමය (gelatinous) සූදු අවක්ෂේපයක් ලබා දේ.

ප්‍රබල හ්‍යෝමයක් වැඩිපුර ඇතිවිට,  $\text{Al}(\text{OH})_3$  අවක්ෂේපය දිය වේ.




$[\text{Al}(\text{OH})_4]^-$  සහ  $[\text{Al}(\text{OH})_6]^{3-}$  අයන අඩිංගු ලවණ වෙන්කර හඳුනාගෙන ඇති අතර මේවා පොදුවේ “ඇලුමිනේට” (aluminates) ලෙස හඳුන්වයි.

## 1.4 බෝරේන් සහ ඇලුමිනියම්වල හයිඛොයිඩ්

සරලතම බෝරේන් හයිඛොයිඩය  $\text{BH}_3$  ලෙස සැලකෙන අතර එය පහසුවෙන් ද්‍රව්‍යවයිකරණය වී තිබේ බෝරේන්  $\text{B}_2\text{H}_6$  ලබා දේ.  $\text{BCl}_3$ , ලිතියම් ඇලුමිනියම් හයිඛොයිඩ මගින් ඔක්සිජෙනය කිරීමෙන්  $\text{B}_2\text{H}_6$  නිපදවා ගනු ලැබේ.



$\text{B}_2\text{H}_6$  දැවන සූල් වායුවක් වන අතර එය ජලය සමග ප්‍රතික්‍රියා කර බෝරික් අම්ලය ලබා දේ.




## ව්‍යාකාරකම


1.3 බයිබෝරේන් (diborane) හි ව්‍යුහය අදින්න.

ඉගිය : සැම බෝරොන් පරමාණුවකට ම, හයිඛොජන් පරමාණු හතරක් බැඳී ඇත.

ලිතියම් හයිඛොයිඩ (LiH), රේඛර තුළ වූ නිර්පලිය  $\text{AlCl}_3$  සමග ප්‍රතික්‍රියාවෙන් ඇලුමිනියම් හයිඛොයිඩ (AlH<sub>3</sub>) නිපදවනු ලැබේ.




වැඩිපුර LiH ඇතිවිට,  $\text{AlCl}_3$  ලිතියම් ඇලුමිනියම් හයිඛොයිඩ (LiAlH<sub>4</sub>) බවට පත් වේ.



$[\text{AlH}_4]^-$  අයනය සැදීම, ඉලෙක්ට්‍රෝන උංන  $\text{AlH}_3$  අණුවකට  $\text{H}^-$  අයනයක් සම්බන්ධ වීමක් (coordination) ලෙස දැක්විය හැකි ය.



$\text{Li}[\text{AlH}_4]$  ඉතා ප්‍රයෝගනවත් ඔක්සිභාරකයක් වේ. එය ඇල්බිහයිඩ්, කිටෝන සහ කාබොක්සිලික් අම්ල වැනි කාබනික සංයෝග, මධ්‍යසාර (alcohol) බවට ඔක්සිභරණය කරයි.




තවද ද අනෙකුත් අකාබනික ලෝහ හයිඩ්‍රිඩ් නිෂ්පාදනය සඳහා ද  $\text{Li}[\text{AlH}_4]$  භාවිතා කරයි.

අදා:  $\text{Li}[\text{AlH}_4]$  ජලය සමග ප්‍රවෘත්ති ලෙස ප්‍රතික්‍රියා කර හයිඩ්‍රිඩ් ලබා දේ.



බෝරේන් ද අදාල බෝරේන් හයිඩ්‍රිඩ් ( $\text{BH}_4^-$ ) අයනය ලබා දේ. ඩිඩ්‍රීඩ් ත්‍රැතර් තුළ ඇති  $\text{LiH}$  සමග ප්‍රතික්‍රියාවෙන්  $\text{Li}[\text{BH}_4]$  නිපදවයි.



$\text{Li}[\text{BH}_4]$  ද ඉතා හොඳ ඔක්සිභාරක වේ.

## 1.5 සේලයිඩ්

13 වන කාණ්ඩයේ ට්‍රයිඩ්ලයිඩ් ඉලෙක්ට්‍රොන් උග්‍ර සංයෝග වේ. ඒවා බන්ධ සහ ඇතායන සමග ආකලන සංයෝග සාදයි. පළමුව බෝරේන්හි හේලයිඩ් සළකා බලමු.


### බෝරේන්වල සේලයිඩ්

බෝරේන්වල බොහෝ හේලයිඩ් ( $\text{BX}_3$ ) තැලිය ත්‍රිකෝණාකාර (trigonal planar) ජ්‍යාමිතියක් සහිත සහසංයුත් සංයෝගයන් වන අතර සැම බෝරේන් පරමාණුවක ම අවසාන කවචයේ ඉලෙක්ට්‍රොන් 3 ක් අඩංගු වේ. ඒවායේ ගුණ සමහරක් පහත වගුවේ දැක්වේ.

**1.2 වගුව:**  $\text{BX}_3$  ( $\text{X} = \text{F}, \text{Cl}, \text{Br}, \text{I}$ ) හි හොඳික ගුණ කිහිපයක්


	දුවාංක/ $^{\circ}\text{C}$ (m.p.)	තාපාංක/ $^{\circ}\text{C}$ (b.p.)	B-X බන්ධන දිග/pm
$\text{BF}_3$	-127	-100	130
$\text{BCl}_3$	-107	13	175
$\text{BBr}_3$	-46	91	187
$\text{BI}_3$	50	210	210

තවද,  $\text{BF}_3$  සහ  $\text{BCl}_3$  කාමර උෂ්ණත්වයේ දී වායුන් වේ.  $\text{BBr}_3$  දුවයක් වන අතර  $\text{BI}_3$  සනයක් වේ. සාන්ද  $\text{H}_2\text{SO}_4$  සමග  $\text{B}_2\text{O}_3$ ,  $\text{CaF}_2$  රත් කිරීමෙන්  $\text{BF}_3$  නිපදවා ගත හැකි ය.



මූලදුවා දෙක (B හා X<sub>2</sub>) කේලින් ම සංයෝගනය කිරීමෙන්  $\text{BCl}_3$  සහ  $\text{BBr}_3$  නිපදවා ගත හැක.  $\text{HI}$  සමග  $\text{BCl}_3$  රත්කිරීමෙන්  $\text{BI}_3$  නිපදවා ගති.

බෝරෝන් හේලයිඩ් ඉලෙක්ට්‍රෝන උගාන සංයෝග වන අතර අෂේධිකය සම්පූර්ණ කිරීම සඳහා බෝරෝන්වලට තවත් ඉලෙක්ට්‍රෝන 2 ක් අවශ්‍ය බව අපි දතිමු. තව ද මෙම සංයෝග ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක හෝ ලුවිස් අම්ල ලෙස ද කියා කරයි. උගාහරණයක් ලෙස ඇමෝනියා ( $:\text{NH}_3$ ) සහ බිඩිතිල් රතර ( $\text{Et}_2\text{O}:$ ),  $\text{BF}_3$  වෙත එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් ප්‍රදානය කර, පිළිවෙළින්  $\text{H}_3\text{NBF}_3$  සහ  $(\text{Et}_2\text{O})\text{BF}_3$  යන ආකලනයන් (adducts) ලබා දේ.





## ක්‍රියාකාරකම


- 1.4 (i)  $\text{NMe}_3$  සහ (ii)  $\text{F}^-$  සමග  $\text{BF}_3$  වායුව ප්‍රතික්‍රියාවෙන් ලැබෙන එල (products) නිගමනය කරන්න.

## අැලුම්නියම්වල ක්ලෝරයිඩ්


රත් කළ අැලුම්නියම් මතින් වියලි  $\text{Cl}_2$  වායුව හෝ වියලි  $\text{HCl}$  වායුව යැවීමෙන් අැලුම්නියම් ක්ලෝරයිඩ් පිළියෙළ කර ගත හැකි ය.



වාෂ්ප කළාපයේ දී හා නිරුමුවිය දාවකයන්හි දී අැලුම්නියම් ක්ලෝරයිඩ් ද්වීඥවයිකයක් (dimer) ලෙස පවතී. (ලදා:  $[\text{Al}_2\text{Cl}_6]$ )  $400^\circ\text{C}$  ට වඩා ඉහළ උෂ්ණත්වවල දී මෙම ද්වීඥවයිකය  $\text{AlCl}_3$  ඒකඡඥවයිකය බවට වියෝගනය වේ.



$\text{Al}_2\text{Cl}_6$  හි අණුක වුළුනය පහත දැක්වේ.



ද්‍රව්‍යවලිකයේ, සැම Al පරමාණුවක් ම අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 8 ක් දරන අතර Al-Cl අතර බන්ධනය සහසංයුත් ලක්ෂණ දරයි.


කාබනික රසායන විද්‍යාවේ දී, ලුවිස් අම්ලයක් ලෙස ඇලුමිනියම් ක්ලෝරයිඩ් භාවිතා වේ. උදා: ශ්‍රීඩීල් කුග්‍රී ප්‍රතික්‍රියාව (Freidel-Craft reaction)

## 1.6 ඇලම්

ඇලුමිනියම් පළමු වන කාණ්ඩයේ ලෝහ (M) සල්ගේට ලවණ සමග  $MAl(SO_4)_2 \cdot 12H_2O$  සංයුතිය සහිත ද්‍රව්‍යවලික ලවණ ලබා දේ. පොටැෂ් ඇලමිහි සංයුතිය  $KAl(SO_4)_2 \cdot 12H_2O$  වන අතර ජල අණු හයක් Al වලට කෙළින් ම බැඳී  $[Al(H_2O)_6]^{3+}$  යන ඇක්වා අයනය සාදයි. අනෙක් ජල අණු හය, ස්ථිරික ජල අණු ලෙස සැලකිය හැකි ය. එමතිසා පොටැෂ් ඇලමිහි සූත්‍රය  $K[Al(H_2O)_6](SO_4)_2 \cdot 6H_2O$  වේ.

### පොටැෂ් ඇලම් පිළියෙළ කිරීම

පළමු ව KOH දාවණයක ඇලුමිනියම් ලෝපත් දිය කිරීමෙන් පැහැදිලි පොටැසියම් ඇලුමිනේට්,  $K[Al(OH)_4]$  දාවණයක් ලබා ගෙනි.



මෙම දාවණයට සල්ගියුරික් අම්ලය එක්කර ස්ථිරිකිරණය කිරීමෙන් සුදු ස්ථිරික ලෙස පොටැෂ් ඇලම්  $KAl(SO_4)_2 \cdot 12H_2O$  ලබා දේ.

### සාරාංශය

- 13 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය  $ns^2np^1$  ලෙස ලිවිය හැකි ය. සැම මූලද්‍රව්‍යයක් ම +3 ඔක්සිකරණ අවස්ථාව පෙන්වයි.
- බෝරෝන් සුළු වශයෙන් ලෝහ ලක්ෂණ සහිත අලෝහ මූලද්‍රව්‍යයක් වේ. මෙම කාණ්ඩයේ අනෙක් මූලද්‍රව්‍ය සියල්ල ම ලෝහ වේ.
- බෝරෝන් සංයෝග ප්‍රධාන වශයෙන් සහසංයුත් වන නමුත් කාණ්ඩයේ අනෙක් මූලද්‍රව්‍ය සියල්ලේ ම සංයෝග අයනික වේ.
- බෝරෝන්, ස්වභාවයේ කොල්මනයිට (colemanite), ඔතෝබෝරික් අම්ලය (orthoboric acid) සහ බොරක්ස (borax) ලෙස පවතී. මැටි, කොලොලින් (Kaolin), මයිකා (mica) සහ feldspar හි ඇලුමිනේසිලිකේට් අඩංගු වේ. බොක්සයිඩ් (bouxide) නිස්සාරණය කිරීමෙන් ඇලුමිනා (alumina) නිපදවාගනු ලැබේ.
- B සහ Al යන මූලද්‍රව්‍ය දෙක ම උහයගුණී ලක්ෂණ පෙන්වන අතර ඒවායේ ඔක්සයිඩ් අම්ල හා හැම්ම සමග ප්‍රතික්‍රියා කරයි.
- ජලයේ දී, බෝරික් අම්ලය ඒකඟාෂ්මික අම්ලයක් ලෙස ක්‍රියා කරමින්  $H_3O^+$  සහ  $[B(OH)_4]^-$  ලබා දේ.
- පොටැෂ් ඇලම්,  $K[Al(H_2O)_6](SO_4)_2 \cdot 6H_2O$  යන සූත්‍රය සහිත ද්‍රව්‍යවලික ලවණයක් වේ.

- රත් කරන ලද ඇලුමිනියම් මතින් වියලි  $\text{Cl}_2$  හෝ වියලි  $\text{HCl}$  වායුව යැවීමෙන් ඇලුමිනියම් ක්ලෝරයිඩ් පිළියෙල කරගනු ලැබේ. වාශ්ප කළාපයේ දී සහ නිරමුවිය දාවකයන්හි දී එය ද්වී අවයවිකයක් ලෙස පවතී.
- බෝරෝන් හේලයිඩ් ඉලෙක්ට්‍රෝන උන අණු වන අතර ඒවා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක හෝ ලුවිස් අම්ල ලෙස ක්‍රියා කරයි. ඒවා ඇම්න සහ රෝර් වැනි ලුවිස් හම්ම සමග ආකලනයන් (adducts) සාදයි.

## අරමුණු

මෙම පාඨම අවසානයේ දී පහත දැ කිරීමට ඔබට හැකි විය යුතු ය.

- බෝරෝන් හා ඇලුමිනියම්හි පැවැත්ම සහ නිස්සාරණය පිළිබඳ විස්තර කිරීමට
- 13 වන කාණ්ඩයේ මූලුධ්‍රව්‍යවල හොතික ගුණ, විශේෂයෙන් අයනික අරයන්, උවාක, තාපාංක හා සම්මත ඉලෙක්ට්‍රෝඩ විහාරයන් පිළිබඳව විස්තර කිරීමට
- 13 වන කාණ්ඩයට අයත් දෙන ලද මූලුධ්‍රව්‍යක හෝ අයනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමට
- බෝරෝන්, ඇලුමිනියම්,  $\text{B}_2\text{H}_6$ ,  $\text{BF}_3$ ,  $\text{AlCl}_3$  යනාදිය පිළියෙල කරගනු ලබන ක්‍රම විස්තර කිරීමට
- 13 වන කාණ්ඩයේ මූලුධ්‍රව්‍යවල ඔක්සයිඩ් සහ හයිඩ්‍රිඩ්‍යුයන්හි ප්‍රතික්‍රියා පිළිබඳ ව විස්තර කිරීමට.

## වියාකාරකම

- 1.5 ඇලුමිනියම්වල ප්‍රයෝගන මොනවා දී?
- 1.6 (i)  $[\text{BH}_4]^-$  හි වුළුහය අදින්න. (ii)  $[\text{BH}_4]^-$  හි බෝරෝන්වල අවසන් කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන කීය දී?
- 1.7  $\text{AlCl}_3$  සාදාගත් නා ආකාරය පැහැදිලි කරන්න.
- 1.8 පොටැෂ් ඇලම් ජලිය දාවණයක දිය කළ විට සාදන කැටායන සහ ඇනායන මොනවා දී?
- 1.9 පහත සඳහන් දී අලුතින් සාදාගත්  $\text{BH}_3$  සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන එළයන් මොනවා දී?
  - (i) ඇමෝනියා
  - (ii)  $\text{Et}_2\text{O}$
  - (iii)  $\text{NaH}$  අඩු උෂ්ණත්වයේ දී

## 2. 14 වන කාණ්ඩයේ මුලුවා

C
Si
Ge
Sn
Pb

### හැදින්වීම

කළුන් පාඨමේ දී, බෝරේන් හා ඇශ්‍රුම්නියම් වෙත වැඩි අවධානයක් යොමු කරමින් 13 වන කාණ්ඩයේ මුලුවායන්හි රසායනය පිළිබඳව අපි අධ්‍යාපනය කළේමු. මෙම පාඨමේ දී, 14 වන කාණ්ඩයේ මුලුවායන් (කාබන් පවුලේ මුලුවා) සහ ඒවායේ සංයෝගයන්හි හොතික සහ රසායනික ගුණ පිළිබඳව අධ්‍යාපනය කරනු ඇත. 14 වන කාණ්ඩයට, (පැරණි ක්‍රමයට IV හෝ IVA කාණ්ඩය) කාබන් (C), සිලිකන් (Si), ජර්මොනියම් (Ge), වින් (Sn) සහ ලෙඩි (Pb) යන මුලුවායන් ඇතුළත් ය. කාබන් මුළු කරගෙන “කාබනික රසායනය” (organic chemistry) නම් වූ රසායන විද්‍යාවේ ප්‍රධාන කොටසක් අති අතර එම කොටස මෙහි දී සාකච්ඡා නො කෙරේ. 14 වන කාණ්ඩයේ මුලුවායන්හි සමහරක් හොතික ගුණයන් 2.1 වන වගුවේ දක්වා ඇත. පොදු ඉලෙක්ට්‍රොන් වින්‍යාසය  $ns^2np^2$  වේ. මුලුවා අතරින් උපරිම ද්‍රව්‍යාංකය හා උපරිම කාපාංකය කාබන් සනු ය. කාබන්හි පලමුවන අයනීකරණ ගක්තිය ඉහළ වන අතර එහෙයින් එය සහසංයුත බන්ධන සැදිමට වැඩි කැමැත්තක් දක්වයි. වින් (Sn) සහ ලෙඩි (Pb) අයනික ලැබන සාදයි.

2.1 වගුව : 14 වන කාණ්ඩයේ මුලුවායන්හි හොතික ගුණ කිහිපයක්

මුලුවා	ඉලෙක්ට්‍රොන් වින්‍යාසය	1 වන අයනීකරණ ගක්තිය IE <sub>1</sub> / kJ mol <sup>-1</sup>	ද්‍රව්‍යාංකය m.p / °C	කාපාංකය b.p / °C
C	[He]2s <sup>2</sup> 2p <sup>2</sup>	1086	3550	4830
Si	[Ne]3s <sup>2</sup> 3p <sup>2</sup>	786	1410	2680
Ge	[Ar]3d <sup>10</sup> 4s <sup>2</sup> 4p <sup>2</sup>	760	940	2830
Sn	[Kr]4d <sup>10</sup> 5s <sup>2</sup> 5p <sup>2</sup>	710	232	2690
Pb	[Xe]4f <sup>14</sup> 5d <sup>10</sup> 6s <sup>2</sup> 6p <sup>2</sup>	720	328	1750

කාබන් අලෝහයක් වන අතර, සිලිකන් හා පරමේනියම් ලෝහාලෝහ ද (metalloids), වින් හා ලෙඩි ලෝහ ද වේ. කාබන්, කාබන් සමග ම ප්‍රබල ඒක බන්ධන ඇති කරන අතර,  $p\pi$ - $p\pi$  බන්ධන මගින් ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන ද ඇති කරයි. කාබන් හා සිලිකන් හි රසායනය සම්පූර්ණයෙන් ම සහසංයුත් වන අතර අනෙක් මූල්‍යව්‍යයන් අයනික සංයෝග ඇති කරයි. මෙම පරමාණු  $+2$  සහ  $+4$  ඔක්සිකරණ අවස්ථාවන් පෙන්වයි. කාණ්ඩය මස්සේ පහළට යන් ම  $+2$  ඔක්සිකරණ අවස්ථාවේ ස්ථායිතාවය වැඩි වේ.

උදාහරණයක් ලෙස  $Pb^{4+}$  ට වඩා  $Pb^{2+}$  ස්ථායි වේ. සිලිකන්,  $+4$  ඔක්සිකරණ අංකය ඇති ස්ථායි සංයෝග පෙන්වයි. උදාහරණයක් ලෙස  $SiO_2$  දැක්වීය හැකි ය.

## කියාකාරකම


- 2.1 CO සහ  $CO_2$  හි අඩංගු කාබන්හි ඔක්සිකරණ අංකය කුමක් ද?
- 2.2  $CH_4$  වල අඩංගු කාබන්හි ඔක්සිකරණ අංකය කුමක් ද?

සැම  $sp^3$ -කාබන් පරමාණුවක් ම (උදා:  $CH_4$  හි) බන්ධන 4 ක් සාදයි. එමනිසා එහි සංයුතතාව (valency) 4 වේ. මධ්‍ය පරමාණුවේ සංයුතතාවය යනු මධ්‍ය පරමාණුව සමග සම්බන්ධ වී ඇති පරමාණු සංඛ්‍යාවයි.  $CO_2$  සහ  $CO_3^{2-}$  හි ඇති කාබන්හි සංගත අංකයන් (coordination number) පිළිවෙළින් 2 හා 3 වේ. සාමාන්‍යයෙන්, කාබන්හි උපරිම සංගත අංකය 4 වන අතර අවසාන ක්වචයේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8 ක් වේ. කෙසේ නමුදු අනෙක් සාමාජිකයන් හට බන්ධන සැදිය හැකි අඩු ගක්ති  $d$ -කාක්ෂික ඇති අතර සංගත අංකය 4 සිට 6 දක්වා විවෘතනය වේ.


## 2.1 පැවැත්ම හා නිස්සාරණය

මූල්‍යව්‍යමය කාබන් (elemental carbon)


- (i) දියමන්ති (diamond)
- (ii) මිනිරන් (graphite)
- (iii) පුලුරින් (fullerene) ( $C_{60}$ ) ලෙස තුන් ආකාරයකින් පැවතිය හැකි ය.



(i)



(ii)



(iii)

## 2.1 රුපය: කාබන්වල බහුරුපී ආකාර <sup>7</sup>

## මිනිරන්

මිනිරන්වල, කාබන් පරමාණු හයක් එක් ව එකිනෙකට සම්බන්ධ වූ වලයන් සහිත තලිය සේපරයක් සාදයි. සැම කාබන් පරමාණුවක් ම, එම සේපරයේ ම ඇති කාබන් පරමාණුවක් සමග  $sp^2$  මුහුම්කරණය වූ කාසික උපයෝගී කර ගනිමින් බන්ධන සාදන අතර, එහි ඉතිරි  $p\pi$  කාසික සේපරයට උඩින් පැතිරුණු  $\pi$ -ඉලෙක්ටෝන් පද්ධතියක් ලෙස පවතී (extensive delocalised  $\pi$  system). මෙම යාබද සේපර අතර ආකර්ෂණය දුර්වල වන අතර එමතිසා මෙම මිනිරන් සේපර එක මත එක ලිප්සා යා හැක.

## දියමන්ති


මිනිරන් හා සැසැදීමේ දී, දියමන්තිවලට වතුෂ්තලිය කාබන් පරමාණු ( $sp^3$ ) මගින් ඇතිකරන ප්‍රබල සහසංයුත් බන්ධන මහින් ගොඩ නැගුණු අනන්ත වූ ත්‍රිමාන ජාල ව්‍යුහයක් සාදයි.

## පූලරින්ස්

1985 දී, විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කාබන්හි තුන්වන බහුරුපි ආකාරයක් (allotrope) වූ පූලරින්ස් (fullerenes) සොයා ගන්නා ලදී. කාබන්හි අනෙකුත් ආකාර ලෙස කොක් (coke), දැව අගුරු (charcoal) සහ ලාමිපු දැලි (lamp black) දැක්වීය හැකි අතර එවා අස්ථිරක කාබන් (amorphous carbon) ලෙස හඳුන්වයි.

කොක් යනු ගල් අගුරු, ගල් අගුරු වායුව බවට පත් කිරීමෙන් පසු ඉතිරිවන අවශේෂය යි. දැව හෝ ඒ හා සමාන ගාබමය ද්‍රව්‍යයන් හෝ සම්පූර්ණයෙන් ම වාතයෙන් තොර අවකාශයක් තුළ රත් කිරීමෙන් අගුරු ලබා ගත හැක. ශ්‍රී ලංකාවේ පොල්කටු දහනයෙන් නිපදවනු ලබන පොල්කටු අගුරු බොහෝ කරමාන්ත පදනා භාවිතා කෙරේ. වාතයෙන් තොර අවකාශයක් තුළ සත්ත්ව අස්ථිර දහනය වීමට සැලැස්වීමෙන් සත්ත්ව අගුරු ලබා ගත හැකි අතර එහි කැලුෂියම් පොස්පේට් වැඩි ප්‍රතිශතයක් අඩංගු වේ.

පෘථිවී කබොලේ දේ වනුවට බහුල මූලද්‍රව්‍ය සිලිකන් වේ. එය බහුල වශයෙන් සිලිකා ( $SiO_2$ ) ලෙස තිරුවාණ (quartz) සහ වැලිවල ද, සිලිකේට් (silicate) ලෙස පාංාණ (rocks) සහ මැටි (clay) වල ද පවතී. සිලිකන්, දියමන්ති වැනි ව්‍යුහයක් පෙන්වයි. විශුද්ධ පෝරණුවක් තුළ තිරුවාණ (quartz) කාබන් සමග ඔක්සිජෙනය කරවීමෙන් කාර්මික ව සිලිකන් නිපදවාගනු ලැබේ.



විද්‍යාගාරයක් තුළ දී, තිරුවාණ කුඩා, මැශ්‍යීසියම් කුඩා සමග රත් කිරීමෙන් සිලිකන් නිපදවා ගනු ලැබේ.




## 2.2 ඔක්සයිජිඩ්


කාබන් මොනොක්සයිජ් (CO), කාබන් බියොක්සයිජ් (CO<sub>2</sub>) සහ කාබන් සබ්ලිමක්සයිජ් (C<sub>3</sub>O<sub>2</sub>) ලෙස කාබන්හි ස්ථායී ඔක්සයිජ් ආකාර 3 ක් පවතී.

## කාබන් මොනොක්සයිඩ් (C≡O)


කාබන් සහ ඔක්සිජන් අතර තිත්ව බන්ධනයක් පවතී. කාබන් මත වූ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය අඩු ඔක්සිජනරණ අවස්ථාවක වූ මධ්‍ය ලෝහ පරමාණුවක් වෙත ප්‍රදානය කිරීමෙන් ලෝහ කාබොනයිල් සාදයි. උදා: [Ni(CO)<sub>4</sub>], කාබන් මොනොක්සයිඩ් අධික විෂ සහිත වායුවක් වන අතර සාන්ද H<sub>2</sub>SO<sub>4</sub> සමග ගොමික් අම්ලය (formic acid) විෂලනය (dehydration) කිරීමෙන් විද්‍යාගාරයක් තුළ දී එය නිපදවා ගත හැකි ය.



කාබන්හි, අසම්පූර්ණ දහනය මගින් ද කාබන් මොනොක්සයිඩ් නිපදවිය හැකි ය. එනම් මෙහි දී ඔක්සිජන් සැපයුම සීමා කරනු ලැබේ.




කාබන් මොනොක්සයිඩ් ප්‍රබල ඔක්සිජනරකයක් (reducing agent) වන අතර, බොහෝ ලෝහ ඔක්සයිඩ් ඒවායේ ලෝහය බවට ඔක්සිජනරණය කරයි.



රක්ත තප්ත කේක් (coke) මතින් පුමාලය යැවීමෙන් CO හා H<sub>2</sub> හි මිශ්‍රණයක් නිපදවා ගත හැකි ය. මෙම මිශ්‍රණය (CO හා H<sub>2</sub>) ජල වායුව (water gas) ලෙස හඳුන්වයි.




Cl<sub>2</sub> වායුව සමග කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා කිරීමෙන් අධික විෂ සහිත පොස්ඡීන් වායුව (COCl<sub>2</sub>) ලබා දේ.



## කාබන් බියොක්සයිඩ් (O=C=O)

කාබන් බියොක්සයිඩ් කාබන්-ංක්සිජන් අතර බන්ධන 2 ක් සහිත රේඛීය අණුවක් වේ. එය අවරණ වායුවක් වන අතර එය වාතයට වඩා බරින් වැඩි ය. CO<sub>2</sub> වාතයේ අඩ්ංගු වන අතර ගාක කාබන්බියොක්සයිඩ් උපයෝගී කර ගනිමින් ප්‍රහාසංස්ලේෂණයේ දී කාබොහයිඩ්වීට නිපදවයි.



එලෙස ම සැම ජ්‍යෙෂ්ඨ ම ග්‍යෙන්ස ක්‍රියාවලියේ දී කාබන් බියොක්සයිඩ් නිපදවේ.


විද්‍යාගාරයේ දී කාබන් බියොක්සයිඩ් නිපදවා ගනු ලබන්නේ කාබනේටයක්, ප්‍රබල අම්ලයක් සමග ප්‍රතික්‍රියා කර වීමෙනි.



ස්ථාරීය ලෝහ සහ බෙරියම් හැරුණු කොට අනෙකුත් ලෝහ කාබනේට රත් කිරීමෙන් කාබන් බියොක්සයිඩ් නිපදවා ගත හැකි ය.



කැල්සියම් කාබනේට් මගින් දිය නො ගැසු නුතු (CaO) නිපදවීමේ දී අතර එලයක් ලෙස කාබන්චියෝක්සයිඩ් වාණිජ ව නිපදවනු ලැබේ. සිනි පැසවීමේ දී ද CO<sub>2</sub> සහ මධ්‍යසාර නිපදවනු ලැබේ.




කාබන් තියෙක්සයිඩ් ජලයේ පහසුවෙන් දිය වී පහත දැක්වෙන ආකාරයට කාබනික අම්ලය සූල් වශයෙන් නිපදවයි.



ගිනි නිවීමේ දී භාවිතා වන වාතින ජලය (aerated water) සහ Na<sub>2</sub>CO<sub>3</sub> නිෂ්පාදනය සඳහා ද කාබන් තියෙක්සයිඩ් භාවිතා කෙරේ. සන අවස්ථාවේ වූ CO<sub>2</sub> වියලි අයිස් (dry ice) ලෙස හැඳින්වේ.

### කාබන්සබිඩක්සයිඩ් (C<sub>3</sub>O<sub>2</sub>)

මෙය කාබන් තියෙක්සයිඩ්වලට සමාන වූ pπ-pπ බන්ධන සහිත රේඛීය අණුව කි. මෙය (P<sub>4</sub>O<sub>10</sub>) සමග ප්‍රාපින්චයිඩයික් (propanedioic) අම්ලය විෂ්ලනය කිරීමෙන් නිපදවා ගනියි.



## 2.3 කාබනේට් සහ බයිකාබනේට්

පළමුවන කාණ්ඩයේ ලෝහ කාබනේට් හැර සියලු ම කාබනේට් 800 °C ට අඩු උෂ්ණත්වයකට රත් කළ විට වියෝජනය වී CO<sub>2</sub> සහ නිදහස් ලෝහය හෝ ලෝහ මක්සයිඩය ලබා දේ. Li<sub>2</sub>CO<sub>3</sub> හැර, පළමු කාණ්ඩයේ ලෝහ කාබනේට් සහ (NH<sub>4</sub>)<sub>2</sub>CO<sub>3</sub> ජලයේ දාව්‍ය වේ. සියලු ම කාබනේට් තනුක අම්ල හා ප්‍රතික්‍රියා කර CO<sub>2</sub> දේ.

NaHCO<sub>3</sub>, KHCO<sub>3</sub> සහ NH<sub>4</sub>HCO<sub>3</sub> වැනි බයිකාබනේට් සන අවස්ථාවේ පවතී. කැල්සියම් සහ මැඟ්නීසියම්වල බයිකාබනේට් දාව්‍ය අවස්ථාවේ පමණක් පවතී. බයිකාබනේට් සාමාන්‍යයෙන් රත් කිරීමේ දී අස්ථායි වන අතර වියෝජනය වී කාබනේට් සහ CO<sub>2</sub> ලබා දේ.



## 2.4 හේලයිඩ්

බයික්ලෝරෝමිනෙන් (CH<sub>2</sub>Cl<sub>2</sub>), ක්ලෝරෝගෝම් (CHCl<sub>3</sub>) සහ කාබන් වෙටුක්ලෝරයිඩ් (CCl<sub>4</sub>) වැනි කාබන් හේලයිඩ දාවක ලෙස භාවිතා කරයි. කෙසේ නමුදු CCl<sub>4</sub> ඉතා විෂ සහිත වේ. සිලිකන්

වෙටුක්ලෝරයිඩ් (SiCl<sub>4</sub>) දුවයක් වන අතර ජලය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්බූජන් ක්ලෝරයිඩ් ලබා දේ.

ස්ටැනික් ක්ලෝරයිඩ් (SnCl<sub>4</sub>) ජල විවිධේනය වී HCl පහසුවෙන් ලබා දේ.



ලෙඩ් වෙටුක්ලෝරයිඩ් (PbCl<sub>4</sub>) අස්ථායි වන අතර පහසුවෙන් ක්ලෝරීන් පිට කරමින් ලෙඩ් බිජික්ලෝරයිඩ් ලබා දෙයි.



CHCl<sub>3</sub> සහ CH<sub>2</sub>Cl<sub>2</sub> ජලය සමග මිශ්‍ර නො වන අතර ඒවා කාබනික සංයෝග ජලිය දාවන වලින් නිස්සාරණය කිරීම සඳහා භාවිතා කෙරේ.

## වියාකාරකම

- 2.3 PbCl<sub>4</sub> පහසුවෙන් ජල විවිධේනය වී HCl ලබා දේ. මෙම පරිවර්තනය සඳහා තුළිත රසායනික සමීකරණය ලියන්න.

## 2.5 හයිඩ්බූජිඩ්

කාබන්හි හයිඩ්බූජිඩ්, හයිඩ්බූජාබන් ලෙස හදුන්වන අතර කාබනික රසායනයේ දී ඔබ විසින් එම කොටස හදාරනු ඇත. සංතාප්ත්‍ර හයිඩ්බූජාබන් (ඇල්කේන්) වල කාබන් sp<sup>3</sup>-මුහුමිකරණය වී ර-බන්ධන (සිග්මා බන්ධන) හතරක් සාදයි. ඇල්කීන සහ ඇල්කයින පිළිවෙළින් sp<sup>2</sup>- සහ sp-මුහුමිකරණය වූ කාබන් පරමාණු දරයි.


## වියාකාරකම

- 2.4 (i) ඇල්කේන (ii) ඇල්කීන සහ (iii) ඇල්කයින සඳහා උදාහරණ දෙක බැහින් දෙන්න.
- 2.5 (i) මිනේන් (ii) එනින් (iii) එතයින් සහ (iv) බෙන්සින්හි අඩංගු කාබන්හි මක්සිකරණ අංකයන් නිර්ණය කරන්න.

සිලිකන්, Si<sub>n</sub>H<sub>2n+2</sub> වූ පොදු සූත්‍රයක් ඇති “සිලෝන්” (silanes) නම් වූ හයිඩ්බූජිඩ් ග්‍රේනීයක් ඇති කරයි. LiAlH<sub>4</sub> මගින් SiCl<sub>4</sub> මක්සිහරණය කිරීමෙන් SiH<sub>4</sub> පිළියෙළ කරගනු ලැබේ.



මිනේන් (CH<sub>4</sub>) මෙන් නොව සිලිකන් හයිඩ්බූජිඩ් අධික ලෙස ප්‍රතික්‍රියාකාලීය වන අතර ඒවා වාතයේ දහනය වී SiO<sub>2</sub> සහ ජලය නිපදවයි.



SiH<sub>4</sub> භාණ්මික දුවණයක් සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රූජන් සහ සිලිකේට (SiO<sub>3</sub><sup>2-</sup>) ලබා දෙයි.


## සිලිකේට (silicates)

පාරීටි පාෂ්පයේ 95% පමණ පවතින්නේ සිලිකේට ය. පාආණ, වැලි සහ මැටි සියල්ල ම සිලිකේට වේ. බොහෝ ගොඩනැගිලි දුව්‍ය සිලිකේට වේ. උදා: ක්වාට්ස් (තිරුවාණ), මයිකා (mica), ගුනයිට් (granite), ස්ලෙට්ට්ස් (slates), ගම්බල් (bricks), සෙරමික් විදුරු (ceramic glass) සහ සිමෙන්ති.

ක්ෂාර ලෝහ කාබනෝට සහ වැලි (SiO<sub>2</sub>), විදුරුත් පෝරණුවක් තුළ දී උෂ්ණත්වය 1400 °C දී විශ්‍යනය කිරීමෙන් සිලිකේට මිශ්‍රණයක් නිපදවා ගත හැකි ය.



මූලික වතුෂ්ථලිය ඒකකය වන SiO<sub>4</sub><sup>4-</sup> තවත් සිලිකේට් අයනයක් සමග සම්බන්ධ වීමෙන් විශාල ජාලයක් ඇති කරයි.



## 2.6 ප්‍රයෝගන

පෙටුල්, බීසල්, භුමිකෙල් සහ LP (liquid petroleum) වායුව වැනි හයිඩ්‍රූජාබන ඉන්ධන ලෙස හාවිතා කරයි. මේවා ඔක්සිජන්හි දහනය කිරීමෙන් ගක්තිය, CO<sub>2</sub> සහ H<sub>2</sub>O ලබා දේ. ගල් අගුරු (coal) තවමත් ඉන්ධන ප්‍රහවයක් ලෙස හාවිතා වේ. කාබන්, ඉලෙක්ට්‍රොච් දුව්‍යයක් ලෙස (electrode material) හාවිතා කරයි. කාබන්-14 සමස්ථානිකය පුරා විද්‍යාත්මක කාල නිර්ණයේ දී, උදාහරණයක් ලෙස පොසිලුවල වයස නිර්ණය කිරීමේ දී හාවිතා වේ. මිනිරන් හොඳ ස්නේහකයක් වන අතර දියමන්ති වටිනා දුව්‍යය කි.

සිලින්ඩ්‍රිකාර කාබන් අණු (ශ්‍රාහරණයක් ලෙස කාබන් නැගෙන්වියුත්ස්) සුවිශේෂී වූ නාව ගුණාග වලින් යුත්ත වන අතර ඒවා නැගෙන් තාස්ණයේ (nanotechnology) බොහෝ වූ ක්‍රියාවලි සඳහා හාවිතා වේ. සිලිකන් හා ඒවායේ සංයෝගවල ප්‍රයෝගන සම්හරක් පහත දැක්වේ.

- අතිපිරිසිදු සිලිකන් ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයේ දී හාවිතා වේ.
- මිශ්‍ර ලෝහ නිපදවීමේ දී සිලිකන් හාවිතා වේ.
- සිලිකන් කාබයිඩ් (SiC) කේදි (fibre) ඇඹිරීමේ දී සහ අධික ගක්තියකින් යුත් දුව්‍ය පිළියෙල කිරීමේ දී හාවිතා කරනු ලැබේ.

- මෝටර් රථ එන්ඩ්න්වල වූ ගක්තිමත්, තාප ප්‍රතිරෝධී කොටස් සැදුම් සයුනා සිලිකන් නයිට්‍රොයිඩ් (Si<sub>3</sub>N<sub>4</sub>) භාවිතා කරයි.
- SiO<sub>2</sub> සිමෙන්ති නිෂ්පාදනයේ දී භාවිතා කරයි. පුණුගල් (CaO) (55-65%), සිලිකා (20-25%), ඇලුමිනා (5-10%) අඩංගු මිශ්‍රණයක් රත් කිරීමෙන් සිමෙන්ති නිෂ්පාදනය කරනු ලැබේ.
- බහුඳවයික සිලිකාන් වර්ග තෙල් සහ ඉටි ලෙස භාවිතා කරයි.
- ජලයේ කිරීත්ත්වය (hardness) ඉවත් කිරීම සයුනා සියොලයිට (ඇලුමිනියම් සිලිකේට, (NaAlSi<sub>2</sub>O<sub>6</sub>·H<sub>2</sub>O) භාවිතා කරන අතර විදුරු නිෂ්පාදනයට ද යොදා ගනී. සිලිකා වැළි, පුණුගල් සහ Na<sub>2</sub>CO<sub>3</sub> විශ්‍රායනය කිරීමෙන් විදුරු නිපදවාගනු ලැබේ.

## සාරාංශය

- කාබන් අලෝහය කි. සිලිකන් සහ ජර්මෙනියම් ලෝහාලෝහයන් (metalloids) වන අතර, රින් සහ ලේඛි ලෝහයන් වේ.
- මුලුව්‍යමය කාබන් ආකාර 3 ක් පවතී. (i) දියමන්ති (ii) මිනිරන් (iii) පුලුරින් (fullerene)
- කාබන් ස්ථායි ඔක්සයිඩ් 3 ක් සාදයි. එනම් CO, CO<sub>2</sub> සහ C<sub>3</sub>O<sub>2</sub>
- රස්ක තප්ත කෙක් මතින් පුමාලය යැවීමෙන් CO හා H<sub>2</sub> මිශ්‍රණයක් නිපදවා ගත හැකි ය.
- සියලු ම ජ්වින්ගේ ශ්වසන ක්‍රියාවලියේ දී CO<sub>2</sub> නිපදවේ.
- ස්පාර ලෝහ හා බේරියම් හැරුණු කොට අනෙකුත් ලෝහ කාබනේට රත් කිරීමෙන් CO<sub>2</sub> නිපදවා ගනු ලැබේ.
- පළමු කාණ්ඩයේ ලෝහ කාබනේට හැර, සියලු ම කාබනේට උෂ්ණත්වය 800 °C ට රත් කිරීමේ දී වියෝජනය වී CO<sub>2</sub> ලබාදෙන අතර නිදහස් ලෝහය හෝ ලෝහ ඔක්සයිඩ් ද ලබා දේ.
- Li<sub>2</sub>CO<sub>3</sub> හැර පළමු කාණ්ඩයේ ලෝහ කාබනේට සහ (NH<sub>4</sub>)<sub>2</sub>CO<sub>3</sub> ජලයේ දාව්‍ය වේ.
- සියලු ම කාබනේට තනුක අම්ල හා ප්‍රතික්‍රියා කර CO<sub>2</sub> ලබා දේ.
- සිලිකන්, "සිලේන්ස්" (silanes) නම් වූ හයිඩ්‍රොයිඩ් සාදන අතර එහි පෙළු සූත්‍රය Si<sub>n</sub>H<sub>2n+2</sub> වේ.



මෙම පාඨම අවසානයේ දී පහත දී කිරීමට ඔබට හැකි විය යුතු සි.

- කාබන් හා සිලිකන්හි පැවැත්ම සහ නිස්සාරණය විස්තර කිරීමට.
- 14 වන කාණ්ඩයේ මුලුව්‍යයන්හි භෞතික ගුණ විශේෂයෙන් ද්‍රව්‍යක, තාපාංක සහ පළමු අයනීකරණ ගක්තින් පිළිබඳව විස්තර කිරීමට.

- 14 වන කාණ්ඩයේ මුලුව්‍යයක හෝ අයනයක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමට,
- 14 වන කාණ්ඩයේ මුලුව්‍යයන්හි ඔක්සයිඩ්, හේලයිඩ් සහ හයිඩ්‍යුයිඩ්වල ප්‍රතිත්‍යා විස්තර කිරීමට.



## ත්‍යාකාරකම

- 2.6 කාබන්හි මුලුව්‍යමය ආකාර තුන මොනවාද?
- 2.7 14 වන කාණ්ඩයේ මුලුව්‍ය අතුරින් (i) සහසංශ්‍යුත සංයෝග (ii) අයනික ලවණ සැදීමට වඩා නැඹුරුවන්නේ කුමන මුලුව්‍යයන් ද?
- 2.8  $\text{SiO}_2$  වලින් සිලිකන් තිපදවා ගන්නේ කෙසේ ද?
- 2.9 කාබන්හි ඔක්සයිඩ් 3 මොනවා ද?

### 3. 15 වන කාණ්ඩයේ මූලදුව්‍ය

N
P
As
Sb
Bi

#### හැඳින්වීම

15 වන කාණ්ඩයේ මූලදුව්‍යයන්ට නයිටෝන් (N), පොස්පරස් (P), ආසනික් (As), ඇන්ටීමනි (Sb) සහ බිස්මත් (Bi) ඇතුළත් ය. මෙවා පුළුල් පරාසයක වූ රසායනික සහ හොතික ගුණ පෙන්වන තමුත් මෙම පාඨමේ දී නයිටෝන් සහ පොස්පරස්වල රසායනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත. මෙම මූලදුව්‍යයන්හි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය  $ns^2np^6$  වේ. ඔබ බලාපාරෙන්තු වූ පරිදි කාණ්ඩය ඔස්සේ පහළට යන් ම විද්‍යුත් ධනතාවය වැඩි වේ. අදාළ විද්‍යුත් සාර්ථකා අගයන් සඳහා 3.1 වගුව බලන්න. N සහ P අලෝහ ද, As සහ Sb ලෝහාලෝහ ද, වන අතර Bi වැඩි වශයෙන් ලෝහ කාණ්ඩයන්ට විශේෂිත වූ ලක්ෂණ පෙන්වයි.

#### 3.1 වගුව: 15 කාණ්ඩයේ මූලදුව්‍යයන්හි ගුණ සමහරක්

	ඉලෙක්ට්‍රෝන වින්‍යාසය	පළමු අයනීකරණ ගක්තිය $IE_1 / kJmol^{-1}$	ද්‍රව්‍ය ම.p / °C	තාප්‍රාකාය b.p / °C	විද්‍යුත් සාර්ථකාවය
N	[He]2s <sup>2</sup> 2p <sup>3</sup>	1403	-210	-196	3.0
P	[Ne]3s <sup>2</sup> 3p <sup>3</sup>	1012	44	281	2.1
As	[Ar]3d <sup>10</sup> 4s <sup>2</sup> 4p <sup>3</sup>	947	613	615	2.0
Sb	[Kr]4d <sup>10</sup> 5s <sup>2</sup> 5p <sup>3</sup>	834	630	1587	1.9
Bi	[Xe]4f <sup>4</sup> 5d <sup>10</sup> 6s <sup>2</sup> 6p <sup>3</sup>	703	271	1564	1.9

කාණ්ඩය ඔස්සේ පහළට යන් ම පළමු අයනීකරණ ගක්තිය ( $IE_1$ ) අඩු වේ. බිජිනයිටෝන් ( $N_2$ ) වායුවක් (b.p. = -196 °C) වන තමුත් Bi ද්‍රව්‍ය කය 271 °C වන සනයක් වේ. සියලු ම මූලදුව්‍ය +3 සහ +5 ඔක්සිකරණ අංක දරන තමුත් Bi හි වඩාත් ස්ථායි ඔක්සිකරණ අංකය +3 වේ. (නිෂ්ඨීය යුගල ආවරණය). P හි වඩා ස්ථායි ඔක්සිකරණ අංකය +5 වේ.  $NH_3$  සහ  $NO$  හි, N වල ඔක්සිකරණ අංක පිළිවෙළින් -3 හා +2 වේ.

## ත්‍රියාකාරකම

- 3.1 නයිට්‍රෝන්ටලට සම්බන්ධ විය හැකි උපරිම පරමාණු (හෝ කාණ්ඩ්) සංඛ්‍යාව හතරක් වූව ද පොස්පරස්ටලට කාණ්ඩ් හයක් සම්බන්ධ විය හැකි ය. පහද්න්න.
- 3.2 Sb<sup>3+</sup> අයනයෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න.

### 3.1 පැවැත්ම සහ නිස්සාරණය

අප අවට වායුගේලයේ ප්‍රධාන සංසටකයක් ලෙස නයිට්‍රෝන් පවතී (පරිමාවෙන් 78% පමණ). නයිට්‍රෝන් කාමර උෂේණත්වයේ දී අවර්ණ, ගන්ධයක් රහිත සහ රසයක් තැනි වායුව කි. මෙම ද්වීපරමාණුක අණුව ( $N \equiv N$ ) සැලකිය යුතු ලෙස ප්‍රතික්‍රියාකාලී නො වන අතර නයිට්‍රෝන් පරමාණු දෙකක් අතර වූ ත්‍රිත්ව බන්ධනය නිසා ඉහළ බන්ධන ගක්තියක් සතු වේ (මධ්‍යුලික බන්ධන ගක්තිය  $945 \text{ kJ mol}^{-1}$ ). කාණ්ඩේ අනෙක් සාමාජිකයන් සමග සසඳන කළ නයිට්‍රෝන් වලට ඉහළ ම ප්‍රථම අයනීකරණ ගක්තිය පවතී.  $^{14}\text{N}$  සහ  $^{15}\text{N}$  නයිට්‍රෝන්හි සමස්ථානික වේ.  $\text{N} \equiv \text{N}$ ,  $\text{C} \equiv \text{O}$  සම ඉලෙක්ට්‍රෝනික (isoelectronic) වේ. එනම්, සංයෝග දෙක ම සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් දරයි. දුට වාතය භාගික ආසවනය (fractional distillation) කිරීමෙන් නයිට්‍රෝන් ලබාගන්නා අතර සාමාන්‍යයෙන් එහි Ar අන්තර්ගත වේ. සේර්බියම් හෝ බේරියම් ඒෂයිඩ් (azide) කාප වියෝගනයෙන් සංශුද්ධ නයිට්‍රෝන් නිපදවා ගත හැකි ය.




## ත්‍රියාකාරකම

- 3.3 විද්‍යාගාරයේ දී  $\text{N}_2$  නිපදවිය හැකි කුමයක් පිළිබඳ ව ඔබට සිතිය හැකි ද?



අපටයිට,  $\text{Ca}_3(\text{PO}_4)_2$  හෝ ග්ලෝරෝ ඇපටයිට  $3\text{Ca}_3(\text{PO}_4)_2 \cdot \text{CaF}_2$  වැනි පොස්පරස් නිධි වලින් පොස්පරස් ලබා ගත හැකි ය. ආසනික්, ඇන්ට්‍රෝනි සහ බිස්ට්‍රික් පොස්පරස් (arsenical pyrites)  $\text{FeAsS}$ , ස්ටිබිනයිට් (stibnite)  $\text{Sb}_2\text{S}_3$  සහ බිස්ට්‍රික් ග්ලාන්ස් (bismuth glance)  $\text{Bi}_2\text{S}_3$  ලෙස පවතී.

මූලධ්‍යමය පොස්පරස්හි බහුරුපී ආකාර ගණනාවක් පවතින අතර වඩාත් බහුල ව පවතින ආකාරය විෂ සහිත සුදු පොස්පරස් (white phosphorus),  $\text{P}_4$  ( $\alpha$ -පොස්පරස් ලෙස ද හඳුන්වයි) වේ. මෙය පහත සඳහන් ආකාරයට වතුන්තලිය ව්‍යුහයක් පෙන්වයි.




සුදු පොස්පරස්, ඔක්සිජන් සමග ඉතාමත් ප්‍රතික්‍රියාකැලී වන නමුත් පුදුමාකාර ලෙස ජලයේ දී ස්ථාපි වේ. එබැවින් සුදු පොස්පරස් ගබඩාකර තබන්නේ ද ජලය තුළ ය.

වාතයේ දී  $P_4$  අඛණ්ඩව දහනය වී පොස්පරස්(V) ඔක්සයිජය වන  $P_4O_{10}$  ලබා දේ.



සුදු පොස්පරස් රත් කිරීමෙන් රතු පොස්පරස් බවට පත්කර ගත හැකි ය. මෙයට බහු අවයවික (polymeric) ව්‍යුහයක් ඇති අතර සුදු පොස්පරස්වලට වඩා ප්‍රතික්‍රියාකැලීන්වයෙන් අඩු වේ.

ඇපටයිට සහ වැලි, ගල් අගුරු (coke) සමග විදුළත් උදුනක 1500 °C ට පමණ රත් කිරීමෙන් සුදු පොස්පරස් නිෂ්පාදනය කරනු ලැබේ.



### 3.2 15 වන කාණ්ඩයේ මුලුව්‍යවල සංයෝග

මෙම කොටසේ දී නයිට්‍රෝන් සහ පොස්පරස්වල හයිඩ්‍රිඩ්, හේලයිඩ් සහ ඔක්සයිඩ් පිළිබඳව සලකා බලමු.

#### හයිඩ්‍රිඩ්

නයිට්‍රෝන්හි වඩාත් ම වැදගත් හයිඩ්‍රිඩ්වය ඇමෝශනියා වේ. ඇමෝශනියා අවර්ණ වායුවක් වන අතර එය ජලයේ දියවී ජලිය  $NH_3$  හෝ  $NH_3(aq)$  ලබා දේ. මෙය අර්ධ වශයෙන් විස්වනය වී  $NH_4^+$  හා  $OH^-$  අයන ලබා දේ.




#### කියාකාරකම

3.4 විද්‍යාගාරයේ දී  $NH_3$  පිළියෙළ කරගන්නේ කෙසේ ඇ?



$\text{NH}_3$  හි තිත් කතිර සටහන සහ හැඩය පහත දක්වා ඇත.



$\text{NH}_3$  යනු  $\text{N}-\text{H}$  බන්ධන 3 ක් සහ එකසර යුගලයක් සහිත වතුස්තලිය අණුව කි. මෙම  $\text{H}-\text{N}-\text{H}$  බන්ධන කේෂය  $107^\circ$  වන අතර, එකසර ඉලෙක්ට්‍රෝන යුගලය සහ  $\text{N}-\text{H}$  බන්ධනයේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය අතර වූ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය නීසා මෙම කේෂය සාමාන්‍ය වතුස්තලිය බන්ධන කේෂය වූ  $109^\circ 28'$  ට වඩා මදක් අඩු වේ. ඇමෝනියාහි බොහෝ ප්‍රතික්‍රියා සඳහා එකසර ඉලෙක්ට්‍රෝන යුගලය උපයෝගී කර ගනී.

$\text{NH}_3$  හි එකසර යුගලය ප්‍රෝටෝනයක් ( $\text{H}^+$ ) හෝ වෙනත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් වෙත පළානය කළ හැකි ය. උදා:  $\text{BF}_3$  සහ  $\text{Ag}^+$


- (i)  $\text{NH}_3(\text{aq}) + \text{H}^+(\text{aq}) \longrightarrow \text{NH}_4^+(\text{aq})$
- (ii)  $:\text{NH}_3 + \text{BF}_3 \longrightarrow \text{H}_3\text{N}: \text{BF}_3$
- (iii)  $2 \text{NH}_3(\text{aq}) + \text{Ag}^+(\text{aq}) \longrightarrow [\text{Ag}(\text{NH}_3)_2]^+(\text{aq})$

### ත්‍රියාකාරකම


3.5 ප්‍රතික්‍රියා මිගුණයකින්  $\text{HCl}$  වායුව පිටවීම අපට පරීක්ෂා කළ හැක්කේ කෙසේ ද?

3.6  $\text{NH}_4^+$  සහ  $\text{NH}_3 \cdot \text{BF}_3$  හි හැඩයන් අදින්න.

ඇමෝනියා, ඔක්සිජන් තුළ කහ පැහැති දැල්ලක් සහිත ව දැවේ.




ඉහත ප්‍රතික්‍රියාව  $\text{Pt}$  වැනි උත්පේරකයක් යටතේ සිදු කිරීමෙන් නයිට්‍රික් ඔක්සයිඩ් (NO) නිපදවා ගත හැක.




ඇමෝනියා ඔක්සිජනාරකයක් ලෙස ත්‍රියා කරයි. උදා: රත් කරන ලද  $\text{CuO}$ ,  $\text{Cu}$  බවට ඔක්සිජනය වීම.



ඡ්‍රීය ඇමෝනියා දාවණයක් දුබල හැමයක් ලෙස ත්‍රියා කරයි. එය ලෝහ ලවණ දාවණයකින්, අඟාවා ලෝහ හයිමෙෂාක්සයිඩය අවක්ෂේප කරයි. උදාහරණයක් ලෙස



සමහරක් ලෙස හයිටෝක්සයිඩ් වැඩිපුර ඇමෝනියා එකතු කිරීමේදී දිය වී ඇමයින් සංකීරණය ලබා දේ.



### ඇමෝනියා හඳුනා ගැනීම



ඇමෝනියම ලවණයක්,  $\text{NaOH}$  වැනි හ්‍යෝමෝනික් සමග රත් කළ විට  $\text{NH}_3$  නිපද වේ.



ඇමෝනියා හඳුනා ගත හැකි ක්‍රම පහත දැක්වේ.

- (i) එහි ලාක්ෂණික ගද
- (ii) තෙත රතු ලිටිමස්, නිල්පැහැයට හැරවීම
- (iii) තෙස්ලර් ප්‍රතිකාරකය සමග දුමුරු පැහැයක් ලබාදීම


පහත ප්‍රතික්‍රියා මගින් පොස්ගින් ( $\text{PH}_3$ ) පිළියෙල කර ගත හැකි ය.



ජලයේදී පොස්ගින් වලට දුබල හ්‍යෝමෝන් ලෙස ත්‍රියා කළ හැකි ය.



$150^\circ\text{C}$  දී පොස්ලින් වාතයේ දහනය වී පොස්පොරික් අම්ලය ලබා දේ.



$\text{Zn}_3\text{As}_2$  සහ,  $\text{Mg}_3\text{Sb}_2$  වැනි සංයෝග සමග ජලය ප්‍රතික්‍රියා කරවීමෙන් ආසින් ( $\text{AsH}_3$ ), ස්ටේනින් ( $\text{SbH}_3$ ) සහ බිස්මතින් ( $\text{BiH}_3$ ) පිළියෙල කර ගත හැකි ය.


### හේලයිඩ්

සියලු ම චුයිහේලයිඩ්  $\text{MX}_3$  ( $\text{M} = \text{N}, \text{P}, \text{As}, \text{Sb}, \text{Bi}; \text{X} = \text{F}, \text{Cl}, \text{Br}, \text{I}$ ) හඳුනා ගෙන ඇත. අත්‍යිය  $\text{NF}_3$  හැර සියලු ම තයිටුජන් චුයිහේලයිඩ් සාමාන්‍යයෙන් අස්ථායි වේ.




## ව්‍යිහේලයිඩ් පිළියෙල කිරීම

ව්‍යිහේලයිඩ් පිළියෙල කර ගත හැකි ක්‍රම


- (i) මූලදුව්‍යය සමග හැලුණ ප්‍රතික්‍රියා කරවීමෙන්
- (ii) ව්‍යිධික්සයිඩ් හෝ ව්‍යිසල්ංයිඩ් සමග හයිඩුණ්‍ය (HX), ප්‍රතික්‍රියා කරවීමෙන්



මෙම හේලයිඩ් බොහෝමයක් සහසංයුත් වන නමුත්  $\text{BiF}_3$  අයනික සංයෝගයක් වේ.  $\text{NCl}_3$ ,  $\text{PCl}_3$  සහ  $\text{SbCl}_3$  ජල විවිධීනයෙන් පිළිවෙළින්  $\text{NH}_3$ ,  $\text{H}_3\text{PO}_4$  සහ  $\text{SbOCl}$  නිපදවා ගත හැක.





වාතයෙන් ලබාගන්නා ඔක්සිජන් හෝ පහසුවෙන් ඔක්සිජන් ලබාදෙන වෙනත් සංයෝගයක් සමග  $\text{PCl}_3$  ප්‍රතික්‍රියා කිරීමෙන්, පොස්පරස් ඔක්සික්ලෝරයිඩ් ( $\text{POCl}_3$ ) සාදා ගත හැකි ය.



$\text{PF}_5$  යනු සහසංයුත් බන්ධන සහිත වායුව කි.  $\text{PCl}_5$  කාමර උෂ්ණත්වයේ දී සහය කි. සන අවස්ථාවේ දී එය  $[\text{PCl}_4]^+ [\text{PCl}_6]^-$  ලැබුණය ලෙස පවතී.

$\text{PCl}_5$  ජලය සමග ප්‍රතික්‍රියාවෙන්  $\text{POCl}_3$  ලබාදෙන අතර තවදුරටත් ජලය සමග ප්‍රතික්‍රියා කර  $\text{H}_3\text{PO}_4$  ලබා දේ.



## මක්සයිඩ


මෙහි දී අප නයිට්‍රොන් සහ පොස්පරස්සේ මක්සයිඩ සහ මක්සි අම්ල පිළිබඳව පමණක් සලකා බලමු.

## නයිට්‍රොන්හි මක්සයිඩ


නයිට්‍රොන් පහත සඳහන් මක්සයිඩ සාදයි. පොදු නම වරහන් තුළ දැක්වේ.

සූත්‍රය	නම (පොදු නම)	ලක්ෂණ
$\text{N}_2\text{O}$	බයිනයිට්‍රොන් මොනොක්සයිඩ (නයිට්‍රොස් මක්සයිඩි)	අවර්ණ වායුව කි. තාපාංකය $-89^{\circ}\text{C}$
$\text{NO}$	නයිට්‍රොන් මොනොක්සයිඩ (නයිට්‍රොස් මක්සයිඩි)	අවර්ණ වායුව කි. තාපාංකය $-152^{\circ}\text{C}$
$\text{N}_2\text{O}_3$	බයිනයිට්‍රොන් ව්‍යෝක්සයිඩ	නිල් පැහැති සනය කි. ද්‍රව්‍යාංකය $-101^{\circ}\text{C}$
$\text{NO}_2$	නයිට්‍රොන් බ්‍යෝක්සයිඩ	දුෂ්‍රිත පැහැති වායුව කි. තාපාංකය $21^{\circ}\text{C}$
$\text{N}_2\text{O}_4$	බයිනයිට්‍රොන් ටෙට්‍රොක්සයිඩ	අවර්ණ දාවණය කි. ද්‍රව්‍යාංකය $-11^{\circ}\text{C}$
$\text{N}_2\text{O}_5$	බයිනයිට්‍රොන් පෙන්තාමක්සයිඩ	අවර්ණ සනය කි. $32^{\circ}\text{C}$ දී උර්ධවපාතනය වේ.

සටහන : පවතින තත්ත්වයන් අනුව  $\text{N}_2\text{O}_5$ , පහත ආකාරයේ සමතුලිතකාවයේ පවතී.




නයිට්‍රොන්හි මක්සයිඩවල හැඩියන් පහත දැක්වේ.



## නයිට්‍රොස් මක්සයිඩ ( $\text{N}_2\text{O}$ )


නයිට්‍රොස් මක්සයිඩ රේඛිය (linear) අණුවක් වේ.  $250^{\circ}\text{C}$  දී විලින (molten) ඇමෝනියම් නයිට්‍රොන් ප්‍රවේශමෙන් තාප වියෝගනය කිරීමෙන් නිපදවා ගත හැකි ය. එය විෂ නො වන, ගන්ධයක් රහිත සහ රසයක් නොමැති වායුව කි.



මෙය භොදින් දන්නා නිර්වින්දකයක් (anaesthetic) වේ. සාමාන්‍යයෙන් නයිට්‍රෝ මක්සයිඩ් “සිනහ වායුව” (laughing gas) ලෙස හඳුන්වනු ලැබේ.

### නයිට්‍රෝ මක්සයිඩ් (NO)

නයිට්‍රෝ මක්සයිඩ් අතුරින් වඩාත් ම ප්‍රතිත්වියාකීලි මක්සයිඩ් නයිට්‍රෝ මක්සයිඩ් (NO) වේ. මෙහි බන්ධන පෙළ (bond order) 1/2 වන අතර, ඉලෙක්ට්‍රෝන් ඔත්තේ සංඛ්‍යාවක් සහිත අණුවක් වේ. NO අවරුණ, ඒක අවයවික වායුවක් වන අතර, එය වායුගෝලීය මක්සිජන් සමග ඉතා ඉක්මනින් ප්‍රතිත්වියා කර NO<sub>2</sub> ලබා දේ. 50% නයිට්‍රෝ අම්ලය සමග Cu ප්‍රතිත්වියාවෙන් විද්‍යාගාරය තුළ දී NO පිළියෙළ කර ගත හැක.



### නයිට්‍රෝ ඩයොක්සයිඩ් (NO<sub>2</sub>)


O<sub>2</sub> හෝ වාතය සමග NO ප්‍රතිත්වියාවෙන් NO<sub>2</sub> තිපදවා ගනී. NO<sub>2</sub> දී ඉලෙක්ට්‍රෝන් ඔත්තේ සංඛ්‍යාවක් සහිත අණුවක් වන අතර අණු 2 ක් අන්තර්ත්වියා කොට N–N බන්ධනයක් සාදයි. එමතිසා NO<sub>2</sub> එහි ද්‍රව්‍ය අවස්ථාවට යිත කළ විට ද්විඥවයික (dimeric) N<sub>2</sub>O<sub>4</sub> සාදයි. N<sub>2</sub>O<sub>4</sub> හි තාපාංකයේ දී (21.5 °C) මිශ්‍රණයෙන් 16 % ක් NO<sub>2</sub> අඩංගු වේ.




Pb(NO<sub>3</sub>)<sub>2</sub> රත් කිරීමෙන් හෝ Cu, සාන්ද නයිට්‍රෝ අම්ලය සමග ප්‍රතිත්වියාවෙන් NO<sub>2</sub> පිළියෙළ කර ගනී.



NO<sub>2</sub> ජලයෙහි දිය වී නයිට්‍රෝ අම්ලය සහ නයිට්‍රෝ අම්ල (HNO<sub>2</sub>) මිශ්‍රණයක් ලබා දේ.




HNO<sub>2</sub> අස්ථායි වන අතර උණුසුම් කිරීමේ දී නයිට්‍රෝ අම්ලය සහ නයිට්‍රෝ මක්සයිඩ් ලබා දේ.




### පොස්පරස්හි මක්සයිඩ්



පොස්පරස් වැඩිපුර මක්සිජන් තුළ දහනයෙන් පොස්පරස්(V) මක්සයිඩ් වන P<sub>4</sub>O<sub>10</sub> සැරදු.



P<sub>4</sub> සීමිත මක්සිජන් සැපයුමක් තුළ ප්‍රතිත්වියාවෙන් පොස්පරස්(III) මක්සයිඩ්, P<sub>4</sub>O<sub>6</sub>, ලබා දේ.




පොස්පරික් ඔක්සයිඩ්, ජලය සමග ප්‍රතික්‍රියාවෙන් මෙටාපොස්පරික් අම්ලය ( $\text{HPO}_3$ ) ලබා දේ. මෙය කවුදරටත් ජලය සමග ප්‍රතික්‍රියා කර ඕනෑපොස්පොරික් අම්ලය ( $\text{H}_3\text{PO}_4$ ) ලබා දේ.




### නයිටුජන්හි ඔක්සො ඇනායන සහ ඔක්සො අම්ලය

නයිටුජන්හි සියලු ම ඔක්සො අම්ල සහ ඔක්සො ඇනායනවල නයිටුජන් පරමාණුව සංයුජතාව 2 හෝ 3 දක්වයි.



නයිටුජ් අම්ලය  
( $\text{HNO}_2$ )

නයිටුයිධී  
ඇයනය






නයිට්‍රික් අම්ලය  
( $\text{HNO}_3$ )

නයිට්‍රිට්  
ඇයනය

### පොස්පරස්හි ඔක්සො අම්ල

පොස්පරස්හි ඔක්සො අම්ල ගණනාව කි. ඒවායේ උදාහරණ හා වූපන පහත දැක්වේ.




## හයිපොපොස්පරස් අම්ලය ( $H_3PO_2$ ) (Hypophosphorous acid)

බෙරියම් හයිපොපොස්පරස් දාවණයට සල්පියුරික් අම්ලය එකතු කිරීමෙන් හයිපොපොස්පරස් අම්ලය ලබා ගත හැක.



සුදු පොස්පරස්, බෙරියම් හයිබුක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් බෙරියම් හයිපොපොස්ගැස් ලබා දේ.



හයිපොපොස්පරස් අම්ලය සතුව ඔක්සිජන් පරමාණුවකට සම්බන්ධ වූ එක් හයිබුජන් පරමාණුවක් පවතින බැවින් එයට  $H^+$  ලෙස විසවනය විය හැක. මේ නිසා හයිපොපොස්පරස් අම්ලය ඒක භාෂ්මික අම්ලයක් ලෙස සැලකේ.

## චිතොපොස්පරස් අම්ලය ( $H_3PO_3$ ) (Orthophosphorous acid)

පොස්පරස් උයික්ලෝරයිඩ් ජල විවිධේනයෙන් ඕතොපොස්පරස් අම්ලය ලබා ගත හැක. මෙය පොස්පොරස් අම්ලය ලෙස ද හැඳින්වේ.  $H_3PO_3$  ද්විභාෂ්මික අම්ලයක් (එනම් එයට  $H^+$  අයන 2 ක් ලබා දිය හැක) වන අතර  $Na_2HPO_3$  වැනි ලවණ සාදයි. මෙයට තාපය සැපයීමෙන් පොස්ලින් සහ ඕතොපොස්පොරික් අම්ලය බවට වියෝගනය වේ.



## චිතොපොස්පොරික් අම්ලය ( $H_3PO_4$ ) (Orthophosphoric acid)

ඡලය සමග  $P_4O_{10}$  ප්‍රතික්‍රියාවෙන් ඕතොපොස්පොරික් අම්ලය ලබා ගත හැක. ඕතොපොස්පොරික් අම්ලය ත්‍රිභාෂ්මික අම්ලයක් වන අතර එයට ඇතායන ගණනාවක් ( $H_2PO_4^-$ ,  $HPO_4^{2-}$  සහ  $PO_4^{3-}$ ) සැකිදිය හැක. සේවියම් බයිජයිඩු පොස්පේට්,  $NaH_2PO_4$  ජලිය දාවණය දුබල ලෙස ආම්ලික ය. බයිසේවියම් හයිබුජන් පොස්පේට්,  $Na_2HPO_4$  ජලිය දාවණය දුබල ලෙස භාෂ්මික ය. උයිසේවියම් පොස්පේට්  $Na_3PO_4$ , ජලිය දාවණය පුබල ලෙස ක්ෂාරීය වේ. පොස්පරස් ජීවින්ගේ ජෛව විද්‍යාත්මක කියා සඳහා වැදගත් වන අතර අස්ථී සහ දත්තල අඩංගු ය. කැලුසියම් පොස්පේට් පොහොර වර්ගයක් ලෙස භාවිතා කරයි.

### 3.3 නයිට්‍රොන් තිර කිරීම සහ නයිට්‍රොන් වකුය

අක්‍රිය නයිට්‍රොන් වායුව ප්‍රයෝගනවත් නයිට්‍රොන් සංයෝග බවට පරිවර්තනය කිරීම “නයිට්‍රොන් තිර කිරීම” (Nitrogen fixation) ලෙස හඳුන්වයි. සමහරක් ගාකවල වූ බැක්ට්‍රීරියා මගින් නයිට්‍රොන්, ඇමෝෂියා බවට තිර කිරීම හෝ පරිවර්තනය කිරීම ස්වභාවයේ සිදු කරයි (ජෛව තිර කිරීම). විදුලි කෙටිමේ ද නයිට්‍රොන් NO බවට පරිවර්තනය කරයි (වායුගෝලීය තිර කිරීම). නයිට්‍රොන් කාර්මික ලෙස තිර කිරීම, එනම්  $NH_3$  බවට පත් කිරීම හේබර ක්‍රමය මගින් සිදු කරයි. නයිට්‍රොන් අඩංගු සංයෝග පොහොර මයක් (උදා: පොහොර, නයිට්‍රීක් අම්ල සහ නයිට්‍රීට්‍රේට්) මිනිසා විසින් සාදා ඇති අතර ස්වභාවයේ හමුවන කාබනික ද්‍රව්‍ය (උදා: ගාක සහ සතුන් තුළ වූ ප්‍රෝටීන සහ නියුක්ලයික් අම්ල) අවසානයේදී පස් සහ ජල මාරුග තුළට එකතු වේ. (ලවණ බවට පත්වීම mineralization) පස් තුළ වූ පසෙනි ජීවන්වන බැක්ටීරියා මගින් කාබනික ද්‍රව්‍ය ඇමෝෂියම් ලවණ සහ නයිට්‍රීට්‍රේට් බවට බිඳ හෙළනු ලැබේ (nitrification – නයිට්‍රීකරණය). නයිට්‍රීහාර බැක්ටීරියා (Denitrifying bacteria) මගින් ඇමෝෂියම් ලවණ සහ නයිට්‍රීට්‍රේට් බවට පරිවර්තනය කරන අතර නයිට්‍රොන් නැවත

වායුගෝලයට නිදහස් කරනු ලැබේ. (denitrification – නයිට්‍රීඩරණය) නයිට්‍රෙන් වකුයේ මූලික පියවර මේවා වේ.



## ත්‍රියාකාරකම

3.7 නයිට්‍රෙන් වකුයේ මූලික පියවරවල් විදහා දැක්වෙන ලෙස සටහනක් අදින්න.

### 3.4 කාර්මික ත්‍රියාවලින්

මෙම කොටසේ දී නයිට්‍රෙන් පදනම් කොටගත් බොහෝ වැදගත් කාර්මික ත්‍රියාවලි දෙකක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ. එනම්,

- (i) ඇමෝෂ්‍යත්වය නිෂ්පාදනය කරන හේබර ක්‍රමය
- (ii) ඇමෝෂ්‍යත්වය නයිට්‍රීක් අම්ලය නිපදවීම

#### NH<sub>3</sub> නිෂ්පාදනය සඳහා වූ හේබර ක්‍රමය

උෂ්ණත්වය ~500 °C දී සහ පිඩනය 300 atm දී අයන් (Fe) උත්ප්පේරකයක් ලෙස යොදා ගනීමින්, N<sub>2</sub> හා H<sub>2</sub> (1:3 මුළු අනුපාතය) අතර ප්‍රතිත්‍රියාවෙන් NH<sub>3</sub> වාණීජමය වශයෙන් නිෂ්පාදනය කරයි. N<sub>2</sub> හා H<sub>2</sub> අතර මෙම ප්‍රතිත්‍රියාව සමතුලිතතාවයේ පවතී.



මෙහි දී වැඩි ම NH<sub>3</sub> එලදායිතාවයක් ලබා ගත හැකි බව පෙනී ගොස් ඇත. නමුත් අඩු උෂ්ණත්වවල දී ප්‍රතිත්‍රියාවේ වේගය අඩු වේ. එසේ ම වැඩි පිඩනයක් යුතු පද්ධතියක් සකස් කිරීම ද ඉතා මිල අධික ය. එමනිසා පරිවර්තන වේගය 15-25 % පමණ වුව ද, ඉහත සඳහන් තත්ත්ව (500 °C සහ 300 atm) හාවිතා කිරීම ආර්ථික ව වැදගත් වේ.

හේබර ක්‍රමය ප්‍රධාන පියවර 3 කින් සමන්විත වේ.

1. ප්‍රතිත්‍රියක වායුන් සැපයීම සහ පිරිසිදු කිරීම
2. වායුන් සම්පිඩනය කිරීම සහ ඇමෝෂ්‍යත්වය බවට හැරවීම
3. ඇමෝෂ්‍යත්වය ප්‍රති උත්පාදනය (recovery of ammonia)

H<sub>2</sub> හි ප්‍රහවය තැබේ (හයිඩ්‍රොකාබන මිශ්‍රණයක්) වේ. වාතය ද්‍රව්‍යකරණය කිරීමෙන් (liquefaction) N<sub>2</sub> ලබා ගත හැකි ය. මෙම වායුන් පරිවර්තකයක් (converter) තුළ දී සම්පිඩනය කිරීමෙන් ලැබෙන වායු මිශ්‍රණය සිසිල් (0 °C) කිරීම සහ පිඩනය අඩු කිරීම සිදු කරනු ලැබේ. මෙමගින් ඇමෝෂ්‍යත්වය වැඩි ප්‍රමාණයක් ද්‍රව කෙරේ. ප්‍රතිත්‍රියා නො කළ වායුන් සහ ඇමෝෂ්‍යත්වය සුළු ප්‍රමාණයක් ප්‍රතිව්‍යුතුකරණය (recycle) කරනු ලැබේ.

#### නයිට්‍රීක් අම්ලය නිපදවීම

නයිට්‍රීක් අම්ලය (HNO<sub>3</sub>) ඇක්වා ගොට්ටු (aqua fortis) ලෙස හඳුන්වන අතර ඉතාමත් විඛාදකයිලි සහ තදබල පිළිස්සුම් ඇති කරන විෂ සහිත ප්‍රබල අම්ලය කි. දාවණයක 86% ට වඩා නයිට්‍රීක් අම්ලය සමන්විත වේ නම්, එය සඩුම නයිට්‍රීක් අම්ලය (fuming nitric acid) ලෙස හඳුන්වයි.

නයිට්‍රික් අමුල නිෂ්පාදනය ලේඛයේ අද පවතින රසායන ක්‍රියාවලි අතුරින් වඩාත් ම වැදගත් රසායනීක නිෂ්පාදන ක්‍රියාවලියක් වේ.

පොහොර, පුපුරණ ද්‍රව්‍ය (විශේෂයෙන්  $\text{NH}_4\text{NO}_3$ ) සහ අනෙකුත් නයිට්‍රිජන් අඩ්ඡු කාබනික සංයෝග නිෂ්පාදනයට නයිට්‍රික් අමුලය භාවිතා කරයි. තව ද ලේඛ දිය කිරීමට සහ නයිලෝන් නිෂ්පාදනය සඳහා වූ ආරම්භක ද්‍රව්‍ය (precursors) පිළියෙල කිරීම සඳහා ද නයිට්‍රික් අමුලය භාවිතා කරයි.

නයිට්‍රික් අමුල නිෂ්පාදනය පියවර 3 කින් සමන්විත වේ.


### 1. වාතය භාවිතයෙන් සිදුකරන $\text{NH}_3$ හි උත්ප්‍රේරක ඔක්සිකරණය

230 °C සහ 9 atm දී, 10% ඇමෝනියා සමන්විත වාතය Pt/Rh උත්ප්‍රේරක මතින් යැවීමෙන් නයිට්‍රිජන් මානොක්සයිඩ් (NO) නිපදවා ගති.



### 2. NO, $\text{NO}_2$ බවට පරිවර්තනය


NO, ඔක්සිජන් මගින් කවදුරටත් ඔක්සිකරණය කර නයිට්‍රිජන් බියොක්සයිඩ් ලබා ගති.



උෂේණත්වය 150 °C ට අඩු අගයක පවත්වා ගත් විට,  $\text{NO}_2$  නිපදවීම වඩාත් හොඳින් සිදු වේ.

### 3. $\text{NO}_2$ , $\text{HNO}_3$ බවට පරිවර්තනය

අවසානයේ දී  $\text{NO}_2$  ජලය හෝ තනුක නයිට්‍රික් අමුලය සමග ජල විච්ඡේදනයෙන් සාන්ද  $\text{HNO}_3$  නිපදවේ.



මෙහි දී ලැබෙන අමුල දාවණය 50-60% නයිට්‍රික් අමුලය ලබා දෙන අතර සාමාන්‍යයෙන්  $\text{NO}_2$  දී සුළු වශයෙන් අඩ්ඡු වේ. මෙම දාවණය වාතය මගින් වාතනය කිරීමෙන් (blowing air) NO ඉවත් කර ගත හැකි ය.

## සාරාංශය

- 15 වන කාණ්ඩයේ මූලුද්‍රව්‍යවල අවසාන කවචයේ ඉලෙක්ට්‍රොන වින්‍යාසය  $ns^2np^3$  වේ.
- N සහ P අලෝජ් ද, As සහ Sb ලේඛාලෝජ් ද වන නමුත් Bi ලේඛයට ආවේණික ලක්ෂණ පෙන්වයි.
- වාතයෙන් 78% (පරිමාව අනුව)  $\text{N}_2$  අඩ්ඡු වේ. ද්‍රව්‍යකරණය කරන ලද වාතය භාගික ආසවනයෙන් නයිට්‍රිජන් ලබා ගති. ඇපටයිට හෝ ග්ලෝරෝ ඇපටයිට වැනි පොස්පරස් නිධිවලින් පොස්පරස් ලබා ගත හැකි ය.
- විෂ සහිත, සුදු පොස්පරස්  $\text{P}_4$  හි හැඩා වතුස්තලිය වේ.
- $\text{HNO}_2$  සහ  $\text{HNO}_3$  යන ඔක්සි අමුලවල, ඔක්සි ඇනායනයන් පිළිවෙළින්  $\text{NO}_2^-$  සහ  $\text{NO}_3^-$  වේ.

- අතිය නයිට්‍රෝන් වායුව, නයිට්‍රෝන් අඩංගු ප්‍රයෝගනවත් සංයෝගයක් බවට පරිවර්තනය “නයිට්‍රෝන් තිර කිරීම” ලෙස හඳුන්වයි.
- $\text{N}_2$  සහ  $\text{H}_2$ , අයන් ( $\text{Fe}$ ) උත්මේරක හමුවේ,  $500^{\circ}\text{C}$  දී සහ  $300 \text{ atm}$  පිඩිනයක් යටතේ ප්‍රතික්‍රියා කරවීමෙන්  $\text{NH}_3$  වාණිජමය වශයෙන් නිපදවේ.
- $\text{NH}_3$  වාතයේ ඔක්සිකරණය කිරීමෙන් නයිට්‍රෝන් අමුලය නිපදවා ගත හැක.



## අරමුණු

මෙම පාඨම අවසානයේදී පහත දැනු කිරීමට ඔබට හැකි විය යුතුයි.

- නයිට්‍රෝන් සහ පොස්පරස්හි පැවැත්ම සහ නිස්සාරණය විස්තර කිරීමට.
- 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යවල හොතික ගුණ විශේෂයෙන් ද්‍රව්‍යක, තාපාංක, විද්‍යුත් සාණතාවය සහ ප්‍රථම අයනීකරණ වින්තය පිළිබඳව විස්තර කිරීමට.
- 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය හෝ ඒවායේ අයනයන්හි ඉලෙක්ට්‍රෝන වින්තයන් දිවීමට.
- 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්හි හයිඩුයිඩ්, හේලයිඩ් සහ ඔක්සයිඩ්වල ප්‍රතික්‍රියා පිළිබඳව විස්තර කිරීමට.
- නයිට්‍රෝන් වතුයේ අඩංගු පියවර විස්තර කිරීමට.
- ඇමෝනියා නිෂ්පාදනයෙහි අඩංගු පියවර විස්තර කිරීමට.
- නයිට්‍රෝන් අමුල නිෂ්පාදනයෙහි අඩංගු පියවර විස්තර කිරීමට.

## වියාකාරකම

- 
- 3.8 නයිට්‍රෝන් සහ එහි සංයෝගයන්හි ප්‍රයෝගන කිහිපයක් ලැයිස්තු ගත කරන්න.
- 3.9 -3 සිට +5 දක්වා වූ සියලු ම ඔක්සිකරණ අංක නයිට්‍රෝන් පෙන්වයි. එක් එක් ඔක්සිකරණ අවස්ථාව සඳහා උදාහරණය බැඳීන් දෙන්න.
- 3.10  $\text{N}_2\text{O}_3$ ,  $\text{NO}_2$  සහ  $\text{N}_2\text{O}_4$  හි සම්පූර්ක්ත ආකාර (resonance forms) ඇද දක්වන්න.
- 3.11 “නයිට්‍රෝන් තිර කිරීම” යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?
- 3.12 නයිට්‍රෝන් තිර කිරීම සඳහා වූ ප්‍රධාන ක්‍රම 3 මොනවා ද?
-

## 4. 16 වන කාණ්ඩයේ මූලදුව්‍ය

O
S
Se
Te
Po

### හැඳින්වීම

මෙම පාඨමේ දී, ඔක්සිජන් හා සල්ගර් වෙත විශේෂ අවධානයක් යොමු කරමින්, 16 වන කාණ්ඩයේ මූලදුව්‍යයන්හි හෝ ඔක්සිජන් පවුලේ මූලදුව්‍ය ගණ සහ ප්‍රතික්‍රියා පිළිබඳ අපි සාකච්ඡා කරන්නෙමු. මෙම මූලදුව්‍ය "chalcogens" යන නමින් ද හඳුන්වයි. ඔබ දැන්නා පරිදි, 1, 2, 13, 14 සහ 15 වන කාණ්ඩයෙන්හි මූලදුව්‍ය මගින් ඇති කරනු ලබන ඔක්සයිඩ් පිළියෙළ කිරීම සහ ප්‍රතික්‍රියා පිළිබඳව අප දැනටමත් සාකච්ඡා කර ඇත. මෙම පවුල ඔක්සිජන් (O), සල්ගර් (S), සෙලිනියම් (Se), ටෙලුරියම් (Te) සහ පොලෝනියම් (Po) යන මූලදුව්‍යවලින් සමන්වීත වේ. මෙම කාණ්ඩයේ එක ම පුරුණ ලෝහය පොලෝනියම් පමණක් වන අතර එය විකිරණයිලි වේ. Te අර්ථ ලෝහයක් වන අතර එය අර්ථ සන්නායකයක් ලෙස ද ක්‍රියා කරයි. ඔක්සිජන්, සල්ගර් සහ සෙලිනියම් අලෝහ වේ. 16 වන කාණ්ඩයේ මූලදුව්‍යයන්හි පොයු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය  $ns^2np^4$  වන අතර ඔක්සිකරණ අවස්ථා -2 සිට +6 දක්වා පුළුල් පරාසයක විනිදි පවතී. ඔක්සිජන්හි සාමාන්‍ය ඔක්සිකරණ අවස්ථාව -2 වන නමුත්,  $NaO_2$  සහ  $KO_2$  වැනි සුපරමක්සයිඩ් වල ඇති ඔක්සිජන්හි ඔක්සිකරණ අවස්ථාව -1/2 වේ. සල්ගර් ද  $S^{2-}$  අයනය සාදන අතර මෙම ද්වීඥැනායනික අයනය සඳීමේ නැඹුරුතාව කාණ්ඩය ඔහ්සේ පහළට යත්ම අඩු වේ. සල්ගර් උපරිම ඔක්සිකරණ අවස්ථාව ලෙස  $SO_4^{2-}$  වැනි අයනයන්හි වූ +6 අවස්ථාව පෙන්වයි. කාණ්ඩය ඔහ්සේ පහළට යත්ම ලවණ්‍යන්හි දාව්‍යතාවය අඩු වේ. තාපාංකය සහ ද්‍රව්‍යංකය පහත අනුපිළිවෙළට  $O < S < Se < Te$  අනුව වැඩි වේ. උපරිම විද්‍යුත් සාණනා අගය වන 3.5 ඔක්සිජන් මගින් පෙන්වයි. සාමාන්‍යයන්  $O > S > Se > Te$  යන අනුපිළිවෙළට අනුව මෙම මූලදුව්‍යයන්හි ප්‍රතික්‍රියාකීලිත්වය අඩු වේ.

ප්‍ර:  $SO_2$  හි ඇති සල්ගර්හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න.

පි: ඔක්සිජන්හි ඔක්සිකරණ අංකය -2 නම්  $O = S = O$  හි S හි ඔක්සිකරණ අංකය +4 වේ.

$$S \text{ හි } \text{ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය } = 1s^2, 2s^2 2p^6, 3s^2 3p^4$$

$$S^{4+} \text{ හි } \text{ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය } = 1s^2, 2s^2 2p^6, 3s^2 3p^0$$

(3p කාසිකයෙන් ඉලෙක්ට්‍රෝන 4 ක් ඉවත් වේ.)

**4.1 වගව :** 16 වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්හි සමහරක් ගණ  
(බහුලව නො පවතින ඔක්සිකරණ අංක වරහන් තුළ දී ඇත)

මූලද්‍රව්‍ය	ඉලක්ටෝන් වින්‍යාසය	මක්සිකරණ අවස්ථා	ද්‍රව්‍යාකය / °C	තාපාකය / °C	විද්‍යුත් සාණකාවය
O	[He]2s <sup>2</sup> 2p <sup>4</sup>	-2, -1, (-1/2), (+2)	-219	-183	3.5
S	[Ne]3s <sup>2</sup> 3p <sup>4</sup>	-2, (+2), +4, +6	115	445	2.5
Se	[Ar]3d <sup>10</sup> 4s <sup>2</sup> 4p <sup>4</sup>	+2, +4, +6	217	685	2.4
Te	[Kr]4d <sup>10</sup> 5s <sup>2</sup> 5p <sup>4</sup>	+2, +4, +6	450	1390	2.1
Po	[Xe]4f <sup>14</sup> 5d <sup>10</sup> 6s <sup>2</sup> 6p <sup>4</sup>	+2, +4	254	962	2.0

## 4.1 පැවැත්ම සහ නිස්සාරණය

### මක්සිජන්

පාලීවි වායුගෝලයේ දෙවනුවට බහුල ව පවතින වායුව වන්නේ මක්සිජන් ය (පරිමාව අනුව 20%). මෙය දුට වාතය භාගික ආසවනයෙන් කාර්මික ව නිපදවාගනු ලැබේ. මෙය අවරුණ අගන්ද වායුව කි. මක්සිජන්වලට  $^{16}_8\text{O}$ ,  $^{17}_8\text{O}$  සහ  $^{18}_8\text{O}$  ලෙස ස්ථායී සමස්ථානික 3 ක් පවතී. මක්සිජන්, පහත දී ඇති පරිදි බහුරුපී ආකාර (allotropic forms) දෙකක් පෙන්වයි.

- (i) බධිමක්සිජන් ( $\text{O}_2$ ) - (දුට සහ සන අවස්ථාවේ දී නිල් පැහැති)
- (ii) ඕසේන් ( $\text{O}_3$ ) - (ලා නිල් පැහැති වායුව කි).

පාලීවි කබොලේහි වඩාත් බහුල මූලද්‍රව්‍යය මක්සිජන් ය. මෙය බර අනුව පාලීවි කබොලෙන් 46% ක් පමණ වන අතර වැඩි ප්‍රමාණයක් සිලිකේට ලෙස පවතී. ගාක සහ සත්ත්ව ජ්විත සඳහා මක්සිජන් අත්‍යාවශ්‍ය වන අතර ප්‍රහාසනය්ලේඛනය මගින් මෙය ස්වාධාවික ව ජනනය කෙරේ.

### ත්‍යාකාරකම

4.1 ප්‍රහාසනය්ලේඛනය සඳහා කුලිත සමිකරණ ලියන්න.

පහත කුම මගින් විද්‍යාගාරයේ දී මක්සිජන් නිපදවිය හැකි ය.


1. පොටැසියම් ප්‍රමුණගන්ව (KMnO<sub>4</sub>) රත් කිරීමෙන්



2. පොටැසියම් නයිටෝටිව් (KNO<sub>3</sub>) රත් කිරීමෙන්





3. PbO<sub>2</sub>, HgO හෝ AgO වැනි ලෝහ ඔක්සයිඩ් රත් කිරීමෙන්



4. පොටැසියම් ක්ලෝරේටි (KClO<sub>3</sub>) රත් කිරීමෙන්




සමහර අවස්ථාවල දී MnO<sub>2</sub> උත්ප්පේරකයක් ලෙස භාවිතා කරයි.



**4.1 රුපය:** විද්‍යාගාරයේ දී ඔක්සිජන් නිෂ්පාදනය<sup>8</sup>

**ආ :** KMnO<sub>4</sub>, K<sub>2</sub>MnO<sub>4</sub> සහ KClO<sub>3</sub> යන ඒවායේ ව්‍යුහයන් අදින්න.

**ඇ :**






క్రియాకారకమ

4.2  $\text{KMnO}_4$ ,  $\text{K}_2\text{MnO}_4$  සහ  $\text{MnO}_2$  හි Mn වල මක්සිකරණ අංකයන් නිර්ණය කරන්න.



## മിസ്യൻ (ലൈറ്റ്‌ഫോൺ)

ඩිසේර්න්වලට එයට ම ආවේණික වූ ප්‍රබල ගන්ධයක් පවතින අතර  $0.01 \text{ ppm}$  වැනි අඩු සාන්දුල පවා මිනිස් නාසයට හඳුනා ගත හැකි ය. බයිඩක්සිජන් ( $\text{O}_2$ ) මෙන් නොව ඩිසේර්න් පාරඥීජ්-තු ව්‍යුම්ලකය (diamagnetic) සහ වඩාත් ප්‍රතික්වියායිලි තිකෝර්ණාකාර හැඳයක් සහිත වන අතර බන්ධන කේරුණය  $116.5^{\circ}$  වේ. බන්ධන දෙක ම  $128 \text{ pm}$  පමණ වන එක ම දිගකින් යුත්තය. ඩිසේර්න්හි සම්පූද්‍යක්ත ආකාර 2 ක් පහත දී ඇත. මධ්‍ය ඔක්සිජන් මත වූ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය තැමුණු (bent) සංයෝගයක් ඇති කරයි.

## O<sub>3</sub> ହି ଲ୍ୟାଙ୍କରୀ



ඩිසෝෆ්න්, ස්ටරොෂ්පෝහී (stratosphere) ඇති ඉතා වැළගත් අණුවක් වන අතර එය පහත සඳහන් ලෙස නිපදවා ගනී. මක්සිජන් ප්‍රභා විවිධේනයෙන් මක්සිජන් මුක්කා බණ්ඩක (radicals)  $O^{\cdot}$  දෙකක් ජනනය වේ. මෙය මක්සිජන් අණුවක් සම්ග සම්බන්ධ වී ඩිසෝෆ්න් ඇති කරයි.




କବିତା

සල්ගර් ස්වභාවික ව ආකාර කිහිපයකින් පවතී.


- (i) සාමාන්‍යයෙන් භුගතව ඇති නිදහස් මූලධාරී
  - (ii) සල්ලේට ලෙස උදා: ජප්සම්,  $\text{CaSO}_4 \cdot 2\text{H}_2\text{O}$
  - (iii) සල්ලේට ලෙස උදා: පයිරයිටිස් ( $\text{FeS}_2$ ), ගැලීනා ( $\text{PbS}$ ), සිනලබර් ( $\text{HgS}$ ), සින්ක් බිලෙන්ඩ් ( $\text{ZnS}$ )

සල්ගර බහුරුපී ආකාර ගණනාවක් පෙන්වයි. තාපාංකයේ දී ( $444^{\circ}\text{C}$ ) සල්ගර වාශ්පය  $\text{S}_6$  (30%),  $\text{S}_7$  (40%) සහ  $\text{S}_8$  (20%) සමන්විත වන අතර  $\text{S}_2$ ,  $\text{S}_4$  සහ  $\text{S}_5$  ද සූල් ප්‍රමාණයක් අඩංගු වේ. සල්ගර තද කහ පැවැති සනයක් වන අතර කාබනික දාවකවල දිය වේ. මෙය කාමර උෂ්ණත්වයේ දී ප්‍රතිස්ථිරිකරණය (recrystallization) කිරීමෙන් මට්ටු හැඩති (crown shape)  $\text{S}_8$  අණු ලෙස ඔකාරෝමහික (orthorhombic, රෝම්බික) සල්ගර ඇති වේ.



සල්ගර හි අනෙක් ආකාරය "ඒකානති සල්ගර" (monoclinic) වන අතර එය වැඩි උෂ්ණත්ව වල දී ( $96^{\circ}\text{C}$  ට ඉහළ) ලැබේ. මෙම ආකාර දෙක අතර ප්‍රධානත ම වෙනස වන්නේ, මට්ටු හැඩති අණු ඇසිරි ඇති ආකාරය යි.

කාමර උෂ්ණත්වයේ දී "ඒකානති" ආකාරය සෙමින් "රෝම්බිකිය" ආකාරය බවට පත් වේ. ඔක්සිජන් මෙන් නොව සල්ගර සාන්ද අම්ල සහ භූම් සමග ප්‍රතික්‍රියා කරයි. සාන්ද  $\text{HNO}_3$  සහ  $\text{H}_2\text{SO}_4$  මගින් පහත සඳහන් ලෙස සල්ගර ඔක්සිකරණය කළ හැකි ය.



සල්ගර, ප්‍රබල ස්ජාරයක් තුළ දී සෙමින් ද්‍රවණය වී සල්ගයිඩ සහ සල්ගයිට මිශ්‍රණයක් ලබා දේ.



## 4.2 16 වන කාණ්ඩයෙහි මූලද්‍රව්‍යයන්හි සංයෝග


මක්සයිඩ්, පෙරොක්සයිඩ් සහ සුපර්මක්සයිඩ්

මක්සයිඩ්

බොහොමයක් මූලද්‍රව්‍ය මක්සයිඩ් සමග එකතු වී මක්සයිඩ් ඇති කරයි. මක්සයිඩ් වර්ග හතරක් පවතී.

### 1. භාෂ්මික මක්සයිඩ්


ප්‍රබල විද්‍යුත් දන ලෝහ, අයනික මක්සයිඩ් ඇති කරන අතර මේවා ජලයේ දිය වී භාෂ්මික දාවණ ලබා දේ.



ලදාහරණයක් ලෙස 1 වන සහ 2 වන කාණ්ඩවල මූලද්‍රව්‍ය භාෂ්මික මක්සයිඩ් ඇති කරයි.

### 2. ආම්ලික මක්සයිඩ්

අලෝහ මක්සයිඩ් සාමාන්‍යයෙන් ආම්ලික වේ.



ලදා:  $\text{CO}_2$ ,  $\text{SO}_3$ ,  $\text{P}_2\text{O}_5$ ,  $\text{As}_2\text{O}_5$  ආම්ලික මක්සයිඩ් වේ.

### 3. උහයගුණී මක්සයිඩ්

Al සහ Zn වැනි විද්‍යුත් දනතාවය අඩු ලෝහ උහයගුණී මක්සයිඩ් ලබා දෙන අතර මේවා ආම්ලික සහ භාෂ්මික ගුණ දෙක ම පෙන්වයි.  $\text{Al}_2\text{O}_3$ ,  $\text{ZnO}$ ,  $\text{Sb}_2\text{O}_3$ ,  $\text{MnO}_2$ ,  $\text{Cr}_2\text{O}_3$  සහ  $\text{PbO}$  උහයගුණී මක්සයිඩ් සඳහා උදාහරණ වේ.

### 4. උදාසීන මක්සයිඩ්

නයිට්‍රික් මක්සයිඩ් ( $\text{NO}$ ),  $\text{CO}$  සහ  $\text{N}_2\text{O}$  උදාසීන මක්සයිඩ් ලෙස සැලකිය හැකි ය.

**පෙරොක්සයිඩ්**

ස්ථාර ලෝහ සහ ස්ථාරීය පාංශු ලෝහ, පෙරොක්සයිඩ් අයන ( $\text{O}_2^{2-}$ ) සමග ලෝහ පෙරොක්සයිඩ් ඇති කරයි. මෙම ලෝහ පෙරොක්සයිඩ් අම්ල හෝ ජලය සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් ( $\text{H}_2\text{O}_2$ ) ලබා දේ.  $\text{H}_2\text{O}_2$  යනු ප්‍රබල මක්සිකාරකය කි.


**සුපර්මක්සයිඩ්**

Na, K සහ Cs වැනි බොහොමයක් විද්‍යුත් දන ලෝහ,  $\text{O}_2^-$  අයනය සහිත සුපර්මක්සයිඩ් ඇති කරයි.  $\text{KO}_2$ , ජලය සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කර  $\text{H}_2\text{O}_2$  සහ  $\text{O}_2$  ලබා දේ.



### මක්සයිඩ පිළියෙල කිරීම

S, Se, Te සහ Po යන මූලදුවා, MO<sub>2</sub> සහ MO<sub>3</sub> ආකාරයේ මක්සයිඩ සාදයි. සල්ගර වාතයේ දහනය වූ විට, SO<sub>3</sub> ස්වල්පයක් සමග සල්ගර බියෝක්සයිඩ (SO<sub>2</sub>) ලබා දේ.




විද්‍යාගාරයේ දී සල්ගර බියෝක්සයිඩ නිපදවනු ලබන්නේ,


- (i) කොපර් සහ සාන්ද සල්ගියුරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවෙන්,



- (ii) සල්ගය (SO<sub>3</sub><sup>2-</sup>) හෝ ඔයිසල්ගය/හයිඩ්‍යුජ්‍යාන් සල්ගය (HSO<sub>3</sub><sup>-</sup>) සමග අම්ලයක් ප්‍රතික්‍රියා කරවීමෙන්,




සල්ගර බියෝක්සයිඩ ජලයේ දිය වී සල්ගියුරස් අම්ලය ලබා දේ.




සල්ගියුරික් අම්ල නිෂ්පාදනයේ දී සල්ගර බියෝක්සයිඩ හාවිතා කෙරේ.

උත්ප්‍රේරකයක් නොමැති විට දී SO<sub>2</sub> සහ O<sub>2</sub> අතර ප්‍රතික්‍රියාව ඉතා සෙමෙන් සිදු වේ. කෙසේ නමුදු ජ්ලැටිනම් උත්ප්‍රේරකයක් සහිත ව ඉහළ උෂ්ණත්වයේ දී (500 °C) ප්‍රතික්‍රියාව ඉතා සිසුව සිදු වන අතර 98% SO<sub>3</sub> ලබා දේ.



සල්ගර චෝක්සයිඩ පිළියෙල කරගත හැක්කේ,

- (i) අයන(III) සල්ගෝට [Fe<sub>2</sub>(SO<sub>4</sub>)<sub>3</sub>] රත් කිරීමෙන්,





(iii) සෞඛ්‍යම් බයිසල්ගේට/හයිටුන් සල්ගේට තාප විවෝදනයෙන්,

(a) විෂ්ලනය මගින්




(b) බිඳීමෙන් (cracking)




### සල්ගරහි මක්සො අමුල

සල්ගර, සල්ගර බියෝක්සයිඩ් (SO<sub>2</sub>) සහ සල්ගර වූයෝක්සයිඩ් (SO<sub>3</sub>) ලෙස ප්‍රධාන ඔක්සයිඩ් දෙකක් ලබා දේ. මෙම ඔක්සයිඩ් ජලයේ දිය වී සල්ගියුරස් අමුලය (H<sub>2</sub>SO<sub>3</sub>) සහ සල්ගියුරික් අමුලය (H<sub>2</sub>SO<sub>4</sub>) ලබා දේ. H<sub>2</sub>SO<sub>3</sub> සහ H<sub>2</sub>SO<sub>4</sub> යනු සාමාන්‍යයෙන් සල්ගර හි දැකිය හැකි ඔක්සො අමුල වේ.



සල්ගරහි ඔක්සො අමුල කිහිපයක් පහත දී ඇත.

1. H<sub>2</sub>SO<sub>2</sub> හයිපොසල්ගියුරස් අමුලය
2. H<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub> තයෝ සල්ගියුරික් අමුලය
3. H<sub>2</sub>S<sub>2</sub>O<sub>7</sub> පයිරෝසල්ගියුරික් අමුලය
4. H<sub>2</sub>S<sub>2</sub>O<sub>8</sub> පෙරෝක්සොබයිසල්ගියුරික් අමුල හෝ බයිතයෝනික් අමුලය



### 4.3 සල්ගර හි වැදගත් සංයෝග කිහිපයක්

මෙම කොටසේ දී කාර්මිකව වැදගත් වන සල්ගුරික් අම්ලය, තයෝසල්ගේට සහ හයිඩ්ජ් සල්ගුරික් අම්ලය පිළිබඳව සලකා බලමු.

#### සල්ගුරික් අම්ලය ( $H_2SO_4$ ) නිෂ්පාදනය

ලොව විශාලතම රසායනික ක්‍රියාවලිය සල්ගුරික් අම්ල නිෂ්පාදනය වේ. උදාහරණයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ සැම වසරකටම මිලියන රොන් 10 ට අධික සල්ගර ප්‍රමාණයක් සල්ගුරික් අම්ලය බවට පරිවර්තනය කරනු ලැබේ. සංවර්ධිත රටවල් සල්ගුරික් අම්ලය විශාල ප්‍රමාණයක් භාවිතා කරනු ලබන අතර, එය රටෙහි ආර්ථිකයේ ප්‍රමාණය විදහා දක්වන මිණුමක් වේ.

සල්ගුරික් අම්ලය වාණිජව නිෂ්පාදනය කරන ප්‍රධාන ක්‍රියාවලි දෙකක් ඇත.

- (a) ස්පර්ශ කුමය (Contact Process)
- (b) රුයම් කුට්ඨර කුමය (Lead Chamber Process)


#### ස්පර්ශ කුමය

මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා 3 කි.

1. සල්ගර බියොක්සයිඩ් (SO<sub>2</sub>) නිපදවීම සඳහා සල්ගර දහනය කිරීම.
2. සල්ගර බියොක්සයිඩ් සහ ඔක්සිජින් මගින් සල්ගර චුයොක්සයිඩ් (SO<sub>3</sub>) නිපදවීම.
3. සල්ගර චුයොක්සයිඩ්, සල්ගුරික් අම්ලය බවට පරිවර්තනය.

#### සල්ගර බියොක්සයිඩ් පිළියෙළ කිරීම.


සල්ගර වාතයේ දහනය කිරීමෙන් සල්ගර බියොක්සයිඩ් නිපදවා ගනු ලැබේ.



දහන කුවීරය තුළට යැවීමට පෙර වාතය වියලි තත්ත්වයට පත් කිරීමක් සිදු වේ. දව සල්ංචර දහන කුවීරය තුළට විදිනු (spray) ලැබේ. ඉහත ප්‍රතික්‍රියාව තාපදායක ( $\Delta H = -296 \text{ kJ mol}^{-1}$ ) වන අතර නිදහස් කරනු ලබන ගක්තිය මූල්‍ය ක්‍රියාවලිය ම පවත්වාගෙන යැම සඳහා ප්‍රමාණවත් වේ.


## සල්ංචර ච්‍රෝක්සයිඩ් නිෂ්පාදනය

උත්ප්‍රේරකයක් ලෙස  $\text{V}_2\text{O}_5$  ඇති විට  $\text{SO}_2$ ,  $\text{O}_2$  සමග ප්‍රතික්‍රියා කර  $\text{SO}_3$  නිෂ්පාදනය කරයි.




## $\text{SO}_3$ , $\text{H}_2\text{SO}_4$ බවට පරිවර්තනය කිරීම

සල්ංචර ච්‍රෝක්සයිඩ් ජලයේ තොදින් දිය නොවේ. සල්ංචර ච්‍රෝක්සයිඩ් සහ ජලය අතර ප්‍රතික්‍රියාව ප්‍රවන්න් වන අතර සල්ංචියුරික් දුමාරය විබාදක වාෂ්පයක් ලෙස නිපදවයි. එමතිසා  $\text{SO}_3$  සාන්ද සල්ංචියුරික් අම්ලය මතින් යැවීමෙන් බයිසල්ංචියුරික් අම්ලය අඩංගු "මලියම්" (oleum) හෝ "සඩුම සල්ංචියුරික් අම්ලය" නිපදවයි. මෙය "පයිරෝසල්ංචියුරික් අම්ලය" ලෙස ද හඳුන්වයි.




පයිරෝසල්ංචියුරික් අම්ලය, ජල විවිධීනයෙන් සල්ංචියුරික් අම්ලය ලබා දේ.



## ර්යම් කුවීර කුමය


මෙම කුමයේ දී භාවිතා වන උත්ප්‍රේරකය නයිල්‍රික් ඔක්සයිඩ් (NO) වේ. ප්‍රතික්‍රියා කුවීරය තුළට  $\text{SO}_2$ ,  $\text{NO}_2$  වායුව සහ පුමාලය මිශ්‍රණයක් යවනු ලැබේ. සල්ංචියුරික් අම්ල නිෂ්පාදනයට මූල්‍ය ප්‍රතික්‍රියා පහත සඳහන් ලෙස සාරාංශ ගත කළ හැක.



## සල්ංචියුරික් අම්ලයේ ගුණ සහ ප්‍රතික්‍රියා


සල්ංචියුරික් අම්ලය අවර්ණ, දුස්සාවී දවය කි. සල්ංචියුරික් අම්ලය ජලය කෙරෙහි අධික ආකර්ෂණයක් දක්වන අතර එය විෂලකාරකයක් ලෙස විශේෂයෙන් ම වායුන් වියලීම සඳහා ( $\text{N}_2$ ,  $\text{O}_2$ ,  $\text{Cl}_2$  සහ  $\text{SO}_2$ ) භාවිතා වේ.  $\text{H}_2\text{SO}_4$ , ජලය සමග ප්‍රතික්‍රියාවෙන් තාපය විශාල ප්‍රමාණයක් නිදහස් කරන බැවින් සාන්ද  $\text{H}_2\text{SO}_4$  ට ජලය එකතු කිරීම නො කළ යුතු වේ. තනුක සල්ංචියුරික් අම්ලය පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය වූ විට සාන්ද සල්ංචියුරික් අම්ල ප්‍රමාණයක් ජලයට එකතු කිරීම කළ යුතු ය.

පහත සඳහන් ලෙස සමහරක් කාබනික සංයෝග විෂලනය සඳහා සල්ංචියුරික් අම්ලය භාවිතා කරනු ලැබේ.



සාන්ද සල්භියුරික් අම්ලය විශේෂයෙන් ම රත් කළ විට, ප්‍රබල ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. එය C, S සහ P වැනි අලෝහ පිළිවෙළින් CO<sub>2</sub>, SO<sub>2</sub> සහ H<sub>3</sub>PO<sub>4</sub> බවට ඔක්සිකාරණය කරයි. එමෙන් ම කොපර, සිල්වර සහ ම'කර වැනි ලෝහයන් ද ලෝහ සල්ගේට බවට ඔක්සිකාරණ කරයි. බොහෝ ලෝහ සල්ගේට ජලයේ දිය වන නමුත්, PbSO<sub>4</sub>, BaSO<sub>4</sub> සහ SrSO<sub>4</sub> ජලයේ අදාව්‍ය වේ.

සල්ගේට වල තාපස්ථාධිකාවය ලෝහයේ විද්‍යුත් දනතාවය මත රඳා පවතී. 1 වන කාණ්ඩය සහ 2 වන කාණ්ඩවල ලෝහ සල්ගේට තාපස්ථාධි වේ. බැර ලෝහයන්හි සල්ගේට රත් කිරීමේ දී සාමාන්‍යයෙන් SO<sub>3</sub> තිදුහස් කෙරේ.




### සල්භියුරික් අම්ලයේ ප්‍රයෝගන


- පොහොර නිෂ්පාදනය සඳහා උදා: සුපරපොස්පේට් සහ (NH<sub>4</sub>)<sub>2</sub>SO<sub>4</sub>)
- ලෝහ නිධි වලින් ලෝහ නිස්සාරණය සඳහා
- කඩාසී නිෂ්පාදනය සඳහා
- ක්ෂාලක (detergents) පිළියෙළ කිරීම සඳහා
- නින්ත සහ වර්ණක පිළියෙළ කිරීම සඳහා
- බැටරිවල විද්‍යුත් විවිධේද්‍යය ලෙස
- විද්‍යාගාර ප්‍රතිකාරකයක් ලෙස

## 4.4 තයෝසල්භියුරික් අම්ලය සහ තයෝසල්ගේට

තයෝසල්භියුරික් අම්ලය (H<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub>) සහ සල්භියුරික් අම්ලය (H<sub>2</sub>SO<sub>4</sub>) අතර වෙනස වනුයේ H<sub>2</sub>SO<sub>4</sub> අම්ලයේ S=O බන්ධනය වෙනුවට තයෝසල්භියුරික් අම්ලයේ S=S බන්ධනයක් පවතී. H<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub>, ඔක්සිජන් සංයෝගය වන H<sub>2</sub>SO<sub>4</sub> හි සල්ගර සමාකාරය (analogue) බව සිහි තබා ගත යුතු ය. එමතිසා එවැනි සංයෝගයක් නම් කිරීමේ දී “තයෝ” (thio) යන පදය නමට කළින් යොදා ගනී.



ඉ: ඔක්සිජන් සහ සල්ංචර් හා සම්බන්ධ පහත යුගලයන් නම් කරන්න.




ඩ: (i) සල්ලේට සහ තයෝසල්ලේට (ii) යුරියා සහ තයෝයුරියා




## ත්‍රියාකාරකම

4.10  $\text{S}_2\text{O}_3^{2-}$  අයනයෙහි S වල ඔක්සිකරණ අවස්ථාව නිර්ණය කරන්න.


කාමර උෂ්ණත්වයේ දී සල්ගූරස් අම්ලය  $\text{H}_2\text{SO}_3$  ජලයේ අදාවාව වේ. ජලීය දාවනයක් S සහ  $\text{SO}_2$  බවට වියෝගනය වේ.



තයෝසල්ලේට ලවනය ආම්ලිකරණය කිරීමෙන් තයෝසල්ගූරස් අම්ලය ( $\text{H}_2\text{S}_2\text{O}_3$ ) පිළියෙළ කර ගත හැකිය.



S, සේය්බියම් සල්ංයිට ( $\text{Na}_2\text{SO}_3$ ) දාවනයක් සමඟ නැව්වීමෙන්  $\text{Na}_2\text{S}_2\text{O}_3$  පිළියෙළ කර ගත හැකිය.



තයෝසල්ලේට ඔක්සිභාරකයක් වන අතර ප්‍රමාණාත්මක විශ්ලේෂණයේ දී අයඩින් සාන්දුණය නිර්ණය කිරීමට හාවිතා කරයි. පහත සඳහන් ලෙස  $\text{I}_2$ , අයඩිඩ් බවට ඔක්සිභාරණය වන විට  $\text{S}_2\text{O}_3^{2-}$ , ටෙටරාසල්ලේට ඇැනායනය ( $\text{S}_4\text{O}_6^{2-}$ ) බවට ඔක්සිකරණය වේ.




## 4.5 හයිඩ්ජන් සල්ංයිට ( $\text{H}_2\text{S}$ )

හයිඩ්ජන් සල්ංයිට අවර්ණ, විෂ සහිත වායුව කි. මෙහි විෂ නාභකය (antidote) ලෙස ක්ලෝරීන් වායුව හාවිතා කළ හැක. මෙය කුණු බිත්තර ගැඹුක් සහිත වන අතර වාතයට වඩා බරින් වැඩි ය. මෙහි තාපාංකය  $-60^\circ\text{C}$  වන අතර ඔක්සිජන් සමාකාරය ( $\text{H}_2\text{O}$ ) කාමර උෂ්ණත්වයේ දී දුවයක් වේ. ජලයෙහි වැඩි තාපාංකයට ( $100^\circ\text{C}$ ) ජේතු වන්නේ, ජල අණු අතර පවත්නා ප්‍රබල හයිඩ්ජන්

බන්ධන සැදීමේ හැකියාවයි. ජලීය දාවණයේ දී  $\text{H}_2\text{S}$  දුබල අම්ලයක් වේ. විද්‍යාගාරයේ දී, කිප්ස් උපකරණය (Kipp's apparatus) හාවිතයෙන්  $\text{H}_2\text{S}$  පිළියෙළ කරනු ලබන අතර මෙහි දී  $\text{FeS}$  මතට තනුක හයිඩුජන් ක්ලෝරයිඩ් බ්‍රෝන් වශයෙන් එකතු කරනු ලැබේ.




ක්‍රාරයක් තුළ  $\text{H}_2\text{S}$  දිය වී සල්ගයිඩ් සහ හයිඩුජන් සල්ගයිඩ් ලබා දේ.



### හයිඩුජන් සල්ගයිඩ් ඔක්සිකාරකයක් ලෙස


ඉහත කොටසේ දී  $\text{H}_2\text{S}$  ඔක්සිහාරකයක් ලෙස ක්‍රියාකරන ප්‍රතික්‍රියා සමහරක් පිළිබඳව අඩි සලකා බැඳුවෙමු. මම ප්‍රතික්‍රියාවල දී සල්ගයිඩ් අයනය සල්ගර බවට ඔක්සිකරණය විය. එමෙන්ම  $\text{H}_2\text{S}$  ඔක්සිකාරකයක් ලෙස ද හාවිතා කළ හැකි බව සැලකිය යුතු අතර මෙහි දී  $\text{H}^+$  අයන හයිඩුජන් බවට ඔක්සිහරණය වේ. උදාහරණයක් ලෙස සෝඩියම් මගින්  $\text{H}_2\text{S}$  ඔක්සිහරණය කර හයිඩුජන් සහ සෝඩියම් සල්ගයිඩ් ලබා දේ.



### හයිඩුජන් සල්ගයිඩ් ඔක්සිහාරකයක් ලෙස

$\text{H}_2\text{S}$  හොඳ ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරයි. සමහරක් උදාහරණ පහත ලැයිස්තු ගත කොට ඇත.

1.  $\text{H}_2\text{S}$  මගින් ක්ලෝරීන්, ක්ලෝරයිඩ් අයන බවට ඔක්සිහරණය කිරීම.




2.  $\text{H}_2\text{S}$  මගින් සල්ගූරික් අම්ලය,  $\text{S}$  සහ  $\text{SO}_2$  බවට ඔක්සිහරණය කිරීම. එමතිසා සාන්ද  $\text{H}_2\text{SO}_4$ ,  $\text{H}_2\text{S}$  වියලීම සඳහා හාවිතා කළ නො හැක.



3. ආම්ලික දාවණයක දී, බිඩිනොෂ්මේට් අයන  $\text{Cr}^{3+}$  බවට ඔක්සිහරණය වන අතර සල්ගයිඩ් අයන  $\text{S}$  බවට ඔක්සිකරණය වේ.



4. ආම්ලික දාවණයක දී පරමැගනේට් අයන  $\text{Mn}^{2+}$  අයන බවට ඔක්සිහරණය වේ.



5. ගෙරික් අයන ගෙරස් අයන බවට ඔක්සිහරණය කළ හැක.



ගුණාත්මක විශ්ලේෂණයේදී, ලෝහ සල්ගයිඩ් අවක්ෂේප කිරීම සඳහා  $\text{H}_2\text{S}$  හාවිතා කරයි.

## සාරාංශය

- 16 වන කාණ්ඩයේ මූලුදුවා “chalcogens” නමින් හඳුන්වයි.
- පූර්ණ ලෝහය පොලෝනියම් පමණක් වන අතර  $\text{Te}$  අර්ථ ලෝහයක් ද, ඔක්සිජන්, සල්ගර් සහ සෙලිනියම් අලෝහ ද වේ.
- 16 වන කාණ්ඩයේ මූලුදුවායන්හි පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය  $ns^2np^4$  වේ. මේවා -2 සිට +6 දක්වා ඔක්සිකරණ අවස්ථාවන් පවතී.
- සාමාන්‍යයෙන් මෙම මූලුදුවාවල ප්‍රතික්‍රියාකීලිත්වය පහත අනුමිලිවෙළට අඩු වේ.  
 $\text{O} > \text{S} > \text{Se} > \text{Te}$
- පාලිටි වායුගෝලයේ දෙවනුවට බහුලතම වායුව ඔක්සිජන් වේ. එය දුව වාතය හාගික ආසවනය මගින් ලබා ගතී.
- ඔක්සිජන් ප්‍රහා විවිධේනයෙන් ඔක්සිජන් මුක්ත බණ්ඩක 2ක් ජනනය කරන අතර මේවා වෙනත් ඔක්සිජන් අණුවක් සමග එකතු වී ඕසේන්න් සාදයි.
- කාමර උෂ්ණත්වයේදී “ඒකානති” සල්ගර් ආකාරය සෙමෙන් “රොම්බසිය” ආකාරය බවට පත් වේ.
- ක්ෂාර සහ ක්ෂාරීය පාංශ ලෝහ, පෙරොක්සයිඩ් අයන,  $\text{O}_2^{2-}$  සමග ලෝහ පෙරොක්සයිඩ් සාදයි.
- සල්ගර්, සල්ගර් බියොක්සයිඩ්  $\text{SO}_2$  සහ සල්ගර් වුයොක්සයිඩ්  $\text{SO}_3$  ලෙස ප්‍රධාන ඔක්සයිඩ් දෙකක් සාදයි.
- $\text{H}_2\text{SO}_3$  සහ  $\text{H}_2\text{SO}_4$  සල්ගර්හි පොදු ඔක්සො අමුල 2 කි.
- සල්ගියුරික් අමුල නිෂ්පාදනය ලොව විශාලතම රසායනික ක්‍රියාවලිය වේ. එහි හොතික හා රසායනික ගුණ පිළිබඳව සාකච්ඡා කරන ලදී.
- සල්ගියුරික් අමුල නිෂ්පාදනයට හාවිතා කරන ප්‍රධාන ක්‍රියාවලි දෙක වන්නේ  
(i) ස්පර්ශ ක්‍රමය                   (ii) ඊයම් කුට්‍ර ක්‍රමය
- හයිඩුජන් සල්ගයිඩ් අවර්ණ, විෂ සහිත වායුව කි. ක්ලෝරින් එහි විෂ නාගකය (antitode) වේ.
- $\text{H}_2\text{S}$  ඔක්සිජනාරකයක් වේ. ගුණාත්මක විශ්ලේෂණයේදී ලෝහ සල්ගයිඩ් අවක්ෂේප කිරීම සඳහා  $\text{H}_2\text{S}$  හාවිතා කරයි.  $\text{H}_2\text{S}$  ඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියා කරයි.



## අරමුණු

මෙම පාඨම අවසානයේදී, ඔබට පහත සඳහන් දැ කළ හැකි විය යුතු ය.

- ඔක්සිජන් සහ සල්ංගර් ස්වාහාවිකව පවතින ආකාර පිළිබඳ විස්තර කිරීමට,
- ඔක්සිජන් විද්‍යාගාරයේ පිළියෙළ කිරීමට අදාළ ව රසායනික සමිකරණ ලිඛීමට,
- 16 වන කාණ්ඩයේ මූල්‍යව්‍යයන්හි හොතික ගුණ විශේෂයෙන් ද්‍රව්‍යක, තාපාංක සහ විද්‍යුත් සාණන්තාවය විස්තර කිරීමට,
- මූල්‍යව්‍යක හෝ අයනයක බාහිර කවචයේ ඉලෙක්ට්‍රොන වින්‍යාසය ලිඛීමට
- ඔක්සයිඩ්වල ගුණ විස්තර කිරීමට,
- සල්ගියුරික් අම්ලය කාර්මික ලෙස නිෂ්පාදනය කිරීම සහ ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට,
- සල්ගියුරික් අම්ලයේ ගුණ විස්තර කිරීමට,
- සල්ගියුරික් අම්ලයේ ප්‍රයෝගන ලැයිස්තු ගත කිරීමට,
- තයෝසල්ගියුරික් අම්ලය පිළියෙළ කිරීම සහ ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට,
- $\text{H}_2\text{S}$  පිළියෙළ කිරීම සහ ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට,
- ජලයෙහි රසායනික සහ හොතික ගුණ විස්තර කිරීමට.



## ත්‍රියාකාරකම

- 4.3  $\text{H}_2\text{S}$  සහ  $\text{H}_2\text{SO}_4$  හි සල්ගර්වල ඉලෙක්ට්‍රෝන වින්ජසයන් ලියන්න.
- 4.4 ඔක්සිජන් විවිධ ඔක්සිකරණ අවස්ථා පෙන්වයි. ඔක්සිජන්හි  $-2, -1, -1/2, 0$  සහ  $+1$  යන ඔක්සිකරණ අවස්ථාවන් සඳහා උදාහරණය බැංගීන් දෙන්න.
- 4.5  $\text{SO}_3, \text{NHSO}_3, \text{H}_2\text{SO}_3$  සහ  $\text{SO}_3^{2-}$  හි S වල ඔක්සිකරණ අංකය තිරිණය කරන්න.
- 4.6 විද්‍යාගාරයේ දී ඔක්සිජන් නිපදවා ගැනීමට භාවිතා කරන ක්‍රම දෙකක් දෙන්න.
- 4.7 සල්ගර්හි ස්වභාවික ප්‍රහාර මොනවා ද?
- 4.8 සල්ගර්හි ඔක්සිජන්ල 3 ක නම් සහ අණුක සූත්‍ර දෙන්න.
- 4.9 සල්ගර්වලට තිබිය හැකි ඔක්සිකරණ අංක මොනවා ද? උදාහරණය බැංගීන් දෙන්න.
- 4.10 සල්ගියුරික් අමුල තිශ්පාදනයේ ස්පර්ශ ක්‍රමයේ අඩංගු ප්‍රධාන පියවර කුන මොනවා ද?
- 4.11 රේම් කුටීර ක්‍රමය කෙටියෙන් විස්තර කරන්න.
- 4.12  $\text{H}_2\text{SO}_3, \text{H}_2\text{SO}_4, \text{H}_2\text{S}_2\text{O}_3$  සහ  $\text{H}_2\text{S}_2\text{O}_7$  ව්‍යුහයන් ඇඟන්න.
- 4.13 සල්ගියුරික් අමුලයේ ප්‍රධාන ප්‍රයෝගන මොනවා ද?
- 4.14  $\text{H}_2\text{S}$  වියලිම සඳහා සාන්ද සල්ගියුරික් අමුලය භාවිතා කළ නොහැක්කේ මන් ද?

## 5. 17 වන කාණ්ඩයේ මූලදුව්‍ය

F
Cl
Br
I
At


### හැඳින්වීම

පසුගිය පාඨම් හතරේ දී 13-16 දක්වා වූ කාණ්ඩයන්හි *p*-ගොනුවේ මූලදුව්‍යවල රසායනික සහ හෝතික ගුණ පිළිබඳව අපි සාකච්ඡා කළෙමු. මෙම පාඨමේ දී, 17 වන කාණ්ඩයේ මූලදුව්‍යයන්හි (හෝ හැලජන පවුලේ මූලදුව්‍ය) ප්‍රතික්‍රියා පිළිබඳව සාකච්ඡා කරන්නෙමු. මෙම පවුල ග්ලෝරින් (F), ක්ලෝරින් (Cl), බ්‍රෝමින් (Br), අයුධීන් (I), සහ ඇංට්‍රෝන් (At) වලින් සමන්විත වේ. මෙම මූලදුව්‍යවල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය  $ns^2np^5$  වේ. මෙවා ලෝහයක් වෙතින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හෝ අලෝහයක් සමඟ පොදුවේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ර්ලග නිෂ්ඨීය වායු වින්‍යාසය ලබා ගනී. එබැවින් මූලදුව්‍ය සියලුම -1 ඔක්සිකරණ අංකය පෙන්වයි. ක්ලෝරින්, බ්‍රෝමින් සහ අයුධීන් වැඩි වශයෙන් ඔක්සි ඇන්තර් හැලජන සංයෝගයන්හි +1, +3, +5 සහ +7 වැනි (+) ආරෝපිත ඔක්සිකරණ අංක පෙන්වයි. උදාහරණයක් ලෙස  $IF_5$  සහ  $IO_4^-$  හි අයුධීන්වල ඔක්සිකරණ අංකය +7 වේ. 17 වන කාණ්ඩයේ මූලදුව්‍යයන්හි සමහරක් හෝතික ගුණාග පහත ඇති 5.1 වගුවේ දී ඇත. හැලජන ( $X_2$ ) අලෝහ වන අතර ඒවා ද්‍රීපරමාණුක අණු ලෙස පවතී.

### 5.1 වගුව: 17 වන කාණ්ඩයේ මූලදුව්‍යයන්හි සමහරක් ගුණ

මූලදුව්‍යයන්හි ගුණ	F	Cl	Br	I
පරමාණුක අරය / pm	64	99	111	128
අරය $r(X^-)$ / pm	133	181	196	219
පළමු අයනීකරණ ගක්තිය $IE_1(X)$ / $kJmol^{-1}$	1681	1251	1140	1010
පෝලින්ස් විද්‍යුත් සාර්ථකාවය	4.0	3.0	2.8	2.5
බන්ධන විසටන ගක්තිය $D (X-X)$ / $kJmol^{-1}$	158	243	193	151
ද්‍රව්‍යංකය / $^{\circ}C$	-220	-101	-7	114
තාපාංකය / $^{\circ}C$	-188	-34	58	183
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය	$[He]2s^22p^5$	$[Ne]3s^23p^5$	$[Ar]3d^{10}4s^24p^5$	$[Kr]4d^{10}5s^25p^5$

කාණ්ඩය ඔස්සේස් පහළට යත්ම සහසංයුත් අරය සහ හේලයිඩ් අයනයේ ( $X^-$ ) අයනික අරය වැඩිවේ. කාණ්ඩය ඔස්සේස් පහළට යත් ම අයනීකරණ ගක්තිය සහ විද්‍යුත් සාණනාවයන් ද අප්‍රූ වේ. හැලජන අණු  $X_2$  හි බන්ධන විසටන ගක්තින් ද  $D(X-X)$  පහත දැක්වෙන ලෙස අප්‍රූ වේ.




ඉලෝරින් සඳහා අඩු අගයක් ලැබීමට හේතු වන්නේ කෙටි  $F-F$  දුරක් හරහා පවතින බන්ධනය නොවූ ඉලෙක්ට්‍රෝන අතර පවත්නා විකර්ශනය යි.

කාමර උෂ්ණත්වයේ දී, ඉලෝරින් ලා කහ පැහැති වායුවක් ද, ක්ලෝරින් කොල පැහැයට තුරු කහ පැහැති වායුවක් ද, බෝමින් රතු පැහැති ද්‍රවයක් ද, අයඩින් කළ පැහැති සනයක් ද වේ. අයඩින් දාවණයක් දම් පැහැති ය.

## 5.1 පැවැත්ම සහ නිස්සාරණය

බහිජමය ඉලෝරෝස්පාර (Fluorspar)  $CaF_2$ , කුයොලයිට් (Na<sub>3</sub>AlF<sub>6</sub>), ඉලෝරෝජැපටයිට් (CaF·3Ca<sub>3</sub>(PO<sub>4</sub>)<sub>2</sub>) හි ඉලෝරින් පවතී. නිර්ජලිය හයිඩ්‍රිජන් ඉලෝරයිඩ් දිය කරන ලද  $KF$  විද්‍යුත් විවිධේනයෙන් මුලුව්‍යමය ඉලෝරින් ලබාගත හැක.



ක්ලෝරින්  $NaCl$  ලෙස පවතී. ජලීය  $NaCl$  විද්‍යුත් විවිධේනයෙන් මුලුව්‍යමය ක්ලෝරින් ලබා ගන්නා අතර අතුරු එලයක් ලෙස  $NaOH$  නිපදවේ.

මුහුදු ජලයේ බෝමයිඩ් අයන (ඉතා අඩු සාන්දුණ) පවතින අතර ක්ලෝරින් හා ප්‍රතික්‍රියාවෙන්  $Br_2$  ලබා ගනී.




අයඩින්, සෝඩියම් අයඩිවිට් (NaIO<sub>3</sub>) ලෙස හමුවන අතර, ඔක්සිහරණයෙන්  $I_2$  ලබා ගත හැකි ය.

විද්‍යාගාරයේ දී අදාළ ලෝහ හේලයිඩ්,  $MnO_2$  සහ  $H_2SO_4$  සමග රත් කිරීමෙන්  $Cl_2$ ,  $Br_2$  සහ  $I_2$  පිළියෙළ කර ගත හැකි ය.



$KMnO_4$  හෝ  $MnO_2$ , සාන්ද  $HCl$  සමග ප්‍රතික්‍රියාවෙන් ක්ලෝරින් වායුව නිපදවා ගත හැක.



## 5.2 හැලෝරියුම් ප්‍රතික්‍රියා


ග්ලෝරීන් වඩාත් ම විදුත් සානු මූලද්‍රව්‍යය සහ ප්‍රබල ඔක්සිකාරකයක් වේ. ග්ලෝරීන් වඩාත් ප්‍රතික්‍රියායේ වන අතර බොහෝ මූලද්‍රව්‍ය සමඟ සංයෝග සංදයී. එය විදුරු සහ ක්වාචිස් සමඟ දී ප්‍රතික්‍රියා කරයි.




ග්ලෝරීන් ජලය සමඟ ප්‍රතික්‍රියාවෙන් ඔක්සිජේන් ලබා දේ.




ක්ලෝරීන් හයිඩ්‍රිජන් සමඟ ප්‍රතික්‍රියා කර හයිඩ්‍රිජන් ක්ලෝරයිඩ් ලබා දේ. මෙම ප්‍රතික්‍රියාව අඹුරේ දී සෙමින් සිදුවන නමුත් හිරු එළිය ඇතිවිට ප්‍රපුරන සූල ය. මින්න් සමඟ ක්ලෝරීන් ප්‍රතික්‍රියා කර ක්ලෝරෝකාබන සංයෝග මිශ්‍රණයක් ලබා දේ.




ක්ලෝරීන් ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින්  $\text{H}_2\text{S}$ , සල්ංච බවට ඔක්සිකරණය කරයි.



$\text{NH}_3$  සමඟ  $\text{Cl}_2$  ප්‍රතික්‍රියාවෙන් නයිට්‍රෝලිජන් පිට වේ.



බෛශ්මයිඩ් සහ අයඩිඩ් ජලය දාවණයකින් බෛශ්මින් සහ අයඩින් විස්තාපනය කිරීමට ක්ලෝරීන්ට හැකියාවක් ඇත.



$\text{Cl}_2$ , ජලය තුළින් යැවීමෙන්  $\text{HCl}$  සහ  $\text{HClO}$  මිශ්‍රණයක් ලබා දේ.



මෙම දාවණය, සාමාන්‍යයෙන් “ක්ලෝරීන් දියරය” ලෙස හඳුන්වන අතර ඔක්සිකාරකයක් ලෙස භාවිත වේ. හිරු එළිය ඇතිවිට  $\text{HClO}$  වියෝජනය වී ඔක්සිජන් සහ  $\text{HCl}$  ලබා දේ.

ක්ලෝරීන්,  $\text{NaOH}$  වැනි හේතුම සමඟ ප්‍රතික්‍රියා කර විවිධ තත්ත්වයන් යටතේ දී විවිධ එළ ලබා දේ. සිසිල් කරන ලද  $\text{NaOH}$  දාවණයක් තුළින් ක්ලෝරීන් යැවීමෙන් සෞඛ්‍යම් හයිපොක්ලෝරේට් ලබා දේ.

සිසිල් කිරීම



මෙම දාවණය සාමාන්‍යයෙන් විරෝධතාකාරකයක් ලෙස (තීන්ත විවරණ කිරීමට) භාවිත කරන අතර සමහර අවස්ථාවන්හි දී “Milton” ලෙස වාණිජමය වශයෙන් අලෙවි කරනු ලැබේ.

$\text{NaOH}$  උණු දාවණයක් තුළින් ක්ලෝරීන් යැවු විට සෞඛ්‍යම් ක්ලෝරේට් නිපදවේ.




මුළු දී ඇති වූ හයිපොක්ලෝරයිටි, උණුසුම් තත්ත්ව යටතේ දී ක්ලෝරෝට් බවට පරිවර්තනය වේ.




### 5.3 හැලුණවල හයිඩුයිඩ්

සියලු ම හයිඩුයිඩ් නේලයිඩ් හදුනාගෙන ඇති අතර කාණ්ඩිය ඔස්සේ පහළට යන්ම සේපායිනාවය අඩුවේ. පිළියෙල කිරීමේ ක්‍රම කිහිපයක් පහත දී ඇත.

- (i) හයිඩුයිඩ් සහ හැලුණ කෙළින් ම සංයෝගනය විමෙන් හයිඩුයිඩ් ග්ලෝරයිඩ්, HF මේ ආකාරයට පිළියෙල කරගත නො හැක.



- (ii) හේලයිඩ්, සාන්ද  $\text{H}_2\text{SO}_4$  සමග ප්‍රතික්‍රියාවෙන්




- (iii) සහසංයුත් හේලයිඩ් ( $\text{X} = \text{Br or I}$ )




ග්ලෝරීන්වල වඩාත් ම වැදගත් සංයෝගය HF වේ. අවරුණ, සඩුම දුවයක් වන මෙය දරුණු පිළිස්සීම් ඇති කරයි. තෙතමතය ඇති විට විදුරු සමග ප්‍රතික්‍රියා කරයි.


මෙය සාමාන්‍යයෙන් සාන්ද  $\text{H}_2\text{SO}_4$  අම්ලය,  $\text{CaF}_2$  සමග ප්‍රතික්‍රියාවෙන් පිළියෙල කර ගනු ලැබේ.



HF විදුරු මත ක්‍රියා කරන බැවින් මෙම ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් රෝම් බලුනක් තුළ සිදු කරයි. දුව අවස්ථාවේ දී, හයිඩුයිඩ් බන්ධන ( $\text{H} - \text{-F}$ ) විශාල සංඛ්‍යාවක් ඇති කරයි. එබැවින් HF හි තාපාංකය අනෙකුත් හයිඩුයිඩ් නේලයිඩ්වලට වඩා විශාල වේ.




HF, ලෝහ හේලයිඩ් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් බොහෝමයක් ග්ලෝරයිඩ් පිළියෙල කරගනු ලැබේ. උදාහරණයක් ලෙස




## හයිඩ්‍රූජන් ක්ලෝරයිඩ්

හයිඩ්‍රූජන් ක්ලෝරයිඩ් අවරුණ වායුවක් වන අතර තෙතමනය සහිත වාතයේ දී දුමාර පිට කරයි. ජලිය දාවණයක දී මෙය අමිලයක් ලෙස හිඳු කරයි.




Na වැනි ප්‍රතික්‍රියාක්‍රීලි ලෝහ HCl වායුව තුළ දී දහනය වී NaCl සහ H<sub>2</sub> ලබා දේ. ලෝහ හේලයිඩ් සාමාන්‍යයෙන් නිපදවාගනු ලබන්නේ Zn සහ Fe වැනි රත් කරන ලද ලෝහ මතින් HCl වායුව යැවීමෙනි.



සාන්ද HCl යනු හයිඩ්‍රූජන් ක්ලෝරයිඩ් 40% (w/w) පමණ සමන්විත ජලිය දාවණය කි. එය ලෝහ හා ප්‍රතික්‍රියාවෙන් ලෝහ හේලයිඩ් සහ හයිඩ්‍රූජන් ලබා දෙන ඒක හාජ්මික අමිලය කි.

HBr සහ HI දෙක ම ජලිය දාවණයක දී ප්‍රබල අමිලයක් ලෙස හැසිරේ. HI මක්සිජන් ඇති විට පෙමින් ඔක්සිකරණය වේ.



## 5.4 ක්ලෝරයිඩ්, බෛමයිඩ් සහ අයඩයිඩ්

වඩා විද්‍යුත් දන ලෝහ අයනික ක්ලෝරයිඩ් (උදා: NaCl, KCl, CaCl<sub>2</sub> යනාදී ලෙස) සාදන අතර C, S සහ P වැනි අලෝහ, වාෂ්පක්‍රීලි ද්‍රවයන් ලෙස සහසංයුත් ක්ලෝරයිඩ් ලබා දේ. Al, Pb, Fe වැනි අනෙකුත් ක්ලෝරයිඩ්, අයනික සහ සහසංයුත් ලක්ෂණ අතර වූ ගුණ පෙන්වයි. වඩා වැඩි ඔක්සිකරණ අවස්ථාවන්හි වූ ලෝහ අයන සහසංයුත් ක්ලෝරයිඩ් ඇති කරයි. උදා: SnCl<sub>4</sub> සහ PbCl<sub>4</sub>

බෛමයිඩ් සහ අයඩයිඩ්වල රසායනය, ක්ලෝරයිඩ්හි රසායනයට සමාන වන නමුත් ඒවා සහසංයුත් වන අතර ක්ලෝරයිඩ්වලට වඩා පහසුවෙන් වියෝග්‍රනය වේ.


## 5.5 හැලුජන ඔක්සයිඩ්

සියලු ම හැලුජන, ඔක්සයිඩ් ඇති කරන අතර ඒවා ඔක්සිකාරක වේ. අයඩ්න්හි ඔක්සයිඩ් වඩාත් ස්ථාපි වන අතර බෛම්මින්හි ඔක්සයිඩ් අඩු ම ස්ථාපිතාවයකින් යුත්ත ය.


ග්ලෝරීන්, ක්ලෝරීන් සහ බෛම්මින්හි හැලුජන ඔක්සයිඩ් වන X<sub>2</sub>O හඳුනාගෙන ඇත. ඔක්සිජන් බිඳීග්ලෝරයිඩ් OF<sub>2</sub> ස්ථාපිතාවයෙන් අඩුවන අතර F<sub>2</sub>, තහුක NaOH සමග ප්‍රතික්‍රියා කරවීමෙන් පිළියෙළ කරගනු ලැබේ.



ඔක්සිජන් බිඳීග්ලෝරයිඩ් OF<sub>2</sub> ජලය, ඔක්සිජන් බවට ඔක්සිකරණය කරයි.




$\text{Cl}_2$  සහ  $\text{Br}_2$ ,  $\text{HgO}$  සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ක්ලෝරීන් මක්සයිඩ්  $(\text{Cl}_2\text{O})$  සහ බොම්බ් මක්සයිඩ්  $(\text{Br}_2\text{O})$  පිළියෙල කර ගත හැකි ය.




$\text{ClO}_2$ , යනු කහ පැහැති වායුවකි (අධික සාන්දුණ යටතේ දී ප්‍රාපුරණ සූල් වේ).  $\text{KClO}_3$ ,  $\text{H}_2\text{SO}_4$  හේ මක්සලික් අම්ලය සමග ප්‍රතික්‍රියාවෙන් එය පිළියෙල කර ගත හැකි ය.

## 5.6 හැලුණවල මක්සො අම්ල සහ ඔක්සො ඇතායන

ක්ලෝරයිඩවල ඔක්සො අම්ල පහත දී ඇත.  $\text{HOCl}$ ,  $\text{HClO}_2$ ,  $\text{HClO}_3$  සහ  $\text{HClO}_4$  යන ඔක්සො අම්ලයන්හි ක්ලෝරීන්වල ඔක්සිකරණ, අංකයන් පිළිවෙළින්  $+1, +3, +5$  සහ  $+7$  වේ.




$\text{HOCl}$   
Hypochlorous(I) acid




$\text{HClO}_2$   
Chloric(III) acid

හයිපොක්ලෝරස්(I) අම්ලය

ක්ලෝරික්(III) අම්ලය



$\text{HClO}_3$   
Chloric(V) acid



$\text{HClO}_4$   
Chloric(VII) acid

ක්ලෝරික්(V) අම්ලය

ක්ලෝරික්(VII) අම්ලය

ක්ලෝරීන් වායුව ජලය තුළින් යැවු විට  $\text{HOCl}$  ලැබේ.  $\text{H}_2\text{SO}_4$  සහ  $\text{Ba}(\text{ClO}_3)_2$ , අතර ප්‍රතික්‍රියාවෙන්  $\text{HClO}_3$  ඇති වේ.



$\text{KClO}_4$ , සාන්ද  $\text{H}_2\text{SO}_4$  සමග ප්‍රතික්‍රියාවෙන් ප'ක්ලෝරික් අම්ලය ( $\text{HClO}_4$ ) පිළියෙල කරගනු ලැබේ.



## 5.7 අන්තර් හැලුණ සංයෝග

හැලුණ එකිනෙක හා ප්‍රතික්‍රියාවෙන් අන්තර් හැලුණ සංයෝග ඇති කරයි.  $\text{BrF}$ ,  $\text{ICl}$  සහ  $\text{ClF}$  වැනි ද්විපරමාණුක අන්තර් හැලුණ සංයෝග සංඛ්‍යා හැලුණවලට යම් තරමක සමානතාවයක් දක්වයි. ද්විපරමාණුක අන්තර් හැලුණ සංයෝගවල ගුණ ජ්‍යෙෂ්ඨ හැලුණ සමග අතරමැදි ලක්ෂණ පෙන්වයි.

## 5.8 ප්‍රයෝගන

ක්ලෝරින් සහ බෝමීන් පානීය ජලය, ජල කටාක, අංත්‍ර තුවාල, හාජන සහ පෘෂ්ඨ සඳහා විෂේෂ නායකයක් ලෙස භාවිත කෙරේ. මේවා ජ්‍වානුහරණය (sterilization) නම් ක්‍රියාවලියක් මගින් බැක්ටීරියා සහ අනෙක් අහිතකර ක්ෂේර ජ්‍වෑන් විනාශ කරයි. ක්ලෝරින් ජලයේ දී අවම දාව්‍යතාවයක් දක්වන අතර, 1% ක් පමණ දිය වෙමින්  $9.6^{\circ}\text{C}$  ( $49.3^{\circ}\text{F}$ ) දී උපරිම දාව්‍යතාවක් දක්වයි. දාවණය වූ ක්ලෝරින් ජලය සමඟ ප්‍රතික්‍රියා කරමින්  $\text{HCl}$  සහ  $\text{HOCl}$  ඇති කරයි. බොහෝමයක් රෙදිපිළි විරෝධනකාරකයන්හි සක්‍රිය සංස්ථානය සෝඩියම් හයිපොක්ලෝරයිට වේ.

### සාරාංශය

- හැලුණ අලෝහ වන අතර ඒවා ද්‍රව්‍යපරමාණුක අණු ලෙස පවතී.
- පොදු ඉලෙක්ට්‍රෝන වින්යාසය  $ns^2np^5$  වේ. එබැවින් සැම හැලුණයක් ම -1 මක්සිකරණ අංකය පෙන්වයි.
- හැලුණ අණුවල බන්ධන විසංච්‍රාන ගක්තින් ,  $D(X-X)$  පහත අනුමිලිවෙළට අඩු වේ.  
 $D(\text{Cl-Cl}) > D(\text{Br-Br}) > D(\text{F-F}) \approx D(\text{I-I})$
- කාමර උෂ්ණත්වයේ දී, ග්ලෝරින් සහ ක්ලෝරින් කහ-කොල පැහැති වායුන් ද, බෝමීන් රතු පැහැති ද්‍රව්‍යක් ද, අයිතින් කළ පැහැති සනයක් ද වේ. අයිතින් දාවණයක් දම් පැහැති ය.
- අදාළ ලෝහ හේලයිඩය  $\text{MnO}_2$  සහ  $\text{H}_2\text{SO}_4$  සමඟ රත් කිරීමෙන් විද්‍යාගාරයේ දී  $\text{Cl}_2$ ,  $\text{Br}_2$  සහ  $\text{I}_2$  පිළියෙළ කර ගත හැකිය.
- ග්ලෝරින් වඩාත් ම විද්‍යුත් සාණ මූලද්‍රව්‍යය වන අතර ප්‍රබල මක්සිකාරකයක් වේ. ග්ලෝරින් ඉතා ප්‍රතික්‍රියාකාශීලි වන අතර බොහෝ මූලද්‍රව්‍ය සමඟ සංයෝග ඇති කරයි.
- ග්ලෝරින්, ක්ලෝරින් සහ බෝමීන්හි හැලුණ මක්සයිඩ  $\text{X}_2\text{O}$  ලෙස හඳුනා ගෙන ඇත. වඩාත් ම අස්ථායි සංයෝගය ඔක්සිජන් බයිජ්‍යලෝරයිඩ  $\text{OF}_2$  වන අතර එය පිළියෙළ කරගනු ලබන්නේ  $\text{F}_2$ , තනුක  $\text{NaOH}$  සමඟ ප්‍රතික්‍රියා කර වීමෙනි.
- $\text{Cl}_2$  හෝ  $\text{Br}_2$ ,  $\text{HgO}$  සමඟ ප්‍රතික්‍රියා කරවීමෙන් ක්ලෝරින් මක්සයිඩ ( $\text{Cl}_2\text{O}$ ) සහ බෝමීන් මක්සයිඩ ( $\text{Br}_2\text{O}$ ) පිළියෙළ කර ගත හැකි ය.
- බෝමීයි සහ අයියිඩි ජලය දාවණවලින් පිළිවෙළින් බෝමීන් සහ අයිතින් විස්ථාපනය කිරීමට ක්ලෝරින්ට හැකි ය.
- ක්ලෝරින්හි මක්සො අම්ල වන  $\text{HOCl}$ ,  $\text{HClO}_2$ ,  $\text{HClO}_3$  සහ  $\text{HClO}_4$  හි ක්ලෝරින්වල මක්සිකරණ, අංකයන් පිළිවෙළින් +1, +3, +5 සහ +7 වේ.
- $\text{BrF}$ ,  $\text{ICl}$  සහ  $\text{ClF}$  යන ද්‍රව්‍යපරමාණුක අන්තර් හැලුණ සංයෝග හඳුනා ගෙන ඇත.



## අරමුණු

මෙම පාඨම අවසානයේදී පහත සඳහන් දේ කිරීමට ඔබට හැකි විය යුතු ය.

- හැලේතනවල පැවැත්ම සහ පිළියෙල කිරීමට අදාළ රසායනික සූත්‍ර පැහැදිලි කිරීමට,
- හැලේතනවල හොතික ගුණාග විස්තර කිරීමට,
- හැලේතන සහ ඒවායේ අයත්වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමට,
- හැලේතනවල ප්‍රතිඵ්‍යා සහ ප්‍රයෝගන විස්තර කිරීමට.



## ත්‍රියාකාරකම

- 5.1  $\text{Cl}_2\text{O}$  හි ක්ලෝරීන්වල බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක් ද?
- 5.2. ග්ලෝරීන්හි පළමුවන අයතිකරණ ගක්තිය, ක්ලෝරීන්හි එම අයට වඩා වැඩිය. පහදන්න.
- 5.3 ග්ලෝරීන්හි බන්ධන විසටන ගක්තිය ක්ලෝරීන්හි එම අයට වඩා අඩුය. පහදන්න.
- 5.4 කාර්මිකව ක්ලෝරීන් නිෂ්පාදනය කරන්නේ කෙසේ ද?
- 5.5 වියලි ක්ලෝරීන්, වියලි ලිටිමස් කඩිඛාසි විරෝධනය තො කරන නමුත් පහසුවෙන් තෙත ලිටිමස් කඩිඛාසි විරෝධනය කරයි. පහදන්න.
- 5.6 ක්ලෝරීන් සහ හයිඩ්‍රෝන් අතර ප්‍රතිඵ්‍යා සීසුතාවය හිරු එලිය මගින් වැඩි කරන්නේ කෙසේ ද?
- 5.7 “මිල්ටන් (Milton)” හි සක්‍රීය සංසටකය කුමක් ද?
- 5.8 ක්ලෝරීන් වායුව, ක්ලෝරෝට බවට පත් කරන්නේ කෙසේ ද?
- 5.9 ජලීය දාවණයක අයඩිඩ් අයන ඇති බව තහවුරු කරන්නේ කෙසේ ද?

## 6. 18 වන කාණ්ඩයේ මූලදුව්‍ය

He
Ne
Ar
Kr
Xe
Rn

### හැඳින්වීම

18 වන කාණ්ඩයේ මූලදුව්‍ය හැරුණු කොට R- සහ p-ගොනුවේ මූලදුව්‍යයන්හි රසායනික සහ හෝතික ගුණ පිළිබඳව අපි මෙතෙක් අධ්‍යයනය කළේම්. නිෂ්ක්‍රීය වායුවල රසායනය මෙම පාඩමේ දී සාකච්ඡා කරනු ඇත.

18 වන කාණ්ඩයේ මූලදුව්‍ය සාමාන්‍යයෙන් නිෂ්ක්‍රීය වායු ලෙස හඳුන්වන අතර මෙම කාණ්ඩයට හිලයම් (He), තියෝන් (Ne), ආරන් (Ar), ක්ෂේපන් (Kr), සෙනොන් (Xe) සහ රේබෝන් (Rn) ඇතුළත් වේ. මෙම මූලදුව්‍ය නිෂ්ක්‍රීය වායු ලෙස හඳුන්වන්නේ මේවා රසායනික ව වඩාත් ප්‍රතික්‍රියාකාශීලි නොවන තිසා ය. මෙම වායුන් වායුගෝලයේ සහ පාරිවි පාශ්ටයේ ඉතාමත් සුළු ප්‍රමාණවලින් හමුවන බැවින් මේවා “විරල වායුන්” ලෙස ද හඳුන්වයි. මේවා සියලුල ඒකපරමාණුක, අවරුණ, අගන්ධ වායුන් ය. රේබෝන් විකිරණයාශීලි වේ.

1869 දී සකසන ලද මෙන්ඩල්ටිගේ ආවර්තනා වගුවේ නිෂ්ක්‍රීය වායුන් අන්තර්ගත නො විණි. මත්ද එවකට නිෂ්ක්‍රීය වායුන් පිළිබඳ අනාවරණය කර ගෙන නො තිබු බැවිනි. ප්‍රථම වරට වෙන් කර ගත් නිෂ්ක්‍රීය වායුව ආගන් වන අතර එය 1895 දී ග්‍රීමත් රමිසේ විසින් හිඳු කරන ලදී. මෙම ඒකපරමාණුක වායුන් අතර දුබල වැන්ඩ්වාල්ස් (van der Waals) බල පවතින බැවින් ඒවායේ තාපාංක සහ වාෂ්පීකරණ තාපයන් ඉතා අඩු අගයන් ගනී.

පාරිවි වායුගෝලයේ මෙම වායුන් හි පැවැත්ම 1% වඩා අඩුවන අතර ප්‍රධාන වගයෙන් K-40 හි විකිරණයාශීලි ක්ෂේප වීමෙන් ලැබෙන Ar-40 පවතී. උදාහරණයක් ලෙස වායුගෝලීය වාතයේ සැම ලිටර මිලියනයකටම හිලයම් ලිටර 5 ක් ඇතුළත් වේ. එහෙත් හයිඩ්‍රිජන් හැරුණුකොට විශ්වයේ සුළඟතම මූලදුව්‍ය හිලයම් වේ. තාරකාවල හරයේ (core of stars) අධික උෂ්ණත්ව යටතේ වියුරියෝම් විශ්වය වීමෙන් හිලයම්-4 නිපද වේ. පාරිවි වායුගෝලයේ නිෂ්ක්‍රීය වායුන් හි පරීමා වගයෙන් සුළඟතාව 6.1 වගුවේ දැක්වේ.

## 6.1 වගුව: නිෂ්ක්‍රීය වායුන්හි සූලහතාව

මූලෝවා	සූලහතාව%
<b>He</b>	0.0005
<b>Ne</b>	0.00123
<b>Ar</b>	0.932
<b>Kr</b>	0.0001
<b>Xe</b>	0.000009
<b>Rn</b>	-

## 6.1 පැවැත්ම සහ නිස්සාරණය

ඒක්සන් රාජධානීයේ සමහර පෙටෝලියම් ආකරවලින් ලබා ගන්නා ස්වභාවික වායුන් හිලියම් ලබාදෙන වඩාත් ම වැදගත් ප්‍රහවය සි. මෙම ස්වභාවික වායු මිශ්‍රණයෙහි 8% ක් පමණ හිලියම් අඩංගු වේ. ස්වභාවික වායු මිශ්‍රණය  $-200^{\circ}\text{C}$  ට වඩා අඩු උෂ්ණත්වයකට සිසිල් කිරීමෙන් හිලියම් වෙන්කර ගත හැකි ය. මෙම උෂ්ණත්වයේ දී අනෙක් සියලු ම වායුන් (නයිට්‍රන් සහ ඔක්සිජන් ඇතුළත්ව) ඉව තත්ත්වයේ පවතී. හිලියමිවලට ඉතා අඩු තාපාංකයක් ( $-269^{\circ}\text{C}$ ) ඇති බැවින් වායුමය හිලියම් වෙන් කර ගත හැකි ය. අනෙක් සියලු ම විරල වායුන්, ඉව වාතය හාගික ආසවනය කිරීමෙන් ලබා ගත හැකි ය. මෙම නිෂ්ක්‍රීය වායුන්ගේ තාපාංක කාණ්ඩය ඔස්සේ පහළට යන් ම සෙමෙන් වැඩි වේ. එබැවින් හාගික ආසවනයේ දී බරින් අඩු සැහැල්ලු වායුන් පළමුවත්, ඉන්පසුව බරින් වැඩි වායුන් ද ලැබේ. රේඛියමිනි විකිරණයිලි ක්ෂය වීමේ දී අතුරු එලයක් ලෙස හිලියම් ද ලැබේ. රෙඛියන් ද විකිරණයිලි වන අතර අර්ධත්ව කාලය දින 4 කි. එය ක්ෂය වීමෙන් පොලෝනියම් බවට පත් වේ.

## 6.2 නිෂ්ක්‍රීය වායුන්ගේ ගුණ

නිෂ්ක්‍රීය වායු කුඩා උෂ්ණත්ව පරාසයක් තුළ ඉව ලෙස පවතියි. ඉව අවස්ථාවේ දී පරමාණු අතර ආකර්ෂණ බල තිබීම, ඒවා සනීහවනය කළ හැකි වීමට හේතු වේ. මෙම බල ඉතා දුබල වන අතර ඒවා වැන්ඩ්වාල්ස් (van der Waals) බල ලෙස හඳුන්වයි. පිඩිනයක් යෙද්වීමෙන් හිලියම් සහ අවස්ථාවට පත් කළ හැකි ය. නිෂ්ක්‍රීය වායුන්ගේ සමහරක් හොතික ගුණාංග වගුව 6.2 හි දී ඇත.

## 6.2 වගුව: නිෂ්ක්‍රීය වායුන්ගේ සමහරක් හොතික ගුණාංග

මූලෝවා	He	Ne	Ar	Kr	Xe
පරමාණුක අරය/nm	0.128	0.160	0.174	0.189	0.218
ප්‍රථම අයනීකරණ ගක්නීය/kJmol <sup>-1</sup>	2372	2081	1521	1350	1170
තාපාංකය/°C	-269	-249	-186	-152	-109
දවාංකය/°C		-249	-189	-157	-112
ඉලක්ටෝන වින්‍යාසය	$1s^2$	[He]2s <sup>2</sup> 2p <sup>6</sup>	[Ne]3s <sup>2</sup> 3p <sup>6</sup>	[Ar]3d <sup>10</sup> 4s <sup>2</sup> 4p <sup>6</sup>	[Kr]4d <sup>10</sup> 5s <sup>2</sup> 5p <sup>6</sup>

Ne, Ar, Kr, Xe සහ Rn හි පොදු ඉලෙක්ට්‍රෝන වින්යාසය  $ns^2np^6$  වේ (අවසාන කවචයේ මූලු ඉලෙක්ට්‍රෝන ගණන 8 කි). He හි ඉලෙක්ට්‍රෝන වින්යාසය  $1s^2$  වේ. මේ අනුව සියලු ම නිෂ්කීය වායුන්ගේ අවසාන කවචයේ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් දරන බැවින් නිෂ්කීය වායු පරමාණු එකිනෙක සමග සංයුත්ත නො වේ. (ද්විපරමාණුක වායු අණු සැදීම සඳහා) එසේ ම ඒවා අනෙක් මූලුවා සමග ද පහසුවෙන් සංයුත්ත නො වේ. මෙම හේතුන් මත මේවා “නිෂ්කීය” (inert) වායුන් ලෙස හඳුන්වයි. නිෂ්කීය වායුන්ගේ දවාංක සහ තාපාංක ආවර්තිතා වගුවේ පහළට යාමේ දී වැඩි වේ. සියලු මූලුවා අතරින් හිලියම් සතුව අඩු ම තාපාංකය පවතින අතර එය හිමායනය කළ නො හැක. හයිඩ්‍රිජන් ට පසුව අඩු ම සහන්වයක් සහිත මූලුවාය වනුයේ හිලියම් ය.

**ප්‍රා:** Kr හි ඉලෙක්ට්‍රෝන වින්යාසය කුමක් ද?

**ප්‍රා:**  $1s^22s^22p^63s^23p^63d^{10}4s^24p^6$


නිෂ්කීය වායුන්ගේ ස්ථායිතාවය බාහිරත ම කවචයේ (හේ අවසාන කවචයේ) ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව, එනම් සම්පූර්ණයෙන් පිරුණු s සහ p උපකවච සහිත  $ns^2np^6$  ඉලෙක්ට්‍රෝන වින්යාසය නිසා ඇති වන්නක් ලෙස සිතුහ.

මෙම නිරික්ෂණය නිෂ්කීය වායු නියමය, එනම් සැම පරමාණුවක් ම වඩාත් ම ආසන්න නිෂ්කීය වායු වින්යාසය හේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන අශේරිකය (8) ලාගා කර ගැනීමට සංයුත්ත වේ. උදාහරණයක් ලෙස මිනෝන්,  $\text{CH}_4$ හි කාබන් වටා ඉලෙක්ට්‍රෝන 8 ක් ද,  $\text{H}_2\text{O}$  හි, ඔක්සිජන් වටා ඉලෙක්ට්‍රෝන 8 ක් ද වෙති.

### නිෂ්කීය වායුන්හි සංයෝග

ඡ්ලෝරීන් සහ ඔක්සිජන් සමග නිශ්කීය වායුන් සමහරක් ප්‍රතික්‍රියා කරන බව තහවුරු වී ඇත. හිලියම් සහ නියෝග්න් වෙනත් කිසිදු මූලුවායක් සමග සම්බන්ධ නොවේ. මෙම කොටසේ දී සෙනොශ්න් හි රසායනය පිළිබඳව කෙටියෙන් සලකා බලනු ලැබේ. සෙනොශ්න් හි පළමු අයනීකරණ ගක්තිය  $1170 \text{ kJ mol}^{-1}$  වන අතර එය හයිඩ්‍රිජන් හි පළමු අයනීකරණ ගක්තිය වන  $1311 \text{ kJ mol}^{-1}$  ට වඩා අඩු අගයන් ගති. එම නිසා සෙනොශ්න් ප්‍රබල ඔක්සිකාරක මගින් ඔක්සිකරණය කළ හැකි ය.

වර්ෂ 1962 දී, Bartlett විසින් ප්‍රථම වරට Xe, වායු අවස්ථාවේ පවතින ඒලැඹිනම් හෙක්සාඡ්ල්වොරයිඩ්  $\text{PtF}_6$  සමග කාමර උෂ්ණත්වයේ දී ප්‍රතික්‍රියා කරවීමෙන් ප්‍රථම නිෂ්කීය වායු සංයෝගය නිපදවන ලදී.




සෙනොශ්න් ඡ්ලෝරීන් සමග වැඩි පිළින තත්ත්ව යටතේ ප්‍රතික්‍රියා කොට  $\text{XeF}_2$ ,  $\text{XeF}_4$  හේ  $\text{XeF}_6$  ලබා දේ. සැදෙන එලය යොදා ගන්නා පරික්ෂණ තත්ත්වයන් මත රඳා පවතී.  $\text{XeF}$  සහ  $\text{XeF}_3$  යන සංයෝග ද වාර්තා වී ඇත.  $\text{XeF}_2$  සුදු පැහැති සනයක් වන අතර කාමර උෂ්ණත්වයේ දී  $\text{Xe}$  සහ  $\text{F}_2$  මැගුණයක් රස්දීය ලාම්පුවක් වෙතින් එන ආලෝකයට නිරාවරණය කිරීමෙන් මෙය රසායනික ව නිෂ්පාදනය කරනු ලැබේ.




සෙනොන් චුයොක්සයිඩ්, සේඩියම් හයිබුක්සයිඩ් සමග ස්ටොයිකියෝමිතිකව ප්‍රතිත්වා කිරීමෙන් ප්‍රෙනොට් ( $\text{XeO}_6^{4-}$ ) අයනය ලබා ගත හැක.


උදාසීන මෙහෙයුමක් වන  $\text{XeO}_4$  වතුග්තලිය හැඩයෙන් යුත්ත වන අතර කාමර උෂ්ණත්වයේ දී මෙය අස්ථායි සංයෝගය කි. මෙය  $\text{Ba}_2\text{XeO}_6$  හෝ  $\text{Na}_4\text{XeO}_6$  නිර්පලය සල්ලියුරික් අම්ලය සමග -5 °C උෂ්ණත්වයේ දී ප්‍රතිත්වා කරවීමෙන් නිපද වනු ලැබේ.  $\text{Ba}_2\text{XeO}_6$  කාප ස්ථායි වන අතර ප්‍රෙනොට් අම්ලය  $\text{H}_4\text{XeO}_6$  ඉතා හොඳ ඔක්සිකාරකයක් වේ.  $\text{XeO}_3$  සහ  $\text{XeO}_4$  ස්ටොයික ස්වාභාවයෙන් යුත්ත වේ. සෙනොන් හි සරල සංයෝග කිහිපයක අණුක ව්‍යුහ පහත දැක්වේ.



Xe සහ  $\text{F}_2$  වායුන් 1:5 පරමාණුක අනුපාතය සහිතව 13 atm පිඩිනයක් සහ 400 °C උෂ්ණත්වය යටතේ පැයක් පමණ ප්‍රතිත්වා කරවීමෙන්  $\text{XeF}_4$  නිපදවනු ලැබේ.  $\text{XeF}_4$  අවරුණ ස්ථිරික සාදන අතර එය තලිය සමවතුරසාකාර අණුක ව්‍යුහයක් දරයි.




Xe, 20 ගුණයක් පමණ වැඩිපුර  $\text{F}_2$  වායුව සමග 300 °C උෂ්ණත්වයේ දී සහ 16 atm පිඩිනයේ දී පැය 16 ක් පමණ ප්‍රතිත්වා කරවීමෙන්  $\text{XeF}_6$  නිපදවනු ලැබේ.  $\text{XeF}_6$  කාමර උෂ්ණත්වයේ දී ස්ථායි සංයෝගයක් වන අතර එය ප්‍රබල ග්ලෝරීනිකරණ සංයෝගයක් ද වේ.



$\text{XeF}_6$  විදුරු හෝ සිලිකා බදුන් තුළ ගබඩා කළ විට  $\text{XeOF}_4$  නිපදවේ.



$\text{XeF}_6$ , ජලය ස්ටොයිකියෝමිතික ප්‍රමාණයක් සමග ප්‍රතිත්වා කර වූ විට ද  $\text{XeOF}_4$  නිපදවා ගත හැක.  $\text{XeOF}_4$  සමවතුරසාකාර පිරමිඩ හැඩයකින් යුත්ත වේ.



$\text{XeO}_2\text{F}_2$ ,  $\text{XeOF}_2$ ,  $\text{KXeO}_3\text{F}_4$  සහ  $\text{C}_s\text{XeO}_3\text{F}$  වැනි සෙනොන් හි ඔක්සයිඩ ද වාර්තා වී ඇත.  $[(\text{F}_5\text{C}_6)\text{Xe}][\text{AsF}_6]$  සහ  $[\text{FeXe}][\text{N}(\text{SO}_2\text{F})_2]$  සෙනොන් අඩංගු ස්ථායි ලුණ වන අතර එවායේ පිළිවෙළින්  $\text{Xe-C}$  සහ  $\text{Xe-N}$  බන්ධන අඩංගු වේ.

### 6.3 නිෂ්කීය වායුවල ප්‍රයෝගන

නිෂ්කීය වායුන් හට ඉතා පහළ ද්‍රව්‍යාංක හා තාපාංක ඇති බැවින් දිත්තනකකාරක (cryogenic refrigerants) සඳහා ප්‍රයෝගනවන් වේ. විශේෂයෙන් ම තාපාංකය  $4.2\text{ K}$  ( $-268.95\text{ }^{\circ}\text{C}$ ;  $-452.11\text{ }^{\circ}\text{F}$ ) ක් වූ නිෂ්කීය වායුන් ත්‍යාගීක වුම්භක වරණාවලිමාන (nuclear magnetic resonance spectroscopy) සඳහා අවශ්‍ය වන අධිසන්නායක වුම්භක සඳහා හාවිතා කරයි.

කිමිදීම වැනි ඉරියවිවල දී ඇතිවන පිළිබඳ තත්ත්ව යටතේ දී රුධිරය සහ ගැරිර පටක වෙතට වායුන්, විශේෂයෙන් නයිට්‍රොජන් අවශ්‍යතාවය විමෙන් නයිට්‍රොජන් තොකොසිය (nitrogen narcosis) නම් නිර්විත්දන තත්ත්වය ඇති වේ. ලිපිබවල දී හිලියම් දක්වන අඩු දාව්‍යතාවය නිසා නයිට්‍රොජන් වෙනුවට ග්‍රෑසන වායුන්ගේ සංස්ටකයක් ලෙස හිලියම් හාවිතා කෙරේ. හිලියම්හි සැහැල්පු බව සහ ගිනි තොගන්නා සුළු බව (incombustibility) නිසා බැලුන ඉහළට එසවීමට හයිටුජන් වායුව වෙනුවට හිලියම් හාවිතා කරයි.

බොහෝ යොදා ගැනීම්වල දී නිෂ්කීය වාකාවරණයක් ලබා ගැනීම සඳහා නිෂ්කීය වායුන් හාවිතා කරයි. නයිට්‍රොජන් වලට සංවේදී වූ වායු සංවේදී සංයෝග (air sensitive compounds) සැදීම සඳහා ආගන් හාවිතා කරයි. උෂ්ණත්ව මාන වල පිරවුම් වායුව (filler gas) ලෙස හිලියම් හාවිතා කරයි. අර්ධ සන්නායක කරමාන්තයේ දී සිලිකොන් (silicon) නිෂ්පාදනය කිරීමේ දී වැළැඳින් වාප පිට කිරීම (shield welding arcs) සඳහා හිලියම් සහ ආගන් යන වායුන් දෙක ම සාමාන්‍යයෙන් හාවිතා කරයි.

නිෂ්කීය වායු සාමාන්‍යයෙන් ආලෝකකරණයේ දී (lighting) හාවිතා වන අතර ඒවා රසායනීකව ප්‍රතිත්වායියිලි තො වීම රට හේතු වේ. තාප දීප්ත බල්බවල (incandescent) පිරවුම් වායුවක් ලෙස ආගන්, නයිට්‍රොජන් සමග මිශ්‍ර කර හාවිතා කරයි. ක්‍රිජ්වන්, අධික වරණ සහ අධික කාර්යක්ෂමතාවයකින් යුත් බල්බ (high performance light bulbs) සඳහා හාවිතා කරයි. ක්‍රිජ්වන්, ආගන්වලට වඩා සුත්‍රිකාව වාෂ්ප වීමේ වේගය අඩු කිරීම මිට හේතු වේ. හැලුන ලාම්පුවල දී ක්‍රිජ්වන්, අයුධීන් හෝ බුෂ්මින් සුළු ප්‍රමාණ සමග මිශ්‍රකර හාවිතා කරයි.

සමහරක් නිෂ්කීය වායුන් වෙදා විද්‍යාවේ සමහරක් යෙදීම් සඳහා කෙළින් ම යොදා ගනී. ඇදුම රෝගීන් හට ඩුස්ම ගැනීම පහසුවීම වැඩි දියුණු කිරීම සඳහා සමහර අවස්ථාවල දී හිලියම් හාවිතා කරයි. සෙනෙන්න් සිහි මූර්ජා කරවන ද්‍රව්‍යයක් ලෙස හාවිතා කරන අතර ලිපිඛ තුළ දී නයිට්‍රොජන් සියලුම වැඩි දාව්‍යතාවයක් පෙන්වීම රට හේතු වේ.

MRI මගින් පෙනහැල් වෙදා විද්‍යාත්මකව ප්‍රතිරුපනය කිරීමේ දී ද (hyperpolarized) සෙනෙන් හාවිතා කරයි. රෙඛ්ඩ්න් අධික ලෙස විකිරණයිලි වන අතර විකිරණ විකිත්සාවේ දී (radiotherapy) හාවිතා කරයි.

### සාරාංශය

- දුව වාතය හාගික ආසවනයෙන් නිෂ්කීය වායුන් වෙන්කර ගත හැකි ය.
- සමහර නිෂ්කීය වායුන් ග්ලෝරීන් සහ ඔක්සිජන් සමග ප්‍රතිත්වායාවෙන් ඔක්සයිඩ් සහ ග්ලෝරීඩ් ඇතිකරන බව සෞයා ගෙන ඇත උදාහරණයක් ලෙස පිළිබඳ යෙදී යටතේ දී සෙනෙන්න් සහ ග්ලෝරීන් අතර ප්‍රතිත්වායාවට හාවිතා කරන ලද තත්ත්ව අනුව  $\text{XeF}_2$ ,  $\text{XeF}_4$  හෝ  $\text{XeF}_6$  ලබා දේ.



## අරමුණු

මෙම පාඨම අවසානයේදී පහත සඳහන් දැනු පිළිබඳ ව කරගැනීමේ ඔක්වීමට ඔබට හැකිවිය යුතු ය.

- නිෂ්කීය වායුන් සහ ඒවායේ අයනවල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිඛීමට,
- නිෂ්කීය වායුන්ගේ ප්‍රතික්‍රියා සහ ප්‍රයෝගන පිළිබඳව විස්තර කිරීමට.

## ක්‍රියාකාරකම

- 6.1 ආගන් වෙන් කර ගන්නේ කෙසේ ද?
- 6.2 ආගන් හි ප්‍රයෝගන පිළිබඳ ව කෙටි විස්තරයක් ලියන්න.
- 6.3  $\text{Xe}^+$  අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න.
- 6.4  $\text{KrF}_2$  හි  $\text{Kr}$  වල ඔක්සිකරණ අංකය කුමක් ද?
- 6.5 හඳුනාගෙන ඇති සැහැල්ල ම අණුව කුමක් ද?
- 6.6 18 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඒවායේ ප්‍රථම අයනීකරණ ගක්තිය වැඩි වන අනුපිළිවෙළට සකසා ලියන්න.
- 6.7  $\text{Xe}$  සහ  $\text{F}_2$  වලින්  $\text{XeF}_4$  පිළියෙල කිරීමට අදාළ ප්‍රතික්‍රියා තත්ත්ව ලියා දක්වන්න.
- 6.8  $\text{XeO}_4$  හි ජ්‍යාමිතිය කුමක් ද?
- 6.9  $\text{H}_4\text{XeO}_4$  හි  $\text{Xe}$  හි ඔක්සිකරණ අංකය කුමක් ද?
- 6.10  $\text{Xe-C}$  බන්ධනයක් පවතින නිෂ්කීය වායු සංයෝගයක් සඳහා උදාහරණයක් දක්වන්න.
- 6.11  $\text{Xe}$  වලින්  $\text{XeO}_3$  පිළියෙල කර ගන්නේ කෙසේ ද?

## කෙටි යොදුම්

(aq)	- ජලය
(g)	- වායු අවස්ථාව
$\Delta$	- තාපය
(l)	- දුව අවස්ථාව
(s)	- සන අවස්ථාව
b.pt./b.p.	- තාපාංකය
C.N.	- සංගත අංකය
eV	- ඉලෙක්ට්‍රෝන චෝල්ට්‍රේ
IE <sub>i</sub>	- i වන අයනීකරණ ගක්තිය
J	- ජූල්
L	- බන්ධය
M	- ලෝහය
M	- ගුනා සංයුත් මූලද්‍රව්‍ය = M(0) = M <sup>0</sup>
M(g)	- වායු අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය
m.pt./m.p.	- ද්‍රව්‍යාංකය
M <sup>+</sup>	- ඒක සංයුත් ලෝහ = M(I) = M <sup>I</sup>
M <sup>2+</sup>	- දීවී සංයුත් ලෝහ = M(II) = M <sup>II</sup>
nm	- නැනෝ මීටර
O.N.	- මක්සිකරන අංකය
pm	- පිකෝ මීටර
X	- හැලුණය
Z	- පරමාණුක ක්‍රමාංකය

## Glossary/ගැටපද විවරණය

Allotropic forms	: The property of some chemical elements to exist in two or more different forms
බහුරුපී ආකාර	: සමහර මූලද්‍රව්‍යවලට ආකාර දෙකක් හෝ ඊට වඩා වැඩි ආකාර ගණනකින් පැවතීමේ ගුණය
Amorphous	: Not crystalline; lacking definite form; having no specific shape; formless.
අස්ථ්‍රික	: ස්ථ්‍රික නොවේ; ස්ථ්‍රිර හැඩියක් හා ව්‍යුහයක් නොමැත.
Analogue	: One of a group of chemical compounds similar in structure but different in respect to elemental composition.
සමාකාර	: ව්‍යුහයෙන් සමාන රසායනික සංයෝගවලින් එකක් වන නමුත් මූලද්‍රව්‍ය සංයුතිය අතින් වෙනස් වේ.
Anhydrous	: Not containing water, especially water of crystallization
නිර්ජලිය	: ජලය අඩංගු නොවේ, විශේෂයෙන්ම ස්ථ්‍රික ජලය.
Basicity	: The state of being a base.
හැඳුම්කතාවය	: හැඳුමයක් ලෙස පැවතීමේ හැකියාව
Cracking	: The process of breaking down complex chemical compounds by heating them.
බේඛම	: සංකීරණ රසායනික සංයෝග රත් කිරීම මගින් බේඛ දැමීමේ ක්‍රියාවලියයි.
Delocalize	: Not localize to a particular area.
අස්ථානගතවීම	: එක්තරා ප්‍රදේශයකට ස්ථානගත වී තැකි
Dimerise	: Formation of a dimer by joining two units.
දුව්‍යාච්‍යාවීකරණය	: ඒකක දෙකක් එකතු වී දුව්‍යාච්‍යාවියක් සඳහා මැදිහිටියි.
Electrode potential	: The measure of individual potential of a reversible electrode at standard state, ( $E^\circ$ )
ඉලෙක්ට්‍රෝඩ විහාරය	: සම්මත තත්ත්ව යටතේ දී ප්‍රත්‍යාවර්තන ඉලෙක්ට්‍රෝඩයක විහාරය පිළුබද මිනුමකි.
Electrolysis	: The process by which the interchange of atoms and ions by the removal or addition of electrons from the external circuit.
විද්‍යුත් විවේකීතය	: බාහිර පරිපළයක සිට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හෝ පිටකිරීම මගින් අයන සහ පරමාණු ප්‍රවාහුවීමේ ක්‍රියාවලියයි.
Electron acceptor	: Chemical entity that accepts electrons transferred to it from another compound.
ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය	: වෙනස් සංයෝගයකින් පිටකරනු ලබන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනු ලබන දුව්‍ය

Electron configuration	: Specific distribution of electrons in atomic orbitals of atoms or ions.
ඉලෙක්ට්‍රෝන් වින්යාසය	: පරමාණුවක හෝ අයනයක කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන් පැතිරි ඇති ආකාරයි
Electronegativity	: The tendency of an atom to attract shared electrons
විදුත් සෘණතාවය	: බන්ධනයක ඇති ඉලෙක්ට්‍රෝන් තමා දෙසට ඇද ගැනීමේ හැකියාවයි.
Electropositive	: The tendency of an atom to remove valence electrons.
විදුත් ධනතාවය	: සංයුෂ්තකා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන් ඉවත් කිරීමට පරමාණුවක් සකු හැකියාවයි.
Exothermic	: Heat energy is transferred to the surroundings during a chemical reaction.
තාප දායක	: රසායනික ප්‍රතික්‍රියාවක දී බාහිර පරිසරයට තාප ගක්තිය පිට කිරීමේ ක්‍රියාවලිය
Fractional distillation	: A process by which components in a chemical mixture are separated according to their different boiling points.
හාගික ආසවනය	: මිශ්‍රණයක පවතින සංයෝග ඒවායේ තාපාංක අනුව වෙන් කිරීමේ ක්‍රියාවලියයි.
Fullerene	: A class of molecules in which the C atoms are arranged into 12 pentagonal faces and 2 or more hexagonal faces to form a hollow sphere, cylinder or similar figures.
ළුලෝරින්	: කාබන් පරමාණුවලින් සැදුණු පංචාගු පැති 12 ක් හා ඡඩාගු පැති 2 ක් හෝ වැඩි ගණනක් එකට එකතු වී කුහරමය ගෝලයක්, සිලින්ඩ්‍රයක් හෝ ඒ හා සමාන ව්‍යුහයක් තනත අනු කාණ්ඩයකි.
Geometry	: a arrangement of a molecule in the space.
ජ්‍යාමිතිය	: අණුවක තීමාණ සැකසුම්/ව්‍යුහය
Hydration	: The act or process of combining or treating with water.
සජලනය	: ජලය සමග එකතු වීම හෝ සම්බන්ධ වීමේ ක්‍රියාවලිය
Hydrolysis	: The breaking down of a chemical compound into two or more simpler compounds by reacting with water.
ජල විවිධේනය	: ජලය සමග ප්‍රතික්‍රියා කර රසායනික සංයෝගයක් සරල සංයෝග දෙකක් හෝ කිහිපයක් බවට බිඳ හෙළිම
Inert pair effect	: The tendency of the outermost s-electrons to remain non ionized or unshared in compounds of post-transition metals
නිෂ්ඨ්‍ය යුගල ආවරණය	: පසු ආන්තරික ලේඛමය සංයෝග වල බාහිරයෙන් ම පවතින s ඉලෙක්ට්‍රෝන් අයනීකරණය නොවී හෝ බෙදා ගැනීමකින් තොරව පැවතීමේ හැකියාවයි.
Inflammable	: Capable of being set on fire; combustible; flammable
ගිණිගන්නා සූළ	: ගිණි ගැනීම ඇති කරන; දාහ්‍ය; ගිණි ඇවිලෙන

Ionic radius	: The radius exhibited by an ion in an ionic crystal where the ions are packed together to a point where their outermost electronic orbitals are in contact with each other.
අයනික අරය	: අයනික ස්ථිරික දුලිපක වෙනත් අයන සමග සම්බන්ධව පවතින බාහිර ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකයක් ඇති අයනයක අරය
Ionization energies	: The minimum amount of energy required to remove the most loosely held electron of an isolated gaseous atom or ion.
අයනිකරණ ගක්තිය	: නිදහස් වායුමය අවස්ථාවේ පවතින පරමාණුවක උගින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට අවශ්‍ය අවම ගක්ති ප්‍රමාණය
Isoelectronic	: Several dissimilar atoms or ions with identical electronic configurations.
සමඟලෙක්ට්‍රෝනික	: එක ම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සහිත විවිධ පරමාණු හෝ අයන
Isotopes	: Two or more forms of atoms of the same element with different masses; atoms containing the same number of protons but different numbers of neutrons.
සමස්ථානික	: එක ම මූලුව්‍යයේ විවිධ ස්කන්ධ සහිත පරමාණු; එක ම ප්‍රෝටෝන සංඛ්‍යාවක් සහිත නමුත් විවිධ නියුට්‍රෝන සංඛ්‍යා සහිත පරමාණු
Lattice energy	: The energy required to separate completely the ions in an ionic solid.
දුලිස ගක්තිය	: අයනික සනයක් අයනවලට සම්පූර්ණයෙන් ම වෙන් කිරීමට අවශ්‍ය ගක්තිය
Liquefaction	: The act or process of turning a gas into a liquid.
දුව කිරීම	: වායුවක් දුවයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය
Lubricant	: A substance, as oil or grease, for lessening friction, especially in the working parts of a mechanism.
ලිජිස් දුව්‍ය	: විශේෂයෙන්ම යාන්ත්‍රණයක පවතින ක්‍රියාකරන කොටස්වල සර්ෂ්‍යය අවු කිරීමට භාවිතා කරනු ලබන තෙල් හෝ ශ්‍රීස් වැනි දුව්‍යයකි
Melting point	: The point at which the crystals of a pure substance are in equilibrium with the liquid phase at atmospheric pressure.
දුවාංකය	: වායුගෝලීය පිඩිනය යටතේ දී සංශ්‍යුද්ධ දුව්‍යයක ස්ථිරික එහි දුව කළාපය සමග සමතුලිකව පවතින උණ්ණත්වයයි.
Metalloids	: A few elements with intermediate properties are referred to as <b>metalloids</b> (from the Greek <i>metallon</i> = "metal" and <i>eidos</i> = "sort").
ලෝහාලෝහ	: මූලුව්‍ය කිපයක් සතුව පවතින අතරමැදි ගුණ මෙසේ හඳුන්වයි
Molten	: The phase change of a substance from a solid to a liquid.
දුව වීම	: දුවයක් සහ අවස්ථාවක සිට දුව අවස්ථාවක් දක්වා කළාප මාරු වීමයි.
Nitrogen Fixation	: The process by which free nitrogen from the air is combined with other elements to form inorganic compounds.
නයෝජන් කිර කිරීම	: වාතයේ පවතින නිදහස් නයෝජන් වෙනත් මූලුව්‍ය සමග එකතු කර අකාබනික සංයෝග සැදීමේ ක්‍රියාවලිය සියලුම ප්‍රකාශනය කිරීමෙන් පෙන්වයි.

Nitrogen narcosis	: Nitrogen narcosis is a condition that occurs in deep-sea divers due to breathing of compressed air.
නයිට්‍රොස් නාකෝසිය	: ගැහුරු මුහුදේ කිමිදෙන්නන් විසින් සම්පීඩනය කරන ලද වාතය ආශ්වාස කිරීම නිසා ඇතිවන තත්ත්වයකි
Nuclear magnetic resonance (NMR)	: The selective absorption of electromagnetic radiation by an atomic nucleus in the presence of a strong, static, magnetic field.
න්‍යුල්ට්‍රික වූම්භක අනුතාදය:	ප්‍රබල ස්ථායි වූම්භක ක්ෂේත්‍රයක් පවතින විටදී න්‍යුල්ට්‍රික මගින් විදුලුන් වූම්භක තරංග තෝරාගෙන අවශ්‍යෝගීය කිරීම
Organometallic reagents:	Reagents containing organometallic compounds, e.g. MeLi, MeMgBr.
ලෝහ කාබනික ප්‍රතිකාරක:	ලෝහ කාබනික සංයෝග අඩංගු ප්‍රතිකාරක උදා -MeLi , MeMgBr
Oxidizing agent	: A chemical compound that readily transfers oxygen atoms, or a substance that gains electrons in a redox chemical reaction.
මක්සිකාරක ද්‍රව්‍ය	: ප්‍රතිකියාවක දී මක්සිජන් පිටකරනු ලබන හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගනු ලබන හෝ රසායනික සංයෝග
Paramagnetic	: A substance that shows magnetic properties when placed in a magnetic field.
අනුක්ෂේත්‍ර වූම්භක	: වූම්භක ක්ෂේත්‍රයක් තුළ තැබු විට වූම්භක ලක්ෂණ පෙන්වන ද්‍රව්‍යයි.
Pyrolysis	: As thermolysis, usually associated with exposure to a high temperature, the subjection of organic compounds to very high temperatures.
තාප විවිධේනය	: සාමාන්‍යයෙන් ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය කිරීමෙන් සිදුවන ක්‍රියාවකි.
Reducing agent	: A substance that causes another substance to undergo reduction and that is oxidized in the process.
මක්සිභාරක ද්‍රව්‍ය	: වෙනත් ද්‍රව්‍යයක් මක්සිභරණය කරවනු ලබන සහ එම ද්‍රව්‍යයම මක්සිකරණය වීම සිදුවන ද්‍රව්‍යයන්

## References

1. Inorganic Chemistry, 2nd Ed., D.F. Shriver, P. W. Atkins, C. H. Langford, 1994.
2. Basic Inorganic Chemistry, 3rd Ed., F. A. Cotton, G. Wilkinson and P. L.Gaus, 1995.
3. Concise Inorganic Chemistry, 4th Ed., J. D. Lee, 1991.
4. Principles of Bioinorganic Chemistry, S. J. Lippard and J. M. Berg, 1994.
5. Advanced chemistry, Philip Matthews, Cambridge University Press, 2000.
6. A- Level Chemistry, E.N. Ramsden, Stanley Thornes, 2000.
7. Allotropes of carbon; diamond, graphite and fullerene (C<sub>60</sub>):
  - (i). [https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTAW\\_n9\\_FWk9sMrxE1rm4IghWHfsRfjnn-tReWuTFOqUsoqEJCp](https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTAW_n9_FWk9sMrxE1rm4IghWHfsRfjnn-tReWuTFOqUsoqEJCp)
  - (ii). [https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSz1CYI1Y7SIsYtXUhGRVtzGKCMaHEAlqU9opmJfJ0RkTo\\_vvUk](https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSz1CYI1Y7SIsYtXUhGRVtzGKCMaHEAlqU9opmJfJ0RkTo_vvUk)
  - (iii). <http://www.docbrown.info/ks3chemistry/gifs/bucky.gif>
8. [http://cnx.org/resources/763d9677acf55c2e6279b1778e2c365623d68314/oxygen\\_prepation.gif](http://cnx.org/resources/763d9677acf55c2e6279b1778e2c365623d68314/oxygen_prepation.gif)

## සම්පාදක මණ්ඩලය

### කර්තා

මහාචාර්ය කේ සරත් ඩී පෙරේරා

### විෂය සංස්කරණය (ඉංග්‍රීසි පිටපත)

මහාචාර්ය රමණී යු තන්ත්‍රීගොඩ

### පරිවර්තනය

මහාචාර්ය කේ සරත් ඩී පෙරේරා  
ඒවැනි කුරුකුලනාත

### භාෂා සංස්කරණය

නිරමලි කන්නන්ගර

### ගුරික් නිරමාණකරණය

ආර් එම් විමල් බඩි. විශේෂායක  
අයි එම් පී එස් නවරත්න

### පරිගණක නිරමාණකරණය

ආර් එම් විමල් බඩි. විශේෂායක  
අයි එම් පී එස් නවරත්න  
ඉසුරි ජයසුරිය

### වෙබ් අන්තර්ගතය සංවර්ධක

ඉදුනිල් ජයවීර  
අයි එම් පී එස් නවරත්න  
ඉසුරි ජයසුරිය

### පද සැකසීම

ආර් එම් විමල් බඩි. විශේෂායක  
පී ඩී එස් ශ්‍රීපාලි  
අයි එම් පී එස් නවරත්න  
ඉසුරි ජයසුරිය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය  
නාවල, නුගේගොඩ.

ප්‍රථම මුද්‍රණය 2016

විවෘත අධ්‍යාපනික සම්පත් බවට ප්‍රති ව්‍යුහගත කර ඇත.



මෙහි සියලු ම පාඨ “Creative Commons” (CC 3.0) වාණිජ නොවන, සමානව බෙදා හැරීමේ  
බලපත්‍රයට යටත් ය.

